

ශ්‍රී ලංකික පළාත් පාලන ආයතන තුළ
ස්ත්‍රී නියෝජනය:
අනියේග හා අපේක්ෂා

කමලා ලියනගේ

ප්‍රකාශනය
ලේඛිරව් රේවට ස්විල්ටුන්
2012

එල්.රේ.එස්. ප්‍රකාශන අංක 95

කර්තාගේ අවසරය නොමැතිව උපුටා ගැනීම තහනම්.

ලියනගේ කමලා 2012

විද්‍යුත් තැපෑල : imiyakamala@yahoo.com

ශ්‍රී ලංකා ජාතික ප්‍රස්තකාල මණ්ඩලය - ප්‍රකාශගත සුචිකරණ දත්ත

ලියනගේ කමලා

- ශ්‍රී ලංකික පළාත් පාලන ආයතන තුළ ස්ත්‍රී නියෝජනය:
ඇහියෝග හා අපේක්ෂා
- දේශපාලන විද්‍යාව
- ස්ත්‍රී අධ්‍යායන

ISBN 978-955-1282-03-5

ප්‍රකාශය :

ලෙඛිරිච් ර්බට් ස්ටිල්ට්වන්
නො. 4, ඇඩමිස් ඇවනියු, කොළඹ 4.
දුරකථන අංකය : 011-2502710

පිටු සැකැස්ම හා කවරය :

ග්‍රැෆික ගුණතිලක

මූලිකය :

සි/ස කැන්ඩ් මිල්සේට් ප්‍රින්ටර්ස්
947, පේරාදෙණිය පාර, මහනුවර.
081-2389880

පටින

පිටු අංකය

හැඳින්වීම

iv

| | | |
|---|--|----|
| 1 | නායායාත්මක ප්‍රවේශය: ස්ත්‍රී නියෝජනය හා පලාත් පාලන ආණ්ඩු | 1 |
| 2 | ශ්‍රී ලංකික පලාත් පාලන ආයතන තුළ ස්ත්‍රී නියෝජනය | 12 |
| 3 | දේශපාලන නියෝජනයේදී ස්ත්‍රීන් හමුවෙම ඇති අභියෝග ජයගැනීම සඳහා හාවිත කළ උපක්‍රම | 21 |
| 4 | පලාත් පාලන ආයතන තුළ ස්ත්‍රී නියෝජනයේ වර්ධනය: සාමය හා යහපාලනය සඳහා වූ කාන්තාවේ (WPGG) ව්‍යාපෘතිය | 28 |
| 5 | 2011 පලාත් පාලන මැතිවරණය, මධ්‍යම පලාත්: ස්ත්‍රී-පුරුෂ නියෝජනයට බලපෑ හේතු පිළිබඳ විශ්ලේෂණාත්මක අධ්‍යයනයක් | 44 |
| | ආග්‍රිත ග්‍රන්ථ නාමාවලිය | 99 |

හඳුන්වම

ශ්‍රී ලංකාවේ ස්ත්‍රී දේශපාලන නියෝජනය ඉතා අවම මට්ටමක පවතින අතර එහි ප්‍රතිශතය (පාර්ලිමේන්තුව) 5.8%, (පළාත් සභාව) 4.1% හා (පළාත් පාලන ආයතන) 1.9% කි. දකුණු ආසියාවේ රටවල් අතරින් ශ්‍රී ලංකාව ඒ සම්බන්ධයෙන් හිමිකර ගෙන ඇත්තේ අවම ප්‍රතිශතයකි. අනෙකුත් දකුණු ආසියාතික රටවල ස්ත්‍රීන් අධ්‍යාපනය හා රැකියාව වැනි දැ සම්බන්ධයෙන් ලාංකික ස්ත්‍රීන්ට සාපේක්ෂව හිමිකර ගෙන ඇත්තේ අඩු වර්ධනයකි. නමුත් පළාත් පාලන ආයතනවලදී ඔවුන් වැඩියෙන් නියෝජනය වේ. මේ පරතරය අවම කිරීමට දකුණු ආසියාතික රටවල් සහ වෙනත් රටවල් රසක් විවිධ උපක්‍රම අනුග මනය කරති. 2007-2011 අතර කාලය තුළදී, සාමය සහ යහපාලනය සඳහා වූ කාන්තාවේ සංවිධානය (WPGG) විසින් ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාත තුළ පළාත් පාලන ආයතනවල ස්ත්‍රී නියෝජනය වර්ධනය කිරීමේ අරමුණීන් ක්‍රියාකාරකම් කිහිපයක් සංවිධානය කරන ලදී.

එම ක්‍රියාකාරකම් වල මූලික අරමුණක් වූ මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතනවල ස්ත්‍රී නියෝජනය වර්ධනය කිරීම අපේක්ෂිත ආකාරයෙන්ම ඉටුනොවුවද, 2011 දක්වා නියෝජනය වූ ස්ත්‍රීන් 6 දෙනාගේ සංඛ්‍යාව 10 දෙනෙකු දක්වා වර්ධනය විය. 2011 දී තේරී පත්වුනු නියෝජිතවරියන්ගෙන් 7 දෙනෙකුම නවකයේ වෙති. සාමය සහ යහපාලනය සඳහා වූ කාන්තාවේ ව්‍යාපෘතිය යටතේ ප්‍රජා නායිකාවන් 52 නෙකු දේශපාලන නායකත්ව පුහුණුව ලැබුවද, බහුතරයකට නාමයෝජනා ලබාගැනීමට හැකි නොවේය. නාමයෝජනා ලැබුවන් අතරින්ද මැතිවරණය ජයගත්තේ ඉතා සුළු සංඛ්‍යාවකි. එසේ ස්ත්‍රීන් බහුතරයක් පරාජය වීමටත්, පුරුෂයන් බහුතරයක් ජයගැනීමටත් හේතු පරීක්ෂා කොට, 2015 පළාත් පාලන මැතිවරණයේදී වැඩි ස්ත්‍රීන් සංඛ්‍යාවක් මැතිවරණය ජයගැනීම සඳහා අනුගමනය කළයුතු උපයාමාර්ග මොනවාදැයි සොයාබැඳීම මෙම අධ්‍යයනයේ ප්‍රධාන අරමුණකි. 2015 පළාත් පාලන මැතිවරණයට පෙර, එයට ඉදිරිපත් වීමට අපේක්ෂා කරන ස්ත්‍රීන්ට පෙර සූදානමක් සඳහා මෙම පොත් පිංච ප්‍රයෝජනවත් වනු ඇත. එසේම දේශපාලන විද්‍යාව හා ස්ත්‍රී අධ්‍යයන

හදාරන්නන්ද, ස්ත්‍රී නියෝජනය වර්ධනය කිරීම කෙරේ උනන්දුවක් දක්වන, දේශපාලනයැයින් හා ක්‍රියාකාරීන්ටද, අදාළ අංශ සම්බන්ධයෙන් කටයුතු කරන පූහුණුකරුවන්ටද මෙම පොතෙන් වැදගත් තොරතුරු රසක් ලබාගත හැකිය. ස්ත්‍රී නියෝජනය සම්බන්ධයෙන් ප්‍රජාව දරන අදහස්, 2011 පළාත් පාලන මැතිවරණය ජයගත් ස්ත්‍රී-පුරුෂ දෙපක්ෂය ඒ සඳහා භාවිතා කළ උපතුම, ස්ත්‍රීන් බහුතරයක් පරාජය වීමට හේතු, අනාගතයේදී ස්ත්‍රීන් මැතිවරණ දිනාගැනීමට අනුගමනය කළයුතු උපතුම හා ස්ත්‍රී නියෝජනය වර්ධනය කිරීමට අදාළ පොදු යෝජනාද මෙම පොතෙන් සරලව විස්තර කෙරේ. එහෙයින් එය වෘත්තිකයන්ට පමණක් නොව සාමාන්‍ය ප්‍රජාවටද ප්‍රයෝජනවත්ය.

මෙම අධ්‍යයනයට පදනම් වූ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී විවිධ ආයතන හා පුද්ගලයින් රසකගේ තොමසුරු දායකත්වය ලැබුණි. එම දායකත්වය තොවන්නට මෙම කාර්තව්‍ය ඉටුකිරීම කළ හැක්කක් තොවන්නට ඉඩ තිබුණි.

ප්‍රථමයෙන්ම මෙම ව්‍යාපෘතිය ආරම්භයේ ලා FLICT, ගෙවිරිච් රේඛ් ස්ට්‍රීලුන් (Fedrich Ebert Stiftung) හා Women Defining Peace යන සංවිධාන විවිධ අයුරින් ලබාදුන් සහයෝගය හා පෙළඳුම් කාන්තයැත්තාවයෙන් සිහිපත් කරමි. එසේම, මෙම සම්ක්ෂණයට අප පොලඩ්වා මෙබදු කාන්තියක් එලිදක්වන්නට විවිධ අයුරින් සහයෝගය ලබාදුන් ගෙවිරිච් රේඛ් ස්ට්‍රීලුන් හි තොවාසික නියෝජිත තොරා ලන්වින්බරහර් හා ව්‍යාපෘති කළමණාකාරීනි රෝහිණී පිරිස් මහත්මින් ඇතුළු කාර්ය මණ්ඩලයට අතිශයින්ම ස්ත්‍රීතිවත්ත වෙමි.

මෙම ක්‍රියාකාරකම සංවිධානය කිරීමේදීත්, අධ්‍යයන සම්ක්ෂණ කටයුතුවලදීත් නිරන්තර සහයෝගය දැක්වූ මහනුවර හිටපු දිස්ත්‍රික් ලේකම් ගෝධ්‍යය ජයරත්න මහතා, තුවරජ්‍යිය දිස්ත්‍රික් ලේකම් ඩි.පී.ඩී. කුමාරසිරි මහතාටත්, මධ්‍යම පළාතේ සියලුම ප්‍රාදේශීය ලේකම්තුමියන්/තුමන්ලාටත්, වනිතා සංවර්ධන නිලධාරිතුමියන්ටත්, වසර 4 ක් පුරාවට අප සමග එක්ව කටයුතු කරමින් සිටින කාන්තා සම්ති නායිකාවන් හා අනෙකුත් ප්‍රජා නායක නායිකාවන්ටත් හද පත්ලන්ම ස්ත්‍රීතිවත්ත වෙමි. තවද, එම ක්‍රියාකාරකම්වලදී රස්වීම්

හා සාකච්ඡාවලට සහභාගි වෙමින් සිය ගුමය හා කාලය කැපකළ පළාත් පාලන ආයතනවල සියලුම නියෝජිත හා තිලධාරී මහත්ම මහත්මින්ටත්, අදාළ දත්ත සහය දුන් නවයාලතැන්න පළාත් පාලන පූජාණම මධ්‍යස්ථානයේ ප්‍රභා හේරත් මෙනෙවියටත් ස්තූතිය පුද කරමි.

විශේෂයෙන්ම මෙම ක්‍රියාකාරකම් හා සම්ක්ෂණ කටයුතුවලදී දැඩි කැපවීමෙන් දායකත්වය ලබාදුන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පේෂාංශය කළීකාවාරය ගෝභනා රාජ්‍යීයින් (ආර්ථික විද්‍යාව), කළීකාවාරය මයුරී හේරත් හා ආර. රමිෂ් යන සෞයුරු සෞයුරියන්ගේ සහයෝගයද නිබදව අගය කරමි.

සාමය සහ යහපාලනය සඳහා වූ කාන්තාවේ ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා දිවා ර් නොබලා විල්ගමුව සිට මිනිපේ දක්වා, මධ්‍යම පළාතේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සැරිසරන්නට කාලය හා ගුමය කැපකළ ගෝභනා, තන්දා, හර්ෂි හා කාර්ති ව සුවිශේෂී ස්තූතියක් හිමිවේ.

මෙම පොත් පිංවහි සේදුපත් කියවා විවිධ අදහස් දැක්වූ මහාචාර්ය සිරිමා කිරිබමුණේ, මහාචාර්ය එස්.ච්‍රි.ආර්.චී.එෂ්. සමරසිංහ හා කාන්ති ගමගේට ද, පරිගණක යතුරු ලියනය කරදුන් හර්ෂි හලියදීට ද අවංක ස්තූතිය පුද කරමි.

අධ්‍යාපන දිවියේ අනෙකවිධ වගකීම් අම්මා ඇසුරින් මනාව අවබෝධ කරගෙන, වෙනස් වූ දිවියකට පෙරැමි පුරන මා දියාණිය ජනේත්තිත්, මා නිසා ඒකාකාරී දිවියකට පුරුණ පූජාණම් සඳහා විවිධ කැපකිරීම් කළ අනෙකත් සෙනෙහසින් සමරමි.

කමලා ලියනගේ
පේෂාංශය මහාචාර්ය
දේශපාලන විද්‍යා අංශය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය
පේරාදෙණිය.
imiyakamala@yahoo.com

ත්‍රියායාත්මක ප්‍රවේශය: ස්ත්‍රී නියෝජනය හා පළාත් පාලන ආණ්ඩු

1978 ආණ්ඩුවෙමු ව්‍යවස්ථාවෙන් දැක්වෙන පරිදි ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයකි. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක මූලික අං ලක්ෂණ වන්නේ ස්වාධීපත්‍ය මහජනතාව සතුවීම, සමානාත්මකතාවය, නිදහස, මූලික මානව අධිකිවාසිකම්, නිදහස් හා සාධාරණ මැතිවරණ, සර්වජන ජන්ද බලය, තරගකාරී පක්ෂ ක්‍රමය නීතියේ ආධිපත්‍ය හා ස්වාධීන අධිකරණය සහ නිදහස් ජන මාධ්‍ය යන (Garner; Johari, 1999) දැයි. ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතිහාසය පැරණි ශ්‍රී පොර රාජ්‍ය දක්වා දැව යන අතර, එකල ක්‍රියාත්මක වුයේ ජනතාව එක්සේ වී තම රාජ්‍ය පිළිබඳ තීරණ ගන්නා ආකාරයේ සාපු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකි. නමුත්, තුතන ලෝකයේ ජනගහනය අධික වීම, රාජ්‍යයන්ගේ හුගේලිය ව්‍යාප්තිය හා වෙනත් කරුණු රසක් නිසා ජනතාව සිය නියෝජනයින් මිනින් රට පාලනය කිරීමේ ක්‍රමය නැතිනම් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වේ. එය වතු ප්‍රජාතන්ත්‍රවාදය ලෙසද හැඳින්වේ. ප්‍රජාතන්ත්‍රවාදී ත්‍රියායට අනුව, රටක නීත්‍යානුකූල පුරවැසියන් සියලු දෙනාටම ස්ත්‍රී-පුරුෂ හේදයකින් තොරව පාලන ආයතනවලට නියෝජනයින් තේරීමේ මෙන්ම තොරා පත්වීමේ අධිකිය, නැතිනම් ස්වාධීපත්‍ය හිමිවේ. ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල ස්වාධීපත්‍ය ජනතාවට හිමි බැවි ආණ්ඩුවෙමු ව්‍යවස්ථාවෙන්ම තහවුරු කර තිබේ. එසේම, දේශපාලන නිදහස හා මූලික මානව අධිකිවාසිකම්ද ශ්‍රී ලංකාව ඇතුළු බොහෝමයක් ප්‍රජාතන්ත්‍රවාදී රටවල ආණ්ඩුවෙමු ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කර තිබේ. මිනිස් අධිකිවාසිකම් අතර සර්වජන ජන්දය මෙන්ම, නියෝජනය සඳහා ඇති අධිකියද ස්ත්‍රී-පුරුෂ දෙපක්ෂයටම සමානව හිමිවන වැදගත් අධිකිවාසිකමකි. මන්ද, රටක ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් සාර්ථක කරගැනීම

කමලා ලියනගේ

සඳහා ජනතාව මෙම අයිතිවාසිකම දෙකම හාටිත කිරීම අත්‍යවශ්‍ය වන හෙයිනි. යම් රටක පුරවැසියන්ට ආණ්ඩුකුම ව්‍යවස්ථාවෙන් එම අයිතින් ස්ථාපිත කර දී ඇතත්, ප්‍රායෝගික වශයෙන් ස්ථීන් හෝ පුරුෂයන් හෝ වෙනත් ජන කණ්ඩායමකට මෙම අයිතින් සැබැඳූ ලෙස භුක්ති විදිමට නොහැකි නම්, එරට ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකුමයක් ඇතැයි සැලකිය නොහැකිය. ජනතා ස්වාධීපත්‍ර ක්‍රියාත්මක කරන ව්‍යවස්ථාදායකය හා විධායකය යන ආයතනවල උදාහරණ වශයෙන් 95% ක් ස්ථීන් නියෝජනය වී පුරුෂයන් 5% ක් පමණ නියෝජනය වේ නම් එය සැබැඳූ නියෝජනයක් හෝ සැබැඳූ ප්‍රජාතන්ත්‍රවාදයක් ලෙස සැලකිය නොහැකිය.

ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් රඳා පවතින මූලික කුළුණු තුන ලෙස මානව අයිතිවාසිකම, නිදහස හා සමානාත්මකාවය සැලකේ. ස්ථී-පුරුෂ හේදයකින් තොරව රටක ජීවත්වන සියලුම වැසියන්ට ඔවුන්ගේ පැවත්ම, පෙළුම වර්ධනය, අනනුශකාවය හා ගොරවනීය ජීවිතයක් ගත කිරීම සඳහා අදාළ කොන්දේසි සමානව අවශ්‍ය වේ. මෙම කොන්දේසි සරල අරැතින් විස්තර කරදී මානව අයිතිවාසිකම ලෙස හඳුන්වයි (Cranston, 1973). සමාජ, සංස්කෘතික, ආර්ථික අයිතිවාසිකම මෙන්ම, දේශපාලන අයිතින් අතුරින්ද, මිනිස් ජීවිතයට වඩාත් අදාළ වන මූලික කොන්දේසි මූලික අයිතිවාසිකම ලෙස ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල ආණ්ඩුකුම ව්‍යවස්ථාව මගින්ම තහවුරු කර තිබේ. අනෙක් අයිතින් පොදු නිති, පාර්ලිමේන්තු අණ පණත් හා ජාත්‍යන්තර නීති මගින්ද ආරක්ෂා කර තිබේ. දේශපාලන අයිතිවාසිකම ගණයට ගැනෙන ජන්දය දීම, නියෝජනය, මැතිවරණ කටයුතුවලට සහභාගි වීම, දේශපාලන පක්ෂ පිහිටුවා ගැනීම හා ජ්‍යෙවාට අදාළ ක්‍රියාකාරකමවලට සහභාගි වීම, ආණ්ඩුව විවේචනය කිරීම හා තීරණ ගන්නන්ට සාපුරුව හා වකුව සාමකාලී අයුරින් බලපැළීම් කිරීම යන දැන් ස්ථී-පුරුෂ හෝ වෙනත් කිසිදු හේදයකින් තොරව රටක සියලුම පුරවැසියන්ට සමානව හිමිවේ. විශේෂයෙන්ම දේශපාලන අයිතිවාසිකම භුක්ති විදිමේදී, ජ්‍යෙවා රාජ්‍යයේ බලපැළීමින් තොරව, වෙනත් පුද්ගලයින්ගේ නිදහසට අවහිරයක් නොවන අයුරින්, ස්වාධීනව

ශ්‍රී ලංකික පළාත් පාලන ආයතන තුළ ස්ත්‍රී නියෝජනය: අභියෝග හා අපේක්ෂා භුක්ති විදිමේ නිදහස සියලුම පුරවැසියන්ට සමානව හිමිවේ.

සමානාත්මක සංක්ලේෂය සාර්ථකාත්මක හා දෙනාත්මක සමානාත්මකවය යනුවෙන් වර්ගිකරණයකට ලක් කෙරේ. සාර්ථකාත්මක සමානාත්මකවය යන්හෙත් අදහස් වන්නේ “ලිංගිකත්වය, රාතිය, මානව වර්ණය, මානව වර්ගය, භාෂාව, කුලය, පංතිය හෝ වෙනත් එබදු බෙදීම් මත කිසිදු ආකාරයේ වෙනස්කමකට ලක් නොකර, සියලුම දෙනාට සමාන නිදහස, සමානව සැලකීම, සමාන ඉඩප්‍රස්ථා හා සම්මත සම්පත් ලබාදීම” යන්නයි (Laski, 1951). දෙනාත්මක සමානාත්මකවය යන්හෙත් හැගෙන්නේ “මිනිසුන් එකිනෙකාගේ පූද්ගල අවශ්‍යතා හා සංවර්ධනයට අවශ්‍ය වන්නා වූ ව්‍යවමනාවන් වෙනස් විය හැකිය. එම වෙනස්කම්වලට සරිලන අයුරින් වෙනස් වූ ඉඩප්‍රස්ථා හා සම්පත් ලබාදිය යුතුය” යන්නයි (Benn and Peters 1965). උදාහරණ ලෙස පුරුෂයන්ගේ ගාරීරික හා සමාජ අවශ්‍යතාවලට වඩා ස්ත්‍රීන්ගේ සමහර අවශ්‍යතා වෙනස් විය හැකි අවස්ථාවලදී, එම වෙනස සැලකිල්ලට ගෙන අදාළ ඉඩප්‍රස්ථා සලසා දීමයි. මෙහි පළමු සංක්ලේෂයට අනුව, සමාන මිනිස් ජීවීන් වශයෙන් ස්ත්‍රී-පුරුෂ දෙපක්ෂයටම නියෝජනය සඳහා සමාන ඉඩප්‍රස්ථා නිමිවිය යුතුය. දෙවන සංක්ලේෂයට අනුව, ස්ත්‍රී-පුරුෂ දෙපක්ෂයේ සමහර අවශ්‍යතා හා ව්‍යවමනාවන් වෙනස් නිසා, ඒ වෙනස් වූ අවශ්‍යතා නියෝජනයට දෙපක්ෂයටම ඉඩප්‍රස්ථා තිබිය යුතුය.

මෙම හැරුණු විට යහපාලනය දිනා ගැනීම සඳහාත් ස්ත්‍රී-පුරුෂ දෙපක්ෂයේම ස්ත්‍රීය සහභාගිත්වය, රාජ්‍ය මෙන්ම සිවිල් ක්‍රියාකාරකම් වලදීන් අත්‍යවශ්‍ය වේ. යම් රටක දේශපාලනය ඇතුළු පොදු කටයුතු වලින් ස්ත්‍රීන්ට හෝ පුරුෂයන්ට ඇත්තේකර, එක් පාර්ශවයකට පමණක් එම කටයුතුවලට සහභාගි වීමේ ඉඩප්‍රස්ථා ලබා දේ නම් එහිදීන් ගැටළ මතුවේ (Panandiker, 2000). තිරසාර සංවර්ධනය සඳහාත් ස්ත්‍රී-පුරුෂ දෙපක්ෂයේම සහභාගිත්වය අත්‍යවශ්‍ය වේ. රටක සංවර්ධන අවශ්‍යතා හඳුනා ගැනීමේදී, ඒවාට ප්‍රමුඛතා දීමේදී, අදාළ සැලසුම් සම්පාදනය, ක්‍රියාත්මක කිරීම, නිරික්ෂණය, ඇගයීම හා ප්‍රතිලාභ භුක්ති විදිමේන්

කමලා ලියනගේ

ස්ත්‍රී-පුරුෂ දෙපක්ෂයේම අවශ්‍යතා හා අත්දැකීම් අනිවාරයෙන්ම නියෝජනය වියයුතුය (Young, 1993). ගැටුම් කළමනාකරණය හා සාමය ස්ථාපිත කිරීමේදීත් ස්ත්‍රී-පුරුෂ දෙපක්ෂයේම නියෝජනය අත්‍යවශ්‍යය. එසේ නොවේ නම් තිරසාර සාමයක් දිනා ගැනීම දුෂ්කරය (Skjelsbaek and Smith, 2001). මේ අනුව සැබූ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් තුළ යහපාලනය, තිරසාර සංවර්ධනය හා තිරසාර සාමය දිනාගැනීමට නම් අනිවාරයෙන්ම සියලුම තිරණ ගන්නා මට්ටම්වලදී ස්ත්‍රී-පුරුෂ දෙපක්ෂයම නියෝජනය වීම අත්‍යවශ්‍ය වේ.

ස්ත්‍රී තියෝජනයේ අවශ්‍යතාවය : හෘදාත්මක තර්ක

ස්ත්‍රීන් තිරණ ගන්නා මට්ටම්වලදී නියෝජනය වියයුත්තේ මන්ද ප්‍රශ්නය පිළිබඳව මැතකාලීන ස්ත්‍රී අධ්‍යයනවලින් වැඩි අවධානයක් යොමුකර තිබේ. ස්ත්‍රී දේශපාලන නියෝජනය සම්බන්ධයෙන් ස්ත්‍රීවාදී දේශපාලන විද්‍යායැයින් විසින් කරන ලද අධ්‍යයන ගණනාවකදී ඒ පිළිබඳ ත්‍යාගාත්මක තර්ක කිහිපයක් ඉදිරිපත් කරනු ලැබ තිබේ (Boutilier, 1970). ඒවා නම්,

- i. සමානාත්මකාවය පිළිබඳ තර්කය
- ii. සාධාරණත්වය පිළිබඳ තර්කය
- iii. සංක්තාත්මක තර්කය
- iv. ආශාවන් නියෝජනය පිළිබඳ තර්කය
- v. උපයෝගිකාවය / අත්දැකීම් පිළිබඳ තර්කය
- vi. ආදර්ශ අත්දැකීම් පිළිබඳ තර්කය සි.

i. සමානාත්මකාවය පිළිබඳ තර්කය

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක මූලික අංග ලක්ෂණයක් ලෙස සැලකෙන සමානාත්මකාවය ක්‍රියාත්මක කිරීමේදී ලිංග හේදය හෝ වෙනත් කිසිදු හේදයක් නොසලකා, විවිධ ජන කණ්ඩායම් නියෝජනය සඳහා සියලුම පුරවැසියන්ට සමාන අයිතියක් හිමිවේ. එම සමානාත්මකාවය ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල ආණ්ඩුකුම ව්‍යවස්ථාවෙන්ම තහවුරු කර

ශ්‍රී ලංකික පළාත් පාලන ආයතන තුළ ස්ත්‍රී නියෝජනය: අභියෝග හා අපේක්ෂා තිබේ. ස්ත්‍රීයද පුරුෂයා මෙන්ම යම් රටක පුරවැසියෙකි. එහිදී පුරවැසිව ප්‍රථම හෝ දෙවනි පෙළ පුරවැසියන් ලෙස බෙදීමක් සිදු නොවේ. බොහෝ රටවල ජනගහණයෙන් අඩක් හෝ ර්ට වැඩි ප්‍රමාණයක් ස්ත්‍රීන් වේ. ප්‍රජාතනත්ත්වාදය යන්න බහුතරයේ කැමැත්ත ලෙස අර්ථ දැක්වේ නම්, ජනගහණයෙන් අඩක් හෝ බහුතරයක් වූ ස්ත්‍රීන් හෝ පුරුෂයන් හෝ දේශපාලන නියෝජනයෙන් ඉවත්කර ප්‍රජාතනත්ත්වාදය සාර්ථක කර ගත හැකි නොවේ.

ii. සාධාරණත්වය පිළිබඳ තර්කය

මානව අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර නීති හා ප්‍රකාශන විසින් සියලුම මට්ටම්වල තීරණ ගැනීමේදී ස්ත්‍රී-පුරුෂ දේපක්ෂයටම ඇති අයිතිය හා එහි සාධාරණත්වය සම්බන්ධයෙන් අවධාරණය කර තිබේ. ඇන් ගිලිප්සේට අනුව ස්ත්‍රී නියෝජනය සාධාරණීකරණය කිරීම සඳහා හාවිත කළ හැකි හොඳම තර්කය මෙයයි (Phillips, 1995). එක්සත් ජාතින්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ (1966) 25 වැනි වගන්තියෙන්ද, ස්ත්‍රීන්ට එරෙහි වූ සියලුම ආකාරයේ වෙනස්කම් දුරු කිරීමේ සම්මුතියේ (1981), 7 වැනි වගන්තියෙන්ද මෙම අයිතිය තහවුරු කර තිබේ. 1948 මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයට අනුවද, සියලුම මිනිසුන් සමානව උපදින නිසා සමාන ඉඩප්ස්ලා, සමාන සැලකිලි හා සමාන ගෞරවය සැමවම ලැබිය යුතුය. එසේ නොවුවහොත් එක් පාර්ශවයක් වෙනස්කම්වලට ලක්වේ. එය දේශපාලන කුමය පිළිබඳ සමාජයේ අසතුව හෝ අප්‍රසාදය ජනතය වීමට, නියෝජන කුමය අසාර්ථක වීමට මෙන්ම “වැඩ්වසම්වාදී ප්‍රජාතනත්ත්වාදයක්” බිජිවීමට පවා හෝතුකාරක වේ.

iii. සංකේතාත්මක තර්කය

සංකේතාත්මක තර්කය සාධාරණීකරණය කිරීම සඳහා සාධාරණත්වය පිළිබඳ තර්කය ආකාර දෙකකින් හාවිත කෙරේ. එකකින් අවධාරණය කරන්නේ ස්ත්‍රීන් දේශපාලන ආයතන තුළ නියෝජනය වීමෙන් පොදුවේ ස්ත්‍රීන්ගේ තත්වය වර්ධනය සඳහා දායක වියහැකිය යන අදහසයි. එසේම, ස්ත්‍රීන්ගේ අන්තර්තාවය, ඇයට සමාජයෙන් ලැබෙන පිළිගැනීම, ගොරවය හා සමාජ තත්වයද එනිසා වර්ධනය වේ. දෙවැනි අදහසෙන් අවධාරණය කරන්නේ ස්ත්‍රීන්ද දේශපාලන ආයතන තුළ නියෝජනය වීමෙන් ඒවාට වඩාත් වැඩි සුජාතාබවක් ලැබේය යන්නයි. සමාජයේ කිසියම් ජන කණ්ඩායමක් දේශපාලන තීරණ ගන්නා ආයතන තුළ ප්‍රමාණවත් ලෙස නියෝජනය නොවේ නම් හෝ අවම ලෙස නියෝජනය වේ නම් එම ආයතනවල නීත්‍යානුකූල බව හෝ ප්‍රජාතන්ත්‍රවාදී බව පිළිබඳ සැබුවින්ම ප්‍රය්‍රාන්‍යක් මතුවේ. එබදු තත්වයකිදී අසාධාරණයට හා වෙනස්කම්වලට ලක්වන ජන කණ්ඩායම් එයට එරෙහිව තැගී සිටීමේ ප්‍රවණතාවයක් මතුවේමටද ඉඩ තිබේ. එය රටක සාමයට පමණක් නොව දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වයටද අනියෝගයක් විය හැකිය.

iv. ආයාචන් නියෝජනය පිළිබඳ තර්කය

ස්ත්‍රීන් හා පුරුෂයන් සමාන මිනිස් ජීවින් වුවද, ලිංගිකත්වය හා සමාජගත වීමේ වෙනස නිසා ඔවුන්ගේ ආයාචන්, වුවමනාචන්, සාරධර්ම හා ඔවුන් යමක් දෙස බලන දාෂ්ධීකෝණ ආදිය අසමානවීමට ඇති ඉඩක් බොහෝය. උදාහරණ ලෙස ස්ත්‍රීයකගේ ප්‍රජනන අවශ්‍යතා සඳහා අදාළ පහසුකම් පිළිබඳ තීරණ ගැනීමේදී පුරුෂයන්ට වඩා ස්ත්‍රීන් ඒ කෙරේ සංවේදී වේ. එසේම ස්ත්‍රීන් හා දරුවන්ට වැඩියෙන් බලපාන දැඩිලුකම්, මන්ද පෝෂණය, ලදරු රෙකවරණ මධ්‍යස්ථාන, දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව වැනි දැ සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී ස්ත්‍රීන් වැඩි අවධානයක් යොමුකිරීමේ ප්‍රවණතාවයක්

ශ්‍රී ලංකික පළාත් පාලන ආයතන තුළ ස්ත්‍රී නියෝජනය: අභියෝග හා අපේක්ෂා

තිබේ. පුරුෂයන් තීරණ ගැනීමේදී තාක්ෂණය, කරමාන්ත, විදේශ කටයුතු හා අව් ආයුධ නිෂ්පාදනය හෝ මිලදී ගැනීම වැනි දැ සම්බන්ධයෙන් ප්‍රමුඛත්වයක් දක්වන අවස්ථා බහුලය. ස්ත්‍රී-පුරුෂ දෙපාර්ශවයම නියෝජනයෙන්, එම කණ්ඩායම් දෙකම වචාත් උනත්තුවක් දක්වන අවශ්‍යතා ගන්නා ගැනීමේ මට්ටම්වලදී නියෝජනය වීමට මග පැදේ.

තවද, ස්ත්‍රීන් සමාජගත වීමේ ක්‍රියාදාමය පුරුෂයන්ට වචා වෙනස් ආකාරයකට සිදුවන නිසා ඔවුන් තීරණ ගන්නා ආකාරය, සම්පත් වැයකරන ආකාරය, යම් ගැටළුවක් දෙස බලන දෂ්ඨේකේශය ආදිය වෙනස්වන අවස්ථාද බොහෝය. එහෙයින් ප්‍රමාණවත් අයුරින් ස්ත්‍රීන් ද නියෝජන ආයතනවලට සහභාගි කර ගැනීමෙන්, එම ආයතනවල මෙන්ම දේශපාලන ක්‍රියාකාරකම්වල ස්වභාවයද වෙනස් වීමට ඇති ඉඩකඩ වැඩිය. ස්වේච්ඡන්, තොර්වේ හා නෙදර්ලන්තය වැනි රටවල දේශපාලන ආයතන වචාත් ස්ත්‍රී හිතකාමී ආයතන බවට පර්වර්තනය වීමට, ඒවායේ ස්ත්‍රී නියෝජනය 30-40% ක ප්‍රමාණයකින් වර්ධනය වීම සූජුව බලපා ඇත. එසේම, එම නියෝජිත ආයතනවලින් ගන්නා තීරණ පෙරට වචා සමාජ හිතකාමී වීම නිසා, කරග කාරී හා දූෂිත වූ දේශපාලනය සුහසාධන දේශපාලනයක් බවට පත්වී ඇති අවස්ථා පිළිබඳවද මැතකාලීන අධ්‍යයනවලින් පෙන්වා දී තිබේ (Dahlerup, 1988).

මිස්ට්‍රේලියානු පාර්ලිමේන්තු ස්ත්‍රීන් සම්බන්ධයෙන් කරන ලද අධ්‍යයන කිහිපයකින් පෙන්වා දී ඇත්තේ ඔවුන් තීරණ ගැනීමේදී සාකච්ඡා හරහා ඒකමතිකත්වයකට එළඹීමේ ප්‍රව්‍යතාවය වැඩියෙන් ප්‍රකාශ කර ඇති බවයි. මිස්ට්‍රේලියානු සේනෙට් මණ්ඩලයේ මන්ත්‍රීවරියන්, මන්ත්‍රීවරුන්ට වචා පස් ගණයකින් ගෘහන්ස් ප්‍රව්‍යතාවය, සමාන වැටුප් හා ප්‍රස්ථ නිවාඩු වැනි දැ සම්බන්ධයෙන් කරුණු හා පණත් ඉදිරිපත් කිරීමට පෙළෙන බවද එම අධ්‍යයනවලින් පෙන්වා දී තිබේ (Sawer, 2000).

v. උපයෝගීතාවය / අත්දැකීම් පිළිබඳ තර්කය

දේශපාලන නියෝජිත ආයතනවල වෙනසක් ඇති කිරීම සඳහා ස්ත්‍රීන් ප්‍රමාණාත්මක සංඛ්‍යාවක් ඒවාට ඇතුළත් කළයුතු බැවි මෙම තර්කයෙන් අවධාරණය කෙරේ. ලොව බොහෝ නියෝජිත ආයතන පුරුෂ මූලික ව්‍යුහයක් සහිත ඒවා වන අතර, ස්ත්‍රීන්ගේද නියෝජනයෙන් එම ස්වභාවය වෙනසකට ලක්කළ යුතු බවට එහිදී තර්ක කෙරේ. ස්ත්‍රීන්ගේ සමහර අත්දැකීම් පුරුෂයන්ට වඩා වෙනස්ය. එක් අතකින් ස්ත්‍රීන්ට ද පුරුෂයන්ට සමාන වූ හැකියාවන් ඇත. තවත් අතකින් වෙනස් වූ හැකියාවන් ද ඇත. එම අදහස මත පදනම්වූ උපයෝගීතා තර්කයෙන් මූලික කරුණු දෙකක් අවධාරණය කෙරේ. එකක් නම් ස්ත්‍රීන්ටත් පුරුෂයන්ට සමාන හැකියා තිබෙන නිසා මුළුන්ටත් සියලුම තීරණ ගණනා මට්ටම්වලදී සක්‍රිය සහභාගිත්වයක් දැක්වීමේ හැකියාව තිබේ. එසේ නොවුවහොත්, රටක ජනගහනයෙන් අඩංගු හැකියාවන් හා දක්ෂතාවයන් අපතේ යාමක් සිදුවේ. දෙවැනි අදහසට අනුව, ස්ත්‍රීන්ගේ සමහර හැකියාවන් හා අත්දැකීම් පුරුෂයන්ට වඩා වෙනස් නිසා සමතුලිත තීරණ ගැනීමක් සඳහා නම් අනිවාරයෙන්ම ස්ත්‍රී-පුරුෂ දෙපක්ෂයම සහභාගි වියයුතුය. ස්ත්‍රී නියෝජනය සංඛ්‍යාත්මකව වර්ධනය කිරීමෙන් දේශපාලන නියෝජිත ආයතනවලට නව පෙණුමක් හා නව දැක්මක් ලබාදිය හැකි යයිද මෙම තර්කයෙන් ප්‍රකාශ වේ.

vi. ආදර්ශ අත්දැකීම් පිළිබඳ තර්කය

බොහෝ සමාජවල පරමිපරා ගණනාවක් තිස්සේ දේශපාලනය වැනි පොදු කටයුතුවලට ස්ත්‍රීන් සහභාගි වන්නේ ඉතා අවම වගයෙනි. එබදු තත්වයකදී දේශපාලනය පිළිබඳ උනන්දුවක් දක්වන ස්ත්‍රීයකට පවා ජීව්‍යාත්මකගෙන් උපදෙස් හා ගුරුහරුකම් ලබාගැනීමට ඇති ඉඩප්‍රස්ථා අවමය. ජේෂ්වරය දේශපාලන නායිකාවන් පොදු ශේෂුවල විද්‍යාමාන විමෙන්, තරුණ පරපුරු ස්ත්‍රීන් තුළද එවැනි කටයුතු කෙරේ උනන්දුවක්

ශ්‍රී ලංකික පාලන ආයතන තුළ ස්ත්‍රී තියෙශනය: අභියෝග හා අපේක්ෂා

හෝ පෙළඹවීමක් ජනිත වේ. අමරිකානු කොංග්‍රස් මණ්ඩල තියෙශතවරියන් පිළිබඳ බරෙල් කරන ලද අධ්‍යයනයකදී ප්‍රකාශ කර ඇත්තේ, ඔවුන්ගෙන් ඉටුවන වැදගත්ම කාර්ය නම් “ගැහැණු ලුම්බ්වද ඕනෑම දෙයක් කළහැකිය” යන අදහස සමාජය තුළ ස්ථාපිත කිරීම හා පොදු කටයුතුවල තිරත්මීම පිළිබඳ ස්ත්‍රීන් තුළ අපේක්ෂා වර්ධනය කිරීමට දායක වීම බවයි (Burrell, 1994).

පළාත් පාලන ආණ්ඩු : බලය බෙදා හැරමේ නයාය

දේශපාලන බලය කේත්තුගත වීමෙන් විවිධ සමාජ, දේශපාලන හා ආර්ථික ව්‍යුහයන්ට මග පැමේ. සම්පත් අපතේ යාම, පරිපාලන අකාර්යක්ෂම බව හා රටක ජීවත්වන විවිධ ජනකාටස් අතර ගැටුම් නිරමාණය වීම යනාදි දී ඒ අතරින් මූලික වේ. එහෙයින් අද ජාත්‍යන්තර මෙන්ම දේශීය ප්‍රජාව බලය බෙදා හැරිය යුතුය, තැනිනම් බලය විමධ්‍යගත කළයුතුය යන ඉල්ලීම වැඩි වශයෙන් ඉදිරිපත් කර තිබේ. බලය බෙදීම ආණ්ඩුක්ම ව්‍යවස්ථාව මගින්ද, විශේෂ පාර්ලිමේන්තු පණත් මගින්ද කළහැකිය. ඉන්දියාව හා ජපානය වැනි රටවල පළාත් පාලන ආණ්ඩුවලට බලය ලබා දී ඇත්තේ ආණ්ඩුක්ම ව්‍යවස්ථාව මගිනි. නමුත් අමෙරිකාව, ස්වේච්ඡනය හා දකුණු අප්‍රිකාව වැනි රටවල ව්‍යවස්ථාදායකයෙන් සම්මත විශේෂ පණත් මගින් පළාත් පාලන ආණ්ඩු පිහිටුවා තිබේ.

පළාත් පාලන ආණ්ඩුවලට බලය බෙදා දීමෙන් විවිධ වාසි අපේක්ෂා කෙරේ. ඒවා අතුරින් ප්‍රාදේශීය ජනතාව ඔවුන්ගේ ප්‍රදේශ සම්බන්ධ තීරණ ගැනීමට සූප්‍රව සහභාගි කරවා ගැනීම, ප්‍රාදේශීය හෝතික හා මානව සම්පත් උපරිමයෙන් එම ප්‍රදේශවල සංවර්ධනයට යොදා ගැනීම, සංවර්ධනය කඩිනම් කිරීම, කාර්යක්ෂම පරිපාලනය, තම ප්‍රදේශයේ කටයුතු තමන්ගේ මූලිකත්වයෙන් ඉටුවෙය යන හැඟීම ජනතාව තුළ ජනිත වීමෙන් තාප්තිමත් සමාජයක් බිජිකිරීම, ප්‍රාදේශීය දේශපාලකයින්ට නායකත්ව පුහුණුව සඳහා හොඳ පුහුණු බිමක් සපයා

දීම සහ ග්‍රාමීය සහ නාගරික පුදේශ අතර තුළිත සංවර්ධනයක් ඇති කිරීම යන දැ මූලික වේ.

මෙයට අමතරව, ජනවාරිගික අරගල විසඳීමට ඇති වඩාත් එලදායී විසඳුමක් ලෙසද, ස්වයං පාලන බලතල සහිත පළාත් පාලන ආණ්ඩු පිහිටුවේමේ ක්‍රමය සැලකේ. බහුතර ජනවර්ගය ආධිපත්‍ය දරන ආණ්ඩුවක්, රටක අගනුවරට කේත්දුගත වී සමස්ත රටවැසියා වෙනුවෙන් තීරණ ගන්නේ නම්, ප්‍රාදේශීය බදව ජ්‍වත්වන සුපුරුතර ජන කණ්ඩායම්වල අවශ්‍යතා එහිදී නිසිලෙස නියෝජනය වේ යයි අපේක්ෂා කිරීම අසිරිය. එසේම, සම්පත් හා ඉඩප්‍රස්ථා බෙදා යාමේදීත් මෙහිදී ගැටළ මතුවේමට ඉඩ තිබේ. තවද, ප්‍රාදේශීයබදව ජ්‍වත්වන එබදු ජන කණ්ඩායම්වල ආගම, හාජාව හා වෙනත් සංස්කෘතික අංග ලක්ෂණ ආරක්ෂා කිරීමට මෙන්ම, ප්‍රවර්ධනයටත් මෙවැනි තත්ත්වයන්හිදී ප්‍රමාණවත් ඉඩකඩික් නොලැබේ. එබදු පරිසරයක් ගැටුම් සඳහා තොද තොත්තැන්නක් වීමේ ප්‍රවණතාවයද වැඩිය. එහෙයින් මේ වෙත ජනවාරිගික හේ ප්‍රාදේශීයබද සුපුරුතර ජන කණ්ඩායම් හා බහුතර ජන කණ්ඩායම් අතර ඇතිවිය හැකි ගැටුම් වළක්වා ගැනීමට උච්චිත උපක්‍රමයක් ලෙස ද පළාත් පාලන ආණ්ඩු සැලකේ.

තවද, ප්‍රාදේශීයබදව පිහිටුවා ඇති පළාත් පාලන ආයතනවල කටයුතුවලට එම පුදේශවලම ජ්‍වත් වන ස්ථීතිවත වඩාත් පහසුවෙන් සහභාගි විය හැකිය. එක් පැත්තකින් ඔවුන්ගේ පවුල්වල වගකීමිද ඉටුකරමින්, දේශපාලන ක්‍රියාකාරකම්වලද නිරත වියහැකිය. අනික් පැත්තෙන්, ගම තුළ ස්ථීතින් මුහුණ පාන ගැටළ විසඳා ගැනීමට හා ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකර ගැනීමට, ඔවුන්ගේ අත්දැකීම් ඇසුරින් වඩාත් උච්චිත තීරණ ගැනීමට දායක වියහැකිය. එසේම, පළාත් පාලන ආයතනවල කටයුතුවලට සහභාගි වීම මගින්, පුරුෂයන්ට සාපේක්ෂව ස්ථීතිවත ඇති අඩු දේශපාලන අත්දැකීම් නිසා ඔවුන්ට වන අවාසි මගහරවා ගැනීමටත් ඉඩප්‍රස්ථා සලසා ගත හැකිය. පළාත් පාලන දේශපාලනය හරහා විශේෂයෙන්, දේශපාලන පක්ෂ නායකත්වය හා සබඳතා ගොඩනගා ගැනීම, මැතිවරණ කටයුතුවලට සහභාගි වීම,

ශ්‍රී ලංකික පළාත් පාලන ආයතන කුල ස්ත්‍රී නියෝජනය: අභියෝග හා අපේක්ෂා ප්‍රදේශයට අදාළ සංවර්ධන සැලසුම් සම්පාදනය හා අයවැය සැකසීම වැනි දැ සම්බන්ධයෙන් ප්‍රහුණුවක් ලබාගැනීම සඳහා ද ස්ත්‍රීන්ට පළාත් පාලන ආයතන හාවිත කළ හැකිය.

ශ්‍රී ලංකික පළාත් පාලන ආයතන තුළ ස්ත්‍රී නියෝජනය

ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආණ්ඩු පිහිටුවේමේ ඉතිහාසය 1865 පමණ දක්වා දිවයයි. 1865 මහනගර සහා ආදා පණතින් කොළඹ මහනගර සහාව පිහිටුව අතර, එයට ජන්දයෙන් නියෝජිතයින් තේරීමේ ක්‍රමය ලංකාවට හඳුන්වා දුනි. නමුත් එම පණතට අනුව ජන්ද බලය ලැබුණේ සීමිත ජන කොටසකට පමණි. වයස අවුරුදු 21 ට වැඩි, රු. 100 කට වඩා වැඩි දේපල අයිතියක් ඇති පුරුෂයින්ට පමණක් ජන්ද බලය හිමිවය. මැතිවරණයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් විය හැකිවූයේ අවම වගයෙන් රු. 5000 ක නිශ්චල දේපල හිමි පුරුෂයෙකුට පමණි.

1871 ගම් සහා ආදා පණතින් ගම්සහා පිහිට වූ අතර, එහි නියෝජිතයින් තෝරා ගැනීම සඳහාත් පුරුෂයන්ට පමණක් සීමිත ජන්ද බලයක් හිමිකර දුනි. අදාළ බල ප්‍රදේශයේ ජ්වත්වන, බරපතල අපරාධ සඳහා පසුගිය වසර 5 ක කාලය තුළ වරදකරුවකු නොවූ පුද්ගලයන්ට, ගම්සහා නියෝජිතයින් තේරීම සඳහා පැවැත්වූ විශේෂ රස්වීමේදී ජන්දය ප්‍රකාශ කිරීමේ වරම හිමිවය.

1920 පළාත් පාලන ආදා පණතට අනුව නගර සහා පිහිට වූ අතර, ඒ සඳහා නියෝජිතයින් තේරීමේ සීමිත ජන්ද බලය හිමිවූයේ ද පුරුෂයන්ට පමණි. 1925 දී පළාත් පාලන පරිපාලන කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පිහිටුවා පළාත් පාලන ආයතනවල පරිපාලනය වඩාත් විධිමත් කළද, නියෝජන ක්‍රමය වෙනසකට ලක්වූයේ නැත (Kanesalingam, 1971). 1931 දී ශ්‍රී ලංකික ස්ත්‍රී-පුරුෂ දෙපක්ෂයටම සර්වජන ජන්ද බලය හිමිවීමෙන් පසුව ජාතික මෙන්ම, පළාත් පාලන මැතිවරණවලදීත් ජන්දය දීම සහ අපේක්ෂකයින් ලෙස මැතිවරණවලට ඉදිරිපත් වීමේ හැකියාව ද ස්ත්‍රීන්ට ද ලැබුණි.

ශ්‍රී ලංකික පළාත් පාලන ආයතන තුළ ස්ථී නියෝජනය: අභියෝග හා අපේක්ෂා

1987 13 වැනි ආණ්ඩුවෙම ව්‍යවස්ථා සංගේධනය මගින් ශ්‍රී ලංකාව තුළ පළාත් සහා ස්ථාපිත කළේය. පැවති මහනගර සහා හා තගර සහා විශේෂ වෙනසකට ලක් නොවූ අතර, 1987 ප්‍රාදේශීය සහා පණතින් ගම් මට්ටමේ ප්‍රාදේශීය සහා පිහිටුවේය. දැනට ලංකාව තුළ පළාත් සහා 8 (උතුර හැර), මහ තගර 12 ක්, නගර සහා 38 ක් හා ප්‍රාදේශීය සහා 257 ක් ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන තුළ ස්ථී නියෝජනය ජාතික ව්‍යවස්ථාදායකයේ ස්ථී නියෝජනයටත් වඩා බෙහෙවින් අඩුය. බ්‍රිතාන්‍ය යටත් විජතව තිබූ රටවල් අතරින් මෙන්ම, දකුණු ආසියාතික රටවල් අතරිනුත් ප්‍රථමයෙන්ම සර්වජන ජන්ද බලය දිනාගත්තේ ශ්‍රී ලංකික ස්ථීන්ය. 1931 රාජ්‍ය මන්ත්‍රණ සහා මැතිවරණයේදී ලාංකික ස්ථීන් ජන්දය හාවිත කළද, අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වූයේ නැත. නමුත් 1931 නොවැම්බර 14 වැනි දින රුවන්වැල්ල අතරැ මැතිවරණයට මූහුණ දුන් ඇඩිලින් මොලමුරේ විශාල වැඩි ජන්ද ගණනාකින් ජයගත්තේය. 1936 මැතිවරණයේදී නේසම් සරවනමුත්තු ජය ලබා රාජ්‍ය මන්ත්‍රණ සහාවට තෝරී පත්වූ ප්‍රථම ද්‍රව්‍ය නියෝජිතවරිය වූවාය (Mettananda, 1981).

1931 සිට මේ වන විට වසර 80 ක දිගුකළක්, ශ්‍රී ලාංකික ස්ථීන් සරව ජන ජන්ද බලය හාවිත කර ඇති අතර, මැතකාලීන මැතිවරණවලදී ස්ථීන්ගේ ජන්දය දීමේ ප්‍රතිශතය 55-56% දක්වා ප්‍රමාණයට වර්ධනය වී ඇත (Liyangage, 1999). ශ්‍රී ලංකාව 1960 දී ලොව ප්‍රථම අගමැතිනිය ඩිජි කළාය. 1994 එකම අවස්ථාවකදී ශ්‍රී ලංකික ස්ථීන් දෙදෙනෙක් ජනාධිපති (වන්දිකා කුමාරතුංග) හා අගමැති (සිරිමාවේ බණ්ඩාරනායක) පදවී දැරූහ. මෙම ජයග්‍රහණ ලැබුවද, තවමත් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව තුළ ස්ථී නියෝජනය 5.8% කි (වගුව: 1). පළාත් සහාවල එම ප්‍රතිශතය 4.8% (වගුව: 2), මහ තගර සහා හා නගර සහාවල 3.2% ක් හා ප්‍රාදේශීය සහාවල 1.9% කි (වගුව: 3).

පැරණි ලක්දිව ගම් සහා හා රට සහා වැනි පළාත් පාලන ආණ්ඩු පැවතියන් ඒවායෙහි ස්ථීන් නියෝජනය වූ බවට සඳහනක් තැත (Leitan, 1979). බොනමෝර් කොමසාරිස්වරු ලාංකික පළාත් පාලන ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම අවබෝධ කරගත් නිසා පළාත් පරිපාලනයේ වගකීම දැරීම සඳහා විධායක කාරක සහාවක් එහිටුවේය. 1931 සර්වජන ජන්දය හඳුන්වා දී වසර 7 කට පසුව 1938 පළාත් පාලන ආයුරා පණත මගින් පළාත් පාලන මැතිවරණ පවත්වනු ලැබේණි. ශ්‍රී ලාංකික පළාත් පාලන ආයතනවලට (1938) තේරී පත්වුන ප්‍රථම නියෝජනවරිය වූයේ වෛද්‍ය මෙරි රත්නම් ය. ඇය කොළඹ මහනගර සහාවේ නියෝජනවරියක් වූවාය. 1949 දී අයෙහා රඩින් ද කොළඹ මහනගර සහාවට තේරී පත්වුන අතර ඇය නොකඩවාම දේශපාලන කටයුතුවල නියැලි, පසුව එහි උප නගරාධිපති තනතුරටද පත්විය.

1979 දී මහනුවර මහනගර සහාවේ උප නගරාධිපතිනිය ලෙස වන්දා රණරාජා පත්වු අතර, පසුව ඇය නගරාධිපතිනිය ලෙසද තේරී පත්විය. නලින් තිලකා හේරත් නුවරඑළිය මහනගර සහාවේ නගරාධිපතිනි (1996) තනතුරට පත්විය. ආර්.ර්. ජයතිලක මහත්මිය හා නිරුපා කරුණාරත්න නාවලපිටිය නගර සහාවේ සහාපතිනියන් ලෙස කටයුතු කළහ. කාන්ති කොචිකාර (මහනුවර, මහනගර සහාව), අයෙක්කා ලංකාතිලක (කොට්කාවත්ත ප්‍රාදේශීය සහාව), වන්දා ප්‍රනාන්ද (පානදුර නගර සහාව) සහ විමාලි කරුණාරත්න (අභිගමුව ප්‍රාදේශීය සහාව) ද පළාත් පාලන ආයතනවල නගරාධිපති හේ සහාපතිවරු ලෙස සේවය කළහ. මධ්‍යම පළාතේ ප්‍රථම ප්‍රාදේශීය සහාපතිනිය ලෙස සුනෙන්තා ජයරත්න 2011 දී තේරී පත්වුවාය. අයෙක්කා ලංකාතිලක (බටහිර) හා විමාලි කරුණාරත්න (මධ්‍යම) 2004 සිට පළාත් සහාවලට තේරී පත්වුහ.

වත්මන් ශ්‍රී ලංකාවේ පළාත් සහා අතරින් වැඩිම ස්ථීන් සංඛ්‍යාවක් (6) නියෝජනය වන්නේ බටහිර පළාත් සහාව කුළය. මධ්‍යම පළාත් සහාව කුළ ස්ථීන් 5 දෙනෙකු (9.41%) නියෝජනය

ශ්‍රී ලංකික පළාත් පාලන ආයතන තුළ ස්ථීර නියෝජනය: අභියෝග හා අපේක්ෂා

වූ අතර 2011 දී එක් අයෙකු ඉල්ලා අස්ව්වාය. මධ්‍යම පළාතේ නියෝජිතවරියන් අතර එක් ඇමතිවරියක්ද (අනුජා දිවරාජා) වේ. වයඹ පළාත් සහාවේ ස්ථීරින් නිදේනෙකු නියෝජනය වුවද 2010 දී එක් අයකුගේ හඳිසි අභාවය නිසා එය දැනට දෙදෙනෙකුට සීමා වී තිබේ. ඉතිරි සියලුම පළාත් සහාවල (දකුණු පළාත් සහාව දෙදෙනෙකි) ස්ථීර නියෝජනය එක් අයකුට සීමාවේ. 2012 සැප්තැම්බර් පැවැත්වූ පළාත් සහා තුනේ මැතිවරණයෙන් තැගෙනහිර හා උතුරු මැද පළාත් වලට එක් නියෝජිතවරිය බැඟින් හා සබරගමුවට නියෝජිතවරියන් දෙදෙනෙක් තේරී පත්වී සිටි. පළාත් සහා නියෝජිතවරියන් අතුරින් කිහිපයෙනෙක් ප්‍රාදේශීය සහා මට්ටමේදී දේශපාලන දිවිය අරණා, පළාත් සහාවට පිවිසි අයද වෙති. අශේකා ලංකාතිලක හා විමාලි කරුණාරත්න වැනි දේශපාලන පැවුල් පසුබිමකින් තොරව, ප්‍රජා කටයුතු භරහා දේශපාලනයට පිවිසි කාන්තාවේ ජ්‍යෙ අතරින් සුවිශේෂී වෙති. කළකදී පාර්ලිමේන්තු නියෝජිතවරියක්ව සිට දැනට පළාත් සහා නියෝජනය කරන නියෝජිතවරියන් ද (හේමා රත්නායක හා විත්‍‍ මන්තිලක) සිටි. දැනට ක්‍රියාත්මක වන පළාත් සහා අවශ්‍ය එක් ආණ්ඩුකාරවරියක්ද (දකුණු පළාත) ඇමතිවරියන් දෙදෙනෙකු සහ එක් විපක්ෂ නායකවරියක් ද (සබරගමුව) වේ.

2011 පළාත් පාලන මැතිවරණයෙන් මහනගර සහාවලට ස්ථීරින්දෙනෙක්ද, තගර සහාවලටදෙනෙක්ද, ප්‍රාදේශීය සහාවලට 86 දෙනෙක්ද තේරී පත්විය. ශ්‍රී ලංකාවේ ගම් මට්ටමේ මූලික අවශ්‍යතා හා පහසුකම් සැපයිමේ වගකීම පැවරි ඇති ප්‍රාදේශීය සහාවල කාර්යන් ස්ථීරින්ගේ ජීවිතවලට වඩාත් කිවිවුවෙන් සම්බන්ධ වේ. එම කාර්යන්වල වැදගත්කම වඩා දැනෙන්නේත් විශේෂයෙන්ම අදාළ පහසුකම් නොමැති අවස්ථාවලදී එයින් ජීවිතවලට සිදුවන සාණාත්මක බලපැම පිළිබඳ පුරුෂයන්ට වඩා වැඩි අත්දැකීම් ඇත්තෙන් ස්ථීරින්වය. එසේම, ගම් මට්ටමේ දේශපාලන නියෝජනයට, ජාතික හෝ පළාත් මට්ටම්වලට සාපේක්ෂව, ස්ථීරින්ට පහසුවෙන් සහභාගි වීමේ ඉඩකඩි වැඩිය. ගම් මට්ටමේ සමාජ හා සුහසාධන සම්තිවල දී හා එම ක්‍රියාකාරකම් වලදී වැඩි සත්‍යය දායකත්වයක් දක්වන්නෙන් ස්ථීරින්ය. නමුත් ප්‍රාදේශීය සහා

කමලා ලියනගේ

පිහිටුවේමේ සිට මේ දක්වාම ඒවා කුළ 2% වත් ස්ත්‍රී නියෝජනයක් සිදුවේ නොමැත. ප්‍රතිගතය එම 1991 - 1.7%, 1997 - 1.9%, 2006 - 1.87% හා 2011 - 1.93% කි.

2006 හා 2011 පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල සැසදීමේදී පෙනී යන්නේ ස්ත්‍රී නියෝජනය 0.05% කින් නැතිනම් 74 ක් වූ නියෝජිතවරියන්ගේ සංඛ්‍යාව 86 ක අවමයකින් වර්ධනය වී ඇති බවයි. 2006දී (15) මෙනම 2011දී (14) කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම ස්ත්‍රීන් සංඛ්‍යාවක් තෝරී පත්විය. 2006 දී ගම්පහ, කළුතර, මහනුවර, බදුල්ල හා කැගල්ල දිස්ත්‍රික්කවල ස්ත්‍රීන්ගේ නියෝජනය 5-6 දෙනෙකුට සීමාවිය. 2011 දී ගම්පහ - 11, යාපනය - 8, මහනුවර - 7, බදුල්ල - 5 දෙනෙක් වගයෙන් ස්ත්‍රීන්ගේ සංඛ්‍යාවේ සුළු වර්ධනයක් වී තිබේ. අනෙකුත් දිස්ත්‍රික්ක අතරින්, කළුතර, පොලොන්නරුව, මඩකලපුව, අම්පාර හා ත්‍රිකුණාමලයෙන් ස්ත්‍රීන් 4 දෙනා බැඟින් පළාත් පාලන ආයතනවලට තෝරී පත්විය. ඉතිරි සියලුම දිස්ත්‍රික්කවලින් 2011 තෝරී පත් වී ඇත්තේ ස්ත්‍රීන් 3-1 අතර සංඛ්‍යාවකි. මොනරාගල, කිලිනොවිවිය, මන්නාරම හා මුලතිවි යන දිස්ත්‍රික්කවලින් එක් ස්ත්‍රීයක්වත් නියෝජනය නොවේ (වගුව: 4).

මේ අයුරින් ශ්‍රී ලංකාවේ පළාත් සහා හා පළාත් පාලන ආයතනවල ස්ත්‍රී නියෝජනය ඉතාම අවම වන අතර, දකුණු ආසියාවේ අනෙක් සැම රටකම (මාලදිවයින් හැර) එම ප්‍රතිගතය 35-30% අතර ප්‍රමාණයක පවතී. ශ්‍රී ලංකික ස්ත්‍රීන්ගේ අධ්‍යාපනික, ආර්ථික හා සමාජ තත්ත්වයන්, දකුණු ආසියාවේ වෙනත් රටවලට වඩා සංවර්ධනය වූ මට්ටමක පැවතියන් දේශපාලන නියෝජනයේදී මෙතරම් අවම නියෝජනයක් පැවතීම සැබැවින්ම උහතේකාටික ප්‍රශ්නයකි. මෙම ගැටළුව අධ්‍යයන කිහිපයක් මගින් විශ්ලේෂණය කර ඇත (De Silva, 1979, 1985, 1995; De Alwis, 1995; CENWOR, 1994; Kamalawathie, 1987; Kearney, 1981; Kodikara, 2009; Kiribamune, 1994, 1999; Liyanage, 1992, 1998, 1999, 2004 and 2005; Leitan, 2000; Leitan and Gunesekara, 1998; Thambiah, 2002; Thiruchandran, 1997 and Samarasinghe, 2000).

ශ්‍රී ලංකික පළාත් පාලන ආයතන තුළ ස්ත්‍රී නියෝජනය අවම වීමට බලපාන බාධක පිළිබඳව මෙම අධ්‍යායන පියල්ලෙන්ම කරුණු දක්වා තිබේ.

මෙයට අමතරව 2000-2002 අතර කාලයේදී, දිස්ත්‍රික් 11 ක පවත්වන ලද දේශපාලන නායකත්වය පිළිබඳ වැඩමුළුවලට සහභාගි වූවන් 352 (74% - ස්ත්‍රී, 26% - පුරුෂ) දෙනෙකුගෙන්ද දේශපාලන නියෝජනයේදී ස්ත්‍රීන්ට බලපාන ගැටළු සම්බන්ධයෙන් අදහස් වීමසීමක් කරන ලදී.¹

තවද, 2007 හා 2008 යන වර්ෂවලදී මහනුවරදීසාවේ, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාග 10 ක ප්‍රජා නායක නායිකාවන් 211 (ස්ත්‍රී - 79%, පුරුෂ - 21%) දෙනෙක් සමග පවත්වන ලද ඉලක්ක කණ්ඩායම් 10 කදි ද දේශපාලන නියෝජනයේදී ස්ත්‍රීන්ට බලපාන ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කර තොරතුරු ලබා ගැනුණි.² මෙම අධ්‍යායනවලින්, ශ්‍රී ලංකික ස්ත්‍රීන්ගේ දේශපාලන නියෝජනයට බලපාන බාධක රසක් පෙන්වා දී ඇත. සමාජ හා සංස්කෘතික, දේශපාලන, ආර්ථික, පොද්ගලික හා මත්‍යාච්‍යාක්මක කරුණු ලෙස ඒවා දළ වශයෙන් වර්ග කළ හැකිය. පිතාමුලික සමාජ කුම, ඒ හා බැඳුනු සම්ප්‍රදායික ආකල්ප, සාර්ථකම, විශ්වාස හා අපේක්ෂා, ස්ත්‍රී-පුරුෂ සමාජානුයෝජන ක්‍රියාවලින්හි වෙනස, ස්ත්‍රීන්ට පොදු කටයුතු සම්බන්ධයෙන් වන අඩු අත්දැකීම් හා පුහුණුව, ප්‍රජනන වගකීම් සහ සම්ප්‍රදායකව ස්ත්‍රීයට පැවරී ඇති පවුලේ කාර්ය හාරයන්, අඩු නිධ්‍යස, අඩු ඉඩප්‍රස්ථා සහ සමාජ හා සංස්කෘතික බාධක මේ අතරින් මූලික වේ.

-
- 1 මෙම වැඩමුළු, මැතිවරණවලට ඉදිරිපත්වීමට අපේක්ෂා කරන ප්‍රජා නායිකාවන් හා දේශපාලන පක්ෂවල ප්‍රාදේශීය හා ගම් මට්ටමේ ක්‍රියාකාරිතියන්ගේ (පුරුෂයින්ද 24% ක් සහභාගි විය) නායකත්වය වර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කරන ලදී. මෙම පොතේ කතුවරිය එම වැඩමුළුවල සම්පත්දායිකාවක වූ අතර කොළඹ, මහනුවර, කැගල්ල, රත්නපුර, අම්පාර, ගාල්ල, මාතර, කුරුණෑගල, බදුලේ, මාතලේ, නුවරඑළුය යන දිස්ත්‍රික්කවලදී වැඩමුළු පැවත්වීමි.
 - 2 2007-08 කාලය තුළදී දොඩුව, අකුරණ, දෙල්තොට, ගගවට කොරලේ, උඩිනුවර, යටිනුවර, උඩිපළාත, පානදුම්බර, කුණ්ඩාලේ හා තෙල්දෙණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාගවල ප්‍රජා නායක නායිකාවන් 211 දෙනෙකු සමග මෙම ඉලක්ක කණ්ඩායම් සාකච්ඡා පැවත්වීමි. එහි මූලික අරමුණක් වූයේ පළාත් පාලන නියෝජනයේ අවම ස්ත්‍රී නියෝජනයට බලපාන අහියෝග හා ඒවා ජයගත්තා ආකාරය පිළිබඳ තොරතුරු රසක්රීමයි.

දේශපාලන ක්‍රියාකාරකම්වලට සහභාගිවීමට ස්ත්‍රීන් දක්වන අඩු කැමැත්ත, ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන ක්‍රමයේ පවතින ප්‍රවණෝධකාරී හා දූෂිතබව වැනි සාමාන්‍යක ලක්ෂණ, දේශපාලන සංස්කෘතියේ වෙනස්කම්, විශේෂයෙන්ම ජනතාව තුළ දේශපාලනය හා දේශපාලනයෙන් කෙරේ ඇති විශ්වාසය බිඳුවැවීම්, සමාජ ඇගයීම් හා සාරධරමවල පරිභානිය, සමානුපාතික නියෝජන ක්‍රමය නිසා උද්‍යත වී ඇති ගැටළු (විශාල ජන්ද කොට්ඨාසවල මැතිවරණ ප්‍රවාරණ කටයුතු කිරීමේ අපහසුකම් හා එකම පක්ෂය තුළම මනාප පොර හට ගැනීම ආදිය), දේශපාලන පක්ෂවල අඩු අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය, පොදුවේ සියලුම පක්ෂ ස්ත්‍රීන්ට නාම යෝජනා ලබාදීම සඳහා උනන්දුවක් නොදැක්වීම්, මැතිවරණ දූෂණ, මැතිවරණ කොමිෂන් හා පොලීසිය වැනි අදාළ ආයතන මැතිවරණ අයරා පිළිබඳ ස්වාධීනව හා සාධාරණ අයුරින් ක්‍රිය නොකිරීම නිසා මුළුන්ගේ අපේක්ෂිත සේවය නිසිලෙස ඉටුවනාවීම්, යන කරුණු මූලික දේශපාලන බාධක ලෙස සැම අධ්‍යයනයකින්ම පාහේ පෙන්වා දී ඇත. වත්මන් ලාංකික තත්ත්වය යටතේ, දේශපාලන නියෝජනයෙකු වීම යන්න ඉක්මණින් පොහොසතකු වියහැකි ආකර්ෂණීය තනතුරක් ලෙස බොහෝ දෙනා සලකි. එහෙයින්, එ සඳහා විශේෂයෙන්ම පුරුෂයන් අතරේ පවතින දැඩි තරගකාර බවද ස්ත්‍රීන්ගේ නියෝජනයට බලපාන තවත් විශාල බාධකයක් වී තිබේ. කිසිදු විධිමත් අධ්‍යාපන සුදුසුකමක් නොමැති, සඳාවාරයට එකත හෝ එකත නැති, ඕනෑම ආකාරයකින් ආදායම උපයන, නොදු හෝ නරක ක්‍රිය නිසා සමාජයේ ප්‍රසිද්ධියට පත්, සමහර පුද්ගලයන් මහ මැතිවරණවලදී අති විශාල මුදල් සම්භාරයක් පක්ෂය වෙනුවෙන් වියදම් කොට පක්ෂ නායකත්වයේ සිත දිනා ගැනීමට පෙළඳීම වත්මන් දේශපාලන ප්‍රවණතාවයක් වී ඇත. මුදලන් පමණක් නොව වෙනත් රොතික සම්පත්, වාහන හා ආරක්ෂකයින් පවා මෙබදු පුද්ගලයන් විසින් පක්ෂයේ ජාතික මෙන්ම ප්‍රාදේශීය මට්ටමේ නායකයින්ටද සපයනු ලබයි. එවාට ප්‍රතිචාරයක් ලෙස ආධාර කරන්නන් බලාපොරොත්තු වන්නේ පළාත් පාලන මැතිවරණවලදී නාමයෝජනා ලබා ගැනීමයි. මෙම අනුග්‍රහ-අනුග්‍රහක ක්‍රමයෙන් ශ්‍රී ලංකාව වැනි පිතාමූලික සමාජයක බෙහෙවින්ම වාසිසහගත තත්ත්වයට

මි ලාංකික පළාත් පාලන ආයතන තුළ ස්ත්‍රී නියෝජනය: අභියෝග හා අපේක්ෂා පත්වන්නේ පුරුෂයින්ය. ඔවුන් පාසැල්, ප්‍රවුල්, යුති, ව්‍යාපාරික හා වෙනත් සබඳතා හාවිත කොට විවිධ අයුරින් ජාලගත වී නාමයෝජනා ලබා ගැනීමේදී ස්ත්‍රීන් අහිබවා ඉදිරියට ඒම වත්මන් ලාංකික ස්ත්‍රීය මූහුණදෙන සුවිශාල දේශපාලන අභියෝගයක් වී ඇත.

ස්ත්‍රී නියෝජනය අවම වීමට ආර්ථික සාධකද බලපායි. විරකියාව, දිලිඥුකම හා ලැබෙන ආදායම පවුලේ යැපීමට ප්‍රමාණවත් නොවීම නිසා පුරුෂයන්ට වඩා වැඩියෙන් පිඩාවට ලක්වන්නේ ස්ත්‍රීන්ය. එබදු තත්වයකදී දේශපාලනය වැනි පොදු කටයුත්තක තිරත වනවාට වඩා බොහෝ ස්ත්‍රීන්ට පවුල යැපීම සඳහා ජ්විතය කැප කිරීමට සිදු වී තිබේ. යම්කිසි වත්කමක් ඇති ස්ත්‍රීන්ටද, පුරුෂයන්ට මෙන් එම වත්කම පිළිබඳ ස්වාධීන තීරණ ගෙන ඒවා මැතිවරණ ප්‍රවාරක කටයුතු සඳහා වියදීම කිරීමට ඇති ඉඩකඩ බෙහෙවින් අඩුය. සාමාන්‍යයෙන් ස්ත්‍රීන් සමාජගත කර ලබන්නේ අරපිරිමැස්මෙන් හා විධිමත්ව, ගෘහ කළමණාකරණය කළයුතු ගෘහණියන් ලෙසය. එහෙයින් බොහෝ ස්ත්‍රීන්, තිබෙන සම්පත් පවා පෝස්ටර හා වෙනත් ප්‍රවාරණ කටයුතු ආදියට වැයකිරීමට මැලි වේ. එය සම්පත් අපතේ යැවීමක් ලෙස බොහෝ ස්ත්‍රීන් කළේපනා කරති. නමුත් ලාංකික දේශපාලන ක්මය තුළ ජන්දායකයාගේ ආකර්ෂණය දිනා ගැනීමට නම් එබදු අනවශ්‍ය වැය කිරීම අනිවාර්යයන්ම කළයුතුය. බොහෝ පුරුෂයෝ මෙබදු දැ සඳහා කිසිදු පැකිලිමකින් තොරව සම්පත් වැය කරති. මැතිවරණ සඳහා ප්‍රතිපාදන රස්කිරීමේදීත් පුරුෂයන් ස්ත්‍රීන්ට අහිබවා වාසිස්හගත තත්වයකට පත්වේ. පුරුෂයන් විවිධ සමාජ සබඳතා ගොඩනගාගෙන, අනුග්‍රහ දක්වන්නන්ට විවිධ පොරොන්දු දී, සම්පත් එක්රස් කරගති. නමුත් සාමේක්ෂව මෙවැනි අත්දැකීම් හා සමාජ සබඳතා අඩු ස්ත්‍රීන්ට, එබදු පුරුෂයන් සමග දේශපාලන පොරපිටයේදී සමාන අයුරින් තරග වැදීම දුෂ්කර වේ.

ස්ත්‍රීන්ගේ ප්‍රජනන කාර්ය හා සම්ප්‍රදායික අයුරින් ඔවුන්ව සමාජගත කිරීම නිසා, දේශපාලන නායකත්වය ගැනීමට බොහෝ ස්ත්‍රීන් තුළමද අකමුත්තක් පවතී. දේශපාලන ශේෂුයට පිවිසීම සඳහා

කමලා ලියනගේ

ස්ත්‍රීන්ට ප්‍රමාණවත් නායකත්ව හැකියා තැනැයි ඔවුන්ම සිතන අතර, ඒ සඳහා වන ආත්ම විශ්වාසය හා ඉදිරිපත් වීමද අඩුය. ප්‍රව්‍යෙන්ත්වය, වරිත සාතන, ප්‍රවුල හා සමාජයෙන් ඉදිරිපත් වේ යයි අපේක්ෂා කරන අපවාද වලට, මෙන්ම තරේතනවලටද බොහෝ ස්ත්‍රීන් බිඟ වේ. එහෙයින් දේශපාලනයට වඩාත් සුදුසු පුරුෂයන්ය යන මතය සමහර ස්ත්‍රීන්ගේ මනස තුළටද ස්ථාපිත වී තිබේ.

ඉහත සඳහන් කරන ලද, ස්ත්‍රීන්ගේ දේශපාලන සහභාගිත්වය පිළිබඳ කරන ලද අධ්‍යයන සැමකකින්ම පාහේ, ශ්‍රී ලංකාවේ ස්ත්‍රී නියෝජනය වර්ධනය සඳහා අදාළ විවිධ යෝජනා නිරදේශ කර තිබේ. ස්ත්‍රීන් සඳහා මැතිවරණ නාමයෝජනා වලින් හෝ දේශපාලන ආයතනවල ආසනවලින් කිසියම් අනුපාතයක් වෙන්කරවා ගැනීමට ආණ්ඩුවට බලපෑම් කිරීම, ඒ සඳහා ජනතාව, දේශපාලයුයින් හා පරිපාලකයින් ඇදින් දැනුවත් කිරීම, ස්ත්‍රී නියෝජනයේ වැදගත්කම පිළිබඳ ජන්දායකයින්ට ප්‍රමාණවත් අවබෝධයක් ලබාදීම, මැතිවරණවලට ඉදිරිපත් වන අපේක්ෂිකාවන් හා ජන්දයෙන් තේරුණු නියෝජිතවරියන්ට විධීමත් පූහුණුවක් ලබා දීම, දේශපාලනයට පිවිසෙන ස්ත්‍රීන්ට සහාය දැක්වීම සඳහා විශේෂ ආයතනයක් පිහිටුවීම, ස්වාධීන මැතිවරණ කොමිසමක් පිහිටුවීම, සමාඛුපාතික ජන්ද ක්‍රමය වෙනසකට ලක් කිරීම හා දේශපාලන පක්ෂවල තීරණ ගන්නා මටටමේ තනතුරුවලට ස්ත්‍රීන් වද පත් කිරීම වැනි යෝජනා ඒවා අතරින් ප්‍රමුඛ වේ.

දේශපාලන නියෝජනයේදී ස්ත්‍රීන් හමුවේ අනුමත අනියෝග පරිගැනීම සඳහා භාවිත කළ උපක්‍රම

වියෙශ්පයෙන්ම, 1970 ගණන්වල සිට, ශ්‍රී ලංකාවේ රාජ්‍යයත්, සමහර රාජ්‍ය නොවන සංවිධානත් පොදුවේ ස්ත්‍රීන්ගේ තත්ත්වය නාගා සිවුවීමේ ලා විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට පටන් ගති. ස්ත්‍රී අධිකිවාසිකම් ආරක්ෂා කිරීමේ හා ප්‍රවර්ධනය කිරීමෙහිලා කාන්තා කාර්යාලය, වනිතා කටයුතු අමාත්‍යාලය හා ජාතික කාන්තා කම්ටුව යන ආයතන පිහිටුවිය. වනිතා කටයුතු සඳහා කැබේනට් අමාත්‍ය බුරුයක් වෙන් කිරීමත්, රාජ්‍ය මගින් ස්ත්‍රීවාදී ප්‍රතිපත්ති සම්පාදනය හා ක්‍රියාත්මක කිරීම සඳහා ගනුලැබූ වැදගත් පියවරක් ලෙස සැලකිය හැකිය. නමුත් මෙම රාජ්‍ය යාන්ත්‍රණ කිසිවක් මගින්, ස්ත්‍රීන්ගේ දේශපාලන නියෝජනයේ වර්ධනය සඳහා සැලකිය යුතු දායකත්වයක් සාපුව දක්වා නොමැත. එහෙත් මෙම ආයතන, ලංකාවේ ප්‍රධාන ස්ත්‍රී සංවිධාන හා එක් වී ස්ත්‍රීන්ගේ වර්ධනය සඳහා වූ ජාතික ක්‍රියාකාරී සැලැස්මක් (1995/96) සම්පාදනය කිරීම හා එහි මූලික කරුණක් ලෙස “දේශපාලනය හා තීරණ ගැනීමේදී ස්ත්‍රී සහභාගිත්වය” යන කරුණ අන්තර්ගත කිරීම, 1993 කාන්තා ප්‍රයුෂ්තිය, කාන්තා හිමිකම් පණතක් ලෙස සකස් කොට නිතියක් ලෙස සම්මත කරවා ගැනීම සඳහා අවස්ථා තුනකදී රජයට ඉදිරිපත් කිරීම සහ ජාත්‍යන්තර සිඛෝ කම්ටුවට යවන ලද වාර්තාවලින් තීරණ ගන්නා මට්ටම්වලදී ස්ත්‍රී නියෝජනය වර්ධනය කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කිරීම වැනි කටයුතුවලදී මූලිකත්වය ගෙන කටයුතු කළහ. තවද, මෙම ආයතනවල මූලිකත්වයෙන්, අවස්ථා කීපයකදී, ස්ත්‍රීන් සඳහා දේශපාලන නායකත්ව ප්‍රහුණු වැඩිමුළු පැවැත්වීම, ජාත්‍යන්තර කාන්තා දින උත්සවවලදී ස්ත්‍රීන්ගේ දේශපාලන නියෝජනය වර්ධනය කරගැනීමේ අවශ්‍යතාවය පිළිබඳ ප්‍රසිද්ධ දේශන හා සාකච්ඡා අදිය පැවැත්වීම, රාජ්‍ය නොවන

කමලා ලියනගේ

ස්ත්‍රී සංවිධාන සමග බද්ධ වී ස්ත්‍රීන් සඳහා ප්‍රගුවක් ඉල්ලා සිටීම, ඒ සම්බන්ධයෙන් පක්ෂවලට බලපැමි කිරීම හා ලාංකික මන්ත්‍රිවරියන්ව දැනුවත් කිරීම වැනි කාර්යන්ද සංවිධානය කෙරීණි.

ස්ත්‍රී දේශපාලන නියෝජනය අවම රීමේ ගැටළව පිළිබඳ වචා විධිමත් ව්‍යාපෘතියක්, වනිතා කටයුතු අමාත්‍යාංශය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහන (UNDP) සමග සම්බන්ධ වී 2008 දී ක්‍රියාත්මක කළේය. ඒ යටතේ දේශපාලන නායකත්වය සඳහා ස්ත්‍රීන්ට ප්‍රහුණුවක් ලබාදීම, මාධ්‍ය මගින් මෙම ගැටළව පිළිබඳ ජනතාව දැනුවත් කිරීම හා ශ්‍රී ලාංකික දේශපාලන නියෝජනය පිළිබඳ විමර්ශන වාර්තාවක් සම්පාදනය කිරීම යන දැ සිදු කෙරීණි. මෙම වාර්තාවේ මූලික කරුණු පදනම් කරගෙන, බහුවාර්ශික ක්‍රියාකාරී සැලැස්මක්ද සකස් කෙරීණි. පංග කුමයක් ලබාගැනීම, ඒ සම්බන්ධයෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ සමග අදහස් තුවමාරු කරගැනීම, දකුණු ආසියානු රටවල ස්ත්‍රී නියෝජනයේ වර්ධනය සම්බන්ධයෙන් කරුණු අවබෝධ කරගැනීමට පක්ෂ නායකතින්ට ඉඩප්පේරා සැලැස්ම, ස්ත්‍රීන් සඳහා නායකත්ව ප්‍රහුණු වැඩිසටහන් පැවැත්වීම, ජන්ද අජේක්ෂිකාවන්ට සහාය දීම, ස්ත්‍රීයකට ජන්දය දීම සඳහා ස්ත්‍රී ජන්දායකයින්ට පෙළුම්වීම, කාන්තා හිමිකම් පණත් කෙටුම්පත තැවතත් රජයට ඉදිරිපත් කිරීම හා ඒ යටතේ ජාතික කාන්තා කොමිෂන් සහාවක් පිහිටුවීම, ස්ත්‍රී-පුරුෂ විහෙදීත දත්ත සැකසීම සඳහා මැතිවරණ දෙපාර්තමේන්තුව පෙළුම්වීම, මෙම ගැටළව විසඳා ගැනීම සඳහා දේශපාලනයැයින් හා ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන වෙනත් පුරුෂයන් සමග එක්ව වැඩිකිරීම සහ එයට අදාළව රවිත පොත් පත් දේශීය හාජාවන්ට පරිවර්තනය කිරීම වැනි කරුණු මෙම සැලැස්මට ඇතුළත් විය (ලමා සංවර්ධන හා කාන්තා අභිවෘතිය අමාත්‍යාංශය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩිසටහන, වර්ෂය සඳහන් නොවේ).

මෙම ව්‍යාපෘතියටතේ, පාර්ලිමේන්තු නියෝජකවරියන් ගෙන් සැදී කාන්තා ක්‍රියාකාරී කමිටුවක් (කොශසයක්) පිහිටුවා එමගින් අවස්ථා ගණනාවකදී, ස්ත්‍රී නියෝජනය සම්බන්ධයෙන් සාකච්ඡා හා

ශ්‍රී ලංකික පළාත් පාලන ආයතන තුළ ස්ත්‍රී නියෝජනය: අභියෝග හා අපේක්ෂා අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හා ඇමතිවරුන් දැනුවත් කරන ලදී. යෝජිත පළාත් පාලන ආයතන ආයුධනත හා මැතිවරණ සංගේධනය පිළිබඳ පණත් සම්පාදනය කිරීමේ කාර්ය පැවරුණ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවලට ස්ත්‍රීන් සඳහා ආසන වෙන් කිරීම හා නාමයෝජනවලින් පෘෂ්ඨවක් වෙන් කිරීමේ අදහස් ඉදිරිපත් කරන ලදී. පාර්ලිමේන්තු නියෝජිතවරියන් ලවා දේශපාලන පක්ෂවලටද යම් බලපෑමක් කරන ලදී. සමහර පාර්ලිමේන්තු නියෝජිතවරියන්ට පංගු ක්‍රම භාවිත කරන රටවලට යවා මේ සම්බන්ධයෙන් වැඩි දැනුවත් බවක්ද ඇති කරන ලදී. ජාතික කාන්තා කම්ට්‍රුවේ මූලිකත්වයෙන් ස්ත්‍රී දේශපාලන නායකත්ව ප්‍රහුණුව සඳහා ඩිජ්‍යෝලොවක් ආරම්භ කරන ලදී. නමුත් එම සැලැස්ම ක්‍රියාත්මක කිරීමේදී මූලිකත්වය ගත් ජාතික කාන්තා කම්ට්‍රුව අදාළ ක්‍රියාකාරකම් පිළිබඳ නිරීක්ෂණ හෝ ඇගයීම වාර්තා මෙතෙක් ප්‍රකාශයට පත් කොට නොමැත.

දෙක තුනක පමණ කාලයක් තිස්සේ අදාළ රාජ්‍ය ආයතන, ස්ත්‍රී සංවිධානය සමග එක් වී මෙබදු ප්‍රයත්තායන් දැරුවද, මෙතාක් ඒ සම්බන්ධයෙන් කිසිදු සාර්ථක ප්‍රතිච්ලයක් ලැබේ නැත. එයට මූලිකම ජ්‍යෙෂ්ඨව වී ඇත්තේ ශ්‍රී ලංකික රාජ්‍යයත්, ප්‍රධාන දේශපාලන පක්ෂත්, ස්ත්‍රී දේශපාලන නියෝජනය වර්ධනය කිරීමේ වැදගත්කම නිසිලෙස අවබෝධ කර නොගැනීමත්, එම ගැටළුව විසඳීම සඳහා කිසිදු දේශපාලන කැමැත්තක් නොදැක්වීමත්ය. ශ්‍රී ලංකාවේ අගමැති හා ජනාධිපති පදවි වාර ගණනකදී ස්ත්‍රීන් දෙදෙනෙක් විසිනුත්, වනිතා කටයුතු ඇමති පදවිය ස්ත්‍රීන් ගණනාවක් විසිනුත් දරනු ලැබුවත්, ඒ කිසිදු ස්ත්‍රීයක් මෙම ගැටළුව පිළිබඳ ප්‍රමාණවත් අවධානයක් යොමු නොකිරීම ගෝවනීය කරුණකි. හිටපු ජනාධිපතිනිය වනදිකා කුමාරතුංග සමග මැතකදී පැවතුන්වූ මාධ්‍ය සාකච්ඡාවකදී, මෙම ගැටළුව විසඳීමට ඇය උත්සාහ නොගත්තේ මන්දැයි යන ප්‍රශ්නය මත කෙරිණි. එහිදී ඇය ප්‍රකාශ කළේ ඇය වටා සිටි පුද්ගලයින් ඒ සඳහා ඇයට ඉඩ ලබා නොදුන් බවයි. මොවුන් ස්ත්‍රීන්වීම නිසා, ඒ සම්බන්ධ නීතිමය හෝ ප්‍රතිපත්තිමය තීන්දු ගැනීමේදී, මවුන් වටා සිටි බහුතර පුරුෂයන්ගේ සහයෝගය ලබාගැනීමද දුෂ්කර කරුණක් වන්නට ඇත.

කමලා ලියනගේ

එසේම මෙම නායිකාවන්, සියලුදෙනාම පාහේ දේශපාලන පවුල්වල, පුරුෂයන්ගේ ඇවැමෙන් දේශපාලනයට අවතිරණ වූ නිසා, වෙනත් ස්ත්‍රීන් දේශපාලනයට බඳවා ගැනීමට අව්‍යාප්‍ර කැමැත්තක් හෝ උනන්දුවක් ඔවුන් තුළ තිබුණා ද යන සැකයද මෙහිදී ජනිත වේ. මෙම ප්‍රශ්නය පිළිබඳව මැති කාලයේ පැවැත්වූ ජාතික මට්ටමේ සාකච්ඡා හා මාධ්‍ය වැඩසටහන්වලදී, සමහර ජාතික මට්ටමේ දේශපාලන නායිකාවන් පංගු ක්‍රමයට විරැදුද්‍ය, සාපුරුව අදහස් දැක්වූ අවස්ථා ද විය. දේශපාලන පවුල් වලට සම්බන්ධ නොවූ, දේශපාලන පදනම් හෝ සංවිධාන පිහිටුවාගෙන නොමැති, දිරිසකාලීනව එම අත්දැකීම් නොලැබූ ස්ත්‍රීන්ව හිටිහැරියේ දේශපාලනයට තල්පු කිරීම සඳහා පංගු ක්‍රම හඳුන්වා දීමට සමහර නායිකාවන් එකග නොවන බැවි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ අවස්ථාද තිබිණි. තවද, සමහර දේශපාලන නායිකාවන්, එම තත්ත්වයට පත්වූයේ පියා හෝ සැම්යාගේ හඳුසි අභාවයන් නිසා බවත්, ස්ත්‍රීන්ට දේශපාලන කටයුතුවලට නිරත වීම ඉතා අසිරි කාර්යක් බවත්, පවසම්න් ප්‍රසිද්ධ රස්වීමවලදී, වෙනත් ස්ත්‍රීන්ව අධේරයමත් කළ අවස්ථාද තිබිණි. එහෙයින් පුරුෂ මූලික රාජ්‍ය පමණක් නොව, ඒ තුළ කටයුතු කරන පුරුෂ මූලික ආකල්ප හා සාරධරම අගයන සමහර දේශපාලන නායිකාවන් ද, මෙම ගැටළුව විසඳීමේදී සැබැං උත්තන්දුවක් මෙතෙක් දක්වා නොමැති බැවි විවිධ සාක්ෂි ඇසුරින් පැහැදිලි වේ.

නමුත් රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල බලපැමිවල ප්‍රතිඵලයක් ලෙස, ශ්‍රී ලංකාවේ ප්‍රධාන පක්ෂ ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශනවලට ස්ත්‍රී නියෝජනය වර්ධනය කිරීම පිළිබඳ පොරාන්දුව ඇතුළත් කොට ඇතේ. වත්මන් ආණ්ඩු බලය දරන එක්සත් ජනතා නිධනස් සන්ධානයේ මහින්ද වින්තන වැඩපිළිවෙළ මහින්ද “පලාත් පාලන ආයතන සඳහා ඉදිරිපත් කරන නාමයෝජනාවලින් අවම වශයෙන් 25% ක් ස්ත්‍රීන් වෙනුවෙන් වෙන් කිරීමට පියවර ගන්නා” නමුත් පලාත් පාලන සංගේධන ආයුරා පණතේ (2012 ඔක්තෝබර්) බැවි ප්‍රකාශ කර තිබේ. පලාත් පාලන මැතිවරණ ක්‍රම සංගේධනය කළද එහිදීත් මෙම ආණ්ඩුව විසින් ස්ත්‍රී නියෝජනය වර්ධනය කිරීම සම්බන්ධ පොරාන්දුව නොසලකා හරිනු ලැබිණි. මේ අයුරින් නමුත්

මි ලංකික පළාත් පාලන ආයතන තුළ ස්ත්‍රී නියෝජනය: අභියෝග හා අපේක්ෂා ඒ කිසිදු පොරොන්දුවක් කිසිදු ආණ්ඩුව විසින් මෙතෙක් ඉටු කර දී නොමැත.

මෙම ප්‍රයත්තයට අමතරව, රාජ්‍ය පුහුණු ආයතන කිහිපයක් හා ජාතික හා ප්‍රාදේශීය මට්ටමේ ස්ත්‍රී සංවිධාන ගණනාවක් රිසින්ද ස්ත්‍රී නියෝජනය වර්ධනය සඳහා වැඩිහිටි වැඩිසටහන් ක්‍රියාත්මක කරන ලදී. ඇඹිලිපිටිය ගැමි නායකයින් පුහුණු කිරීමේ මධ්‍යස්ථානය 1980 මැද භාගයේ සිට තරුණ නායකත්ව පුහුණු වැඩිසටහන් ස්ත්‍රී-පුරුෂ දෙපත්ත්‍ය සඳහාම සංවිධානය කළේය. තවද, ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ පුහුණු මධ්‍යස්ථාන, පළාත් පාලන පුහුණු මධ්‍යස්ථානය, පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය හා ශ්‍රී ලංකා පදනම් ආයතනයද අවස්ථා ගණනාවකදී පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වීමට උනන්දුවක් දක්වන ස්ත්‍රීන් සඳහා නායකත්ව පුහුණු පායමාලා පැවැත්වේය.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන ගණනාවක්ද එබදු කෙටිකාලීන පුහුණු වැඩිමුළු පැවැත්වීම, අදාළ මාධ්‍ය සාකච්ඡාවලට සහභාගි වීම, උද්‍යෝගීතා, පෙස්සේර් ව්‍යාපාර හා විතු පුද්ගලන ආදිය සංවිධානය කිරීම, අධ්‍යයන සම්ක්ෂණ වාර්තා, පොත් හා පත්‍රිකා සම්පාදනය හා ප්‍රකාශයට පත් කිරීම, වීඩියෝ පට නිර්මාණය කිරීම, ප්‍රසිද්ධ දේශන හා රස්වීම් මගින් ජනතාව දැනුවත් කිරීම, මැතිවරණවලට ඉදිරිපත් වීමට ස්ත්‍රීන්ව පෙළඳවීම, පුද්ගලිකව හෝ කණ්ඩායම වශයෙන් ඉදිරිපත් වූ අපේක්ෂිකාවන්ට විවිධ අයුරින් සහාය දැක්වීම, පංගු ක්‍රමයක් ලබා ගැනීම සඳහා ආණ්ඩුව හා දේශපාලන පක්ෂවලට බලපැමි කිරීම සහ ඒ සඳහා ස්ත්‍රී ප්‍රතිපත්ති ප්‍රකාශන වැනි ලිපි ලේඛන සම්පාදනය කොට ජනතාව අතර බෙදාහැරීම ආදි කාර්යන් රාජියක් ක්‍රියාත්මක කර තිබේ. එම රාජ්‍ය නොවන සංවිධාන අතරින්, විශේෂයෙන්ම ජාතික මට්ටමේදී, කටයුතු කරන ස්ත්‍රී අධ්‍යයන කේන්දුය, කාන්තාව හා මාධ්‍ය සාමූහිකය, ශ්‍රී ලංකාවේ දකුණු ආසියා සහයෝගිතා සංවිධානය, ජනවාරික අධ්‍යයන පිළිබඳ ජාත්‍යන්තර කේන්දුය, ජාතික සාම මණ්ඩලය, වර්ගවාදය හා සකලාකාර

කමලා ලියනගේ

වෙනස්කම්වලට එරෙහි ජාත්‍යන්තර ව්‍යාපාරය (IMDAR), සමාජ විද්‍යාඥයින්ගේ සංගමය, සර්වෝදය ස්ත්‍රී ව්‍යාපාරය, ඇගුෂාමාර්ට් සංවිධානය, අධ්‍යයන හා ක්‍රියාකාරකම පිළිබඳ මූස්ලිම් ස්ත්‍රීන්ගේ සංසදය, ස්ත්‍රී අධ්‍යයන හා පර්යේෂණ කේත්දය, සිංහල කාන්තාහිවෘද්ධි සංවිධානය, ලක්ඛිමේ මට්ටරු හා දියණීයේ, ජාතික සාම මණ්ඩලය හා ජාතික ප්‍රජාතනත්ත්වයැදි ආයතනය ආදිය ප්‍රමුඛ වේ.

2000 දෙකයේ මැද ගණන්වල පමණ සිට මෙබඳ ක්‍රියාකාරකම් ප්‍රාදේශීය මට්ටමටද ව්‍යාප්ත විය. ගම් මට්ටමේදී, ස්ත්‍රී නියෝජනය පිළිබඳ දැනුවත් කිරීමේ හා ස්ත්‍රීන්ට දේශපාලන නායකත්ව ප්‍රහුණුව ලබාදීමේ වැඩසටහන් පැවැත්වීම, දේශන හා සාකච්ඡා සංවිධානය කිරීම මෙන්ම ග්‍රාමීය ප්‍රජා නායිකාවන් ප්‍රාදේශීය සහා මැතිවරණවලට ඉදිරිපත් වීමට පෙළඳවීම හා ඔවුන්ට සහාය දීම වැනි දී ප්‍රාදේශීය බද ස්ත්‍රී සංවිධාන විසින් ක්‍රියාත්මක කිරීමට පටන් ගන්නා ලදී. නුවරඑළිය - සිංහල දෙමළ ගැමි කාන්තා සංවිධානය, බදුල්ල - කාන්තා සංවර්ධන මධ්‍යස්ථානය මොනරාගල - සමාජ, ආර්ථික හා පාරිසරික සංවර්ධනය පිළිබඳ සංවිධානය (SEEDO), බුත්තල - උග්‍ර වෙළැලස්ස ගොවි කාන්තා සංවිධානය, කුරුණෑගල - ස්ත්‍රී සම්පත් මධ්‍යස්ථානය, ත්‍රිකුණාමලයේ විළුණ සංවිධානය, ගාල්ල - දිරියට සවියක් කාන්තා සංවිධානය, මහනුවර - සාමය සහ යහපාලනය සඳහා වූ කාන්තාවේ, විකල්ප සංවර්ධන කේත්දය සහ යුද්ධයෙන් විපතට පත් කාන්තාවන්ගේ සංවිධානය යනාදිය එබඳ ප්‍රාදේශීය සංවිධාන අතරින් ස්ථිරව කටයුතු කළහ. රාජ්‍ය නොවන සංවිධානවල බොහෝමයක් ව්‍යාපාති වසර 2-3 ක කෙටි කාලයකට සීමා වූ අතර එක්සත් ජාතින්ගේ සංවිධානයේ විවිධ ව්‍යාපාති, ලෙස්ක බැංකු ආධාර ව්‍යාපාති, යුරෝපා සංගමය, කැනෙන්සියානු ජාත්‍යන්තර ආධාර ඒපන්සිය, ජාත්‍යන්තර ----- ආයතනය, ස්වේච්ඡ ජාත්‍යන්තර ආධාර ඒපන්සිය, ගොඩිවි රේඛි ස්ටීල්ට්‍රුන්, කොන්රඩ් ඇඩ්නුවර් ස්ටීල්ටුන්, ජර්මන් කාක්ෂණික ආධාර (GTZ), ආසියානු පදනම, ගොර්ඩ් පදනම හා නොර්වීජයානු (NORAD) ආදි විදේශ සංවිධානවලින් ලබාදුන් ආධාර මත කටයුතු කෙරීමේ.

ශ්‍රී ලංකික පළාත් පාලන ආයතන තුළ ස්ත්‍රී නියෝජනය: අභියෝග හා අපේක්ෂා

මෙම ක්‍රියාකාරකමවලින් අපේක්ෂිත ප්‍රතිඵල ඒ අයුරින්ම ඉටු නොවුනත්, ස්ත්‍රී නියෝජනයේ අවශ්‍යතාවය පිළිබඳ ශ්‍රී ලංකික සමාජය තුළ පෙරට වඩා යම් දැනුවත් බවක් ඇති කිරීමට ඒවා සමත් වී ඇති බැවි පෙනේ. මෙම ගැටළුව සම්බන්ධයෙන් අධ්‍යයන සම්ක්ෂණ හා ගුන්ථ ප්‍රකාශන කිහිපයක්ම එම් දක්වා තිබේ. දේශපාලනයැයින් මැතිවරණ පොරොන්ද ඉටු නොකළද, ස්ත්‍රීන් සඳහා පංගුවක් වෙන්කිරීමේ කරුණ පිළිබඳ පක්ෂ මැතිවරණ ප්‍රකාශනවලන් යම් අවධානයක් යොමුකර තිබේ. විශේෂයෙන්ම දකුණු ආසියාතික රටවල ක්‍රියාත්මක වන පංගු ක්‍රම පිළිබඳ උනන්දුවක් දක්වන සමාජ කණ්ඩායම්වලට සූළ වශයෙන් හෝ යම් දැනුවත් බවක් ලැබේ තිබේ. සම්පූද්‍යායික දේශපාලන පක්ෂවලින් නාමයෝජනා නොලැබුහු ස්ත්‍රීන් ඒවාට අභියෝග කොට ස්වාධීන කණ්ඩායම් ලෙස ඉදිරිපත් වීමේ ප්‍රවණතාවයක්ද ප්‍රකාශයට පත් වී තිබේ. එසේ අභියෝග කළ ස්ත්‍රීන්ට, 1990 ගණන්වල පැවත්වූ මැතිවරණවලදී ස්ත්‍රීන් ලබාගත් මුළු ජන්ද සංඛ්‍යාවට සාපේක්ෂව තරමක වැඩි ජන්ද සංඛ්‍යාවක් දිනාගැනීමට ද මැතිකාලීන මැතිවරණවලදී හැකි වී තිබේ. මෙම වෙනස්කම්, ශ්‍රී ලංකාවේ සමස්ත ස්ත්‍රී නියෝජනයේ ප්‍රමාණාත්මක හෝ ගුණාත්මක වර්ධනයක් සඳහා රැඩික්ල් ආකාරයෙන් බලපා නැතත්, එම ගැටළුව පිළිබඳ යම් යම් සමාජ කණ්ඩායම් තුළ කතිකාවතක් ආරම්භ කිරීමට යම් ආකාර බලපෑමක් කර ඇත.

මෙම ගැටළුව පිළිබඳ උනන්දුවක් දක්වන පුද්ගලයින් හා සංවිධාන මැතිවරණ ආසන්න සමයේදී පමණක් නොව, නොකඩවා එම අදාළ කටයුතු කරගෙන යන්නේ නම් අදට වඩා සාර්ථක ප්‍රතිඵල දිනාගැනීමේ හැකියාව ඇති බැවි අප අධ්‍යාපනවලින් පැහැදිලි වේ. එහෙත් එම ක්‍රියාකාරකම සඳහා අවශ්‍ය මුළු ප්‍රතිපාදන ලැබෙන ආකාරයට ඒවා ව්‍යාපෘතිවල ස්වරුපයෙන් බොහෝ අවස්ථාවලදී ක්‍රියාත්මක වේ. මේ නිසා, එක් අරමුණක්, එක් දක්මක් සහිතව, පොදුවේ ස්ත්‍රීන් සංවිධානගත වී, ස්ත්‍රී නියෝජනය වර්ධනය කර ගැනීමට ගක්තිමත් ව්‍යාපාරයක් වහයෙන් කටයුතු කිරීම වත්මන් ශ්‍රී ලංකාවේ කාලීන අවශ්‍යතාවයක් වී තිබේ.

පළාත් පාලන ආයතන තුළ ස්ත්‍රී නියෝජනයේ වර්ධනය: සාමය හා යහපාලනය සඳහා වූ කාන්තාවේ (WPGG) ව්‍යාපෘතිය

සාමය සහ යහපාලනය සඳහා වූ කාන්තාවේ සංවිධානය 2007 (මහනවර) දී පිහිට වූ අතර, ඒ සඳහා මුල් ව්‍යවන්, ස්ත්‍රී නියෝජනය වර්ධනය කිරීම සම්බන්ධයෙන් අධ්‍යයන පර්යේෂණ කරමින්, දැඟකළක් තිස්සේ ඒ පිළිබඳ විශේෂ උනන්දුවකින් කටයුතු කරන්නන්ගෙන් සමන්වීත වූ කණ්ඩායමකි. දේශපාලන නායකත්ව පුහුණු වැඩිසටහන් පැවැත්වීම, පුහුණු මොඩියුල සැකසීම හා එම සේතුයේ ක්‍රියාකාරීන් ලෙසද මෙම කණ්ඩායමේ සාමාජිකයේ කටයුතු කරති. සාමය සහ යහපාලනය සඳහා වූ කාන්තාවේ (WPGG) සංවිධානය විශේෂයෙන්ම මධ්‍යම පළාතේ (මහනුවර, මාතලේ හා නුවරඑළුම් දේශ්‍රීක්ක වල) පළාත් පාලන ආයතන තුළ ස්ත්‍රී නියෝජනය වර්ධනය කිරීම මුඛ්‍ය අරමුණ කරගෙන 2007 දී ව්‍යාපෘතියක් ආරම්භ කළේය. එම ව්‍යාපෘතියට අදාළ ක්‍රියාකාරකම් ඇරුණීමට ප්‍රථමයෙන්, WPGG සංවිධානය මහනුවර දිසාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාග 10 ක (ගගවට කේරලේ, යටිනුවර, උඩිනුවර, උචිපලාත, දොඹව, දෙල්තොට, පානදුම්බර, පන්විල, අකුරණ හා හාරිස්පත්තුව) ප්‍රජා නායිකාවන් සමග ඔවුන් ඉටුකරන ප්‍රජා කටයුතු, නායකත්වය හා සාමාජිකත්වය දරන ප්‍රජා සංවිධාන, පක්ෂ දේශපාලනය හා ස්ත්‍රීන් පිළිබඳ ඔවුන් දරන අදහස්, දේශපාලන සංවිධාන හා දේශපාලන නියෝජනයට ඔවුන් තුළ ඇති උනන්දුව හා ඔවුන් මුහුණදෙන බාධා ආදි කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා වට 10 ක් පැවැත්වීය. එම සාකච්ඡාවලදී ලබාගත් තොරතුරු ඇසුරින් WPGG සංවිධානය විසින් දත්ත එකතුවක් සකසන ලදී. එයින් පෙනී ගියේ මෙම ප්‍රජා නායිකාවන් ගම් මට්ටමේ සමාජ, ආර්ථික හා ආගමික ක්‍රියාකාරකම්වලදී සත්‍රිය සහභාගිත්වයක් දක්වන

මි ලංකික පළාත් පාලන ආයතන තුළ ස්ත්‍රී නියෝජනය: අපේක්ෂා අතර, විශේෂයෙන්ම කාන්තා සම්ති, මරණාධාර සම්ති, සුහසාධන සම්ති, පාසැල් සංවර්ධන සම්ති, කුලගන සම්ති, සමාද්ධි සම්ති හා බෙංග මරුදන සම්ති ආදියෙහි නායකත්වයද ගන්නා බවය. එහෙත් සාකච්ඡාවට සහභාගි වූ ප්‍රජා නායිකාවන් 268 දෙනෙකු අතරින් පළාත් පාලන මැතිවරණවලට ඉදිරිපත් වීමේ උත්තුවූ ප්‍රකාශ කළේ හය දෙනෙකු පමණි. ඔවුන් දේශපාලන නියෝජනය කෙරේ උත්තුවක් නොදැක්වීමට බලපාන හේතුද මෙම සාකච්ඡා වලදී විමසුමට ලක්කරන ලදී. සහභාගිවන්නන් දැක්වූ අදහස්වලට අනුව ඔවුන්ට පොදුවේ බලපාන මූලික කරුණු වූයේ, ලංකාවේ විධිමත් දේශපාලන ක්‍රමය හා මැතිවරණ වලට ඉදිරිපත්වීම ආදිය පිළිබඳ ඔවුන් තුළ ඇති අඩු දැනුම, දේශපාලන නායකත්වය සඳහා අවශ්‍ය යයි ඔවුන් විසින් සලකනු ලබන ලක්ෂණ, දක්ෂතා හා අත්දැකීම් ස්ත්‍රීන්ට නොමැති වීම, මැතිවරණ ප්‍රවාරක කටයුතු සංවිධානය සඳහා හැකියාවක් හා සම්පත් නොමැතිකම, ප්‍රජාව නැතිනම් ජන්දායකයා ස්ත්‍රී අපේක්ෂකයන්ට දක්වන අඩු සහයෝගය, දේශපාලන ප්‍රව්‍යාචන්වය සහ දේශපාලන පක්ෂවලින් නාමයෝජනා ලබාගැනීම අපහසු වීම යන දැයි. පිතාමූලික සමාජ සාරධීම, විශ්වාස හා ඇගයීම මෙන්ම, ලංකික දේශපාලන පක්ෂ වල අඩු අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ද මෙම ගැටළවට බලපාන බැවි සාකච්ඡාවලදී ප්‍රකාශ විය. සාකච්ඡාවලට සහභාගි වූවන්ගෙන් බහුතරයකට ස්ත්‍රී අයිතිවාසිකම්, දේශපාලන නියෝජනය, දේශපාලන තීරණ ගැනීම් හා ස්ත්‍රී ජීවිත අතර ඇති සම්බන්ධය, ස්ත්‍රී නියෝජනයේ වැදගත්කම හා පංගු කුම හාවිතය වැනි දැ පිළිබඳ පැහැදිලි අවබෝධයක් නොමැති බැවිදී මෙහිදී පෙනී ගියේය.

මෙම ප්‍රජා නායිකාවන්ට එබදු දැ සම්බන්ධයෙන් මූලික දැනුමක් ලබාදීම හා ඔවුන්ට දේශපාලනය සඳහා පෙළඹුවීමේ අරමුණීන්, WPGG සංවිධානය විසින් 2007 දී මහනුවර දිසාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8 ක (ගගවට කේරලේ, උඩුනුවර, යටිනුවර, දෙල්තොට, දොල්ව, අකුරණ, හාරිස්පත්තුව හා උච්චපළාත) ප්‍රජානායිකාවන් සඳහා වැඩමුළ 5 බැගින් 40 ක් සංවිධානය කරන ලදී. 2009 අවසාන හාගයේදී මාතලේ හා නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලදී ඒ හා සමාන

වැඩමුළු 10 ක් පවත්වන ලදී. මෙම දැනුවත් කිරීමේ වැඩසටහන්වලදී ස්ත්‍රී-පුරුෂ සමාජභාවය, මානව අධිකිවාසිකම් හා ස්ත්‍රීය, ශ්‍රී ලංකාවේ මූලික අධිකිවාසිකම්, ස්ත්‍රීන්ගේ ජ්වන තත්ත්වය වර්ධනයෙහිලා ස්ත්‍රී දේශපාලන නියෝජනයේ වැදගත්කම, ස්ත්‍රී නියෝජනයේ ජාත්‍යන්තර හා ජාතික තත්ත්වය, දේශපාලන නියෝජනයෙදී ස්ත්‍රීන් මුහුණදෙන අභියෝග, ඒවා විසඳා ගැනීම සඳහා විදෙස් රටවල් විසින් හාවිත කරන ලද උපක්‍රම, පංගු කුම, එහි වාසි හා අවාසි, පළාත් පාලන ආයතන තුළ ස්ත්‍රී නියෝජනය වර්ධනය කිරීම සඳහා කළයුත්තේ කුමක්ද? යනාදී තේමා පිළිබඳ සාකච්ඡා කෙරීණි. මෙම කාලය තුළදී කැඳුරට එරු එම් ග්‍රෑන්ඩ්ලි නාලිකත්ව මගිනි සාකච්ඡා වට 18 ක් හා දිනපතා සිංහල හා ද්‍රව්‍ය ප්‍රවත්තන් කිපයක (ලංකාදීප, දිවයින, ලක්ඩිම, විරකේශරී හා නිනකර්නී) පළකරන ලද විශේෂ ලිපි 9 ක් මගින් ස්ත්‍රී දේශපාලන නියෝජනය පිළිබඳ ජනතාව තුළ කිසියම් දැනුවත් බවත් නිර්මාණය කිරීමටද WPGG සංවිධානය උත්සාහ කරන ලදී.

වසරක කාලය තුළ කරනු ලැබූ මෙම දැනුවත් කිරීම් හා පෙළඹීවීම්වල ප්‍රතිථිලයක් ලෙස මධ්‍යම පළාතේ ප්‍රජා නායිකාවන් 52 දෙනෙකු පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමේ කැමැත්ත ප්‍රකාශ කළහ.³ නමුත් ඒ සඳහා අවශ්‍ය දේශපාලන දැනුම හා හැකියාවන් වර්ධනය කරදෙන ලෙස මුවහු WPGG සංවිධානයෙන් ඉල්ලා සිටියහ. නායකත්ව පහුණුව, ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන කුමවල විශේෂ ලක්ෂණ, දේශපාලන පක්ෂ සමග සබඳතා ගොඩනගා ගැනීම, සමාජයේ විවිධ පාර්ශව සමග ජාලගත වීම, යහ පාලනය, ශ්‍රී ලංකාවේ ආණ්ඩු කුම ව්‍යුහය, පළාත් සහා හා පළාත් පාලන ආයතනවල බලතල හා කාර්යන්, සමානුපාතික නියෝජන කුමය ක්‍රියාත්මක වන ආකාරය, මැතිවරණ නීති, ඒවා උල්ලාසනයෙදී ගතහැකි ක්‍රියාමාර්ග, මධ්‍යම ආණ්ඩුව, පළාත් සහා හා පළාත් පාලන ආයතන අතර බලය

3 මෙම ප්‍රජා නායිකාවන්, 2011 පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමේ කැමැත්ත ප්‍රකාශ කළේ එකම අවස්ථාවකදී නොවේ. 2007-2009 කාලය තුළ දේශපාලන පක්ෂ සමග සබඳතා ගොඩනගා ගෙන, විවිධ ක්‍රියාකාරකම් කරන අවස්ථාවලදී එකිනෙකාගේ කැමැත්ත වරින් වර ප්‍රකාශ වේය.

මි ලංකික පළාත් පාලන ආයතන කුල ස්ත්‍රී නියෝජනය: අභේක්ෂණ බේදීම, ආණ්ඩුකුම ව්‍යවස්ථාවේ 17 වැනි සංගේධනය (මෙම වන විට 18 වැනි සංගේධනය හඳුන්වා දී නොතිබුණි), මහජන නියෝජනයකුගේ යුතුකම් හා අධිකිවාසිකම්, මැතිවරණ ප්‍රවාරක කටයුතු සංවිධානය, අරමුදල් එක්රස් කිරීම, ප්‍රසිද්ධ දේශන පැවැත්වීම, මාධ්‍ය හා ගනුදෙනු කිරීම, ආණ්ඩුව හා දේශපාලන පක්ෂවලට බලපැමි කිරීමේ උපාය මාර්ග, පෝස්ටර් හා අත්පතිකා ආදිය නිරමාණය, ජනතා අවශ්‍යතා හඳුනා ගැනීම, සංවර්ධන ව්‍යාපෘති සැලසුම් හා අයවැය සම්පාදනය සහ පංගු කුම හා ඒවා භාවිතා කරන රටවල අත්දැකීම් ආදි විවිධ මාත්‍රණ රාඛියක්, මෙම නායිකාවන් විසින් WPGG සංවිධානයට ඉදිරිපත් කරන ලදී. මෙම ප්‍රජා නායිකාවන් 2011 පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් කිරීමේ අරමුණෙන් ඔවුනට පුහුණු කිරීමේ වසර 2 ක ව්‍යාපෘතියක් WPGG සංවිධානය විසින් 2009 දී ආරම්භ කරන ලදී.

- එම ව්‍යාපෘතියට මූලික ක්‍රියාකාරකම් 5 ක් අන්තර්ගත විය. ඒවා නම්
- 2011 පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට අභේක්ෂණ ස්ත්‍රීන්ට විධීමන් දේශපාලන නායකත්ව පුහුණුවක් ලබනිම⁴
 - වනිතා සංවර්ධන නිලධාරිනියන්ගේ සහාය මෙම ස්ත්‍රීන්ට ලබා ගැනීම සඳහා එම නිලධාරිනියන්ට ස්ත්‍රී දේශපාලන නියෝජනයට අදාළ සංකල්ප පිළිබඳ දැනුවත් බවක් ලබනිම හා මෙම දෙපක්ෂය අතර සම්පූර්ණ සඳහාවක් වර්ධනය කිරීමේ අරමුණීන් වැඩිසටහන් ක්‍රියාත්මක කිරීම
 - ස්ත්‍රීන්ට වැඩිපූර ජන්ද දිනාගැනීම සඳහා ප්‍රජාව දැනුවත් කිරීම හා පෙළඳවීමේ වැඩිසටහන් සංවිධානය කිරීම

4 WPGG ව්‍යාපෘතියේ ක්‍රියාකාරකම් මධ්‍යම පළාතට පමණක් සිමා විය. එහෙත් ස්ත්‍රීන් සඳහා තුළ දේශපාලන නායකත්ව පුහුණුව සඳහා කාන්තාව හා මාධ්‍ය සාමූහිකය, ගාල්ල-සරවේදය කුළුගන ව්‍යාපාරය, ජාතික සාම මණ්ඩලය, ජාතික ප්‍රජාතනත්ත්වයි ආයතනය, සිංහල-දෙමළ ගැමී කාන්තා සංවිධානය, බදුල්ල-කාන්තා සංවර්ධන මධ්‍යස්ථානය, මොනරාගල-සිංහී සංවිධානය, කුරුණෑගල-ස්ත්‍රී සම්පත් මධ්‍යස්ථානය, මහනුවර-විකල්ප සංවර්ධන කෙන්ද්‍රය හා යුද්ධයෙන් විපත්ත පත් කාන්තාවේ යන සංවිධාන විසින් ලංකාවේ විවිධ ප්‍රදේශ වලදී පවත්වන ලද දේශපාලන නායකත්ව පුහුණු වැඩිසටහන් වලට දායකත්වය ලබනිමට WPGG සංවිධානයට හැකිවිය.

කමලා ලියනගේ

- iv. 2011 පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වන ස්ථීන්ට සහාය දක්වීම සඳහා කුඩා රැකි යස්වීම පැවැත්වීම
- v. විශ්ව විද්‍යාල සිසුන් මෙම කරුණ සම්බන්ධයෙන් දැනුවත් කර ස්ථීන්ගේ පළාත් පාලන නියෝජනය වර්ධනය කිරීම සඳහා විවිධ වැඩසටහන් මගින් ඔවුන්ගේ සහාය ලබාගැනීම

පළමු ක්‍රියාකාරකම යටතේ ප්‍රජා නායිකාවන් සඳහා එක් දින පූහුණු වැඩමුළු 15 ක් සංවිධානය කළ අතර, සම්පත්දායකයින් ලෙස පරිපාලන නිලධාරීන්, විද්‍යාත්‍යන්, මැතිවරණ නිලධාරීන්, නිතියුයින්, ගණකාධිකාරීන්, මාධ්‍ය වේදින්, (ගවන්විදුලි වැඩසටහන් සම්පාදකයින් හා ප්‍රවත්තත් කළාවේදින්) මෙන්ම ස්ථී-පුරුෂ දෙපක්ෂයේම දේශපාලනයුයින්ගේ සේවය ලබාගන්නා ලදී. පළාත් සහාවක හා ප්‍රාදේශීය සහාවක පරිපාලන කටයුතු සිදුවන ආකාරය පිළිබඳ අවබෝධයක් ලබාගැනීම සඳහා මධ්‍යම පළාත් සහාව, පාකුදුම්බර හා අකුරණ ප්‍රාදේශීය සහාවලට ගොස් ඒවායේ එදිනෙදා ප්‍රායෝගික කටයුතු විවරණය කිරීමේ අවස්ථාව ද මෙම නායිකාවන්ට ලබාදුනි. තවද, දැනට පළාත් සහා හා පළාත් පාලන ආයතන නියෝජනය කරන ප්‍රධාන පක්ෂවල නියෝජිතවරියන් අට දෙනෙකුගේ සහ නියෝජිතවරුන් පස් දෙනෙකුගේ සාණාත්මක හා දිනාත්මක අත්දැකීම් මෙම නායිකාවන් සමග බෙදාහදා ගැනීමේ ඉඩප්‍රස්ථාව ද සලසා දුනි. පසුගිය මැතිවරණවලදී පරාජයට පත් අපේක්ෂිකාවන් සිවිධෙනෙකුගේ අත්දැකීම් පිළිබඳ දැනුවත් වීමටද මෙම ප්‍රජා නායිකාවන්ට අවස්ථාව සලසා දුනි. මෙම නියෝජිතවරියන් හා අපේක්ෂිකාවන් සමග සබඳතා ගොඩනගා ගෙන, දේශපාලන කටයුතුවලදී අවශ්‍ය ගුරුහරුකම් ජේෂ්ඨ් නායිකාවන්ගේ ලබාගැනීමට මෙමගින් අවස්ථාව ලබා දුනි. 2009 දී ආරම්භ වූ මෙම විධිමත් පූහුණු වැඩමුළු වසර 1 1/2 ක කාලයක් මුළුල්ලේ පවත්වා ගෙනයන ලදී. ඒවාට අදාළ පූහුණු මොඩුල, වෙනත් අදාළ පත්‍රිකා හා ලිපි ලේඛනය සහභාගිවන්නන්ට සපයා දුනි.

ශ්‍රී ලංකික පළාත් පාලන ආයතන තුළ ස්ත්‍රී නියෝජනය: අපේක්ෂා

දෙවැනි ක්‍රියාකාරකම යටතේ මධ්‍යම පළාතේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සේවය කරන වනිතා සංවර්ධන නිලධාරිනියන් සඳහා දැනුවත් කිරීමේ වැඩිසටහන් WPGG සංවිධානය විසින් සංවිධානය කරන ලදී. ස්ත්‍රී දේශපාලන සභහාගිත්වය හා ස්ත්‍රීන්ගේ ජ්‍යෙෂ්ඨීක්කයක 5 බැඟින් සංවිධානය කෙරිණි. මෙම ක්‍රියාකාරකමෙහි මූලික අරමුණ වූයේ ප්‍රජා නායිකාවන්ගේ නායකත්වය තවදුරටත් වර්ධනය කිරීමෙහිලා වනිතා සංවර්ධන නිලධාරිනියන්ගේ සභාය පහසුවෙන් ලබාගැනීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමයි. එසේම වනිතා සංවර්ධන නිලධාරිනියන් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නිරත ප්‍රජා කටයුතුවලට අදාළ වෙනත් නිලධාරින්, මෙම ප්‍රජා නායිකාවන් සමග ප්‍රත්වන සඛධානා තවදුරටත් ගක්තිමත් කිරීමේ අරමුණත් එය ජිවුප්‍රස විය. තවද, ප්‍රාදේශීයබඳ ස්ත්‍රීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය කිරීමේ වගකීම හාර නිලධාරිනියන් ලෙස කාර්යක්ෂම සේවාවන් ඔවුන්ගෙන් ලබාගැනීමට හැකිවන අයුරින් ධාරිතා වර්ධනය කිරීමක්ද මෙයින් අපේක්ෂා කෙරිණි. 2011 පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමේදී, ප්‍රජා නායිකාවන්ට වඩාත් හොඳ පරිසරයක් නිර්මාණය කරුම්ව වනිතා සංවර්ධන නිලධාරිනියන්ගෙන් යම් අනාගත සභයෝගයක් ලබා ගැනීම ද මෙම වැඩුමුළුවලින් පොදුවේ අපේක්ෂා කෙරිණි. ස්ත්‍රී-පුරුෂ සමාජභාවය, ස්ත්‍රී අයිතිවාසිකම්, ඒවා ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති යාන්ත්‍රණ හා ක්‍රියාකාරිත්වය, ප්‍රජා මූලික සංවිධාන හා සඛධානා ගොඩනැගීම, ලාංකික ස්ත්‍රීන් මුහුණ දෙන ප්‍රධාන ගැටළු, ඒවා හඳුනා ගැනීම හා විසදා ගැනීමට අනුගමනය කළ හැකි උපක්‍රම, ඒ සඳහා පොලීසිය, නීතිඥ හා උපදේශන සභාය ලබාගැනීම, දේශපාලනය හා ස්ත්‍රී ජ්‍යෙෂ්ඨ අතර ඇති සඛධානාවය, ස්ත්‍රී නියෝජනයේ වැදගත්කම්, ස්ත්‍රීන්ට එරෙහි ප්‍රවණ්ඩත්වය හා ගෘහ ප්‍රවණ්ඩත්වය, ඒවා අවම කිරීමේ උපාය මාර්ග, ස්ත්‍රීන්ට අදාළ නීති සම්පාදනයට බලපෑම් කිරීම හා අදාළ ව්‍යාපෘති සැලසුම් සම්පාදනය, නීතික්ෂණය හා ඒවා ඇගයීම යනාදි මාත්‍රකා රසක් පිළිබඳ එක් දින වැඩුමුළු 5 කදී මෙම නිලධාරිනියන්ට දැනුවත් කරනු ලැබේණි.

තුන්වන ක්‍රියාකාරකම යටතේ ස්ත්‍රී නියෝජනයේ වැදගත්කම සම්බන්ධයෙන් මධ්‍යම පළාතේ ප්‍රජාව දැනුවත් කිරීමේ රස්වීම් හා සාකච්ඡා සංවිධානය කෙරීණි. 2011 පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වන ස්ත්‍රීන්ට ප්‍රජාවගේ සහාය ලබාගැනීම මෙම ක්‍රියාකාරකමේ මූලික අරමුණ විය. මේ සඳහා වූ කුඩා ප්‍රජා රස්වීම් නැතිනම් සංවාද/සාකච්ඡා 36 ක් මධ්‍යම පළාතේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨායවලදී (මහුනවර-ප්‍රාදේශීය ලේකම් කොට්ඨාය 20, මාතලේ-11, නුවරඑළිය-5) සංවිධානය කරන ලදී. මේ සඳහා අදාළ ප්‍රදේශවල ආගමික නායකයින්, ප්‍රජා සංවිධාන සාමාජිකයින්, ප්‍රාදේශීයබදු පක්ෂ ක්‍රියාකාරීන්, පරිපාලන තිබාරින් හා තරුණ ජන කොටස් ස්ත්‍රී-ප්‍රරුෂ හේදයකින් තොරව සහභාගි කරවා ගැනීනි.⁵ මෙම රස්වීම් හරහා මධ්‍යම පළාතේ කාන්තා සම්ති 238 ක් සමග එක්ව කටයුතු කිරීමේ හැකියාව WPGG සංවිධානයට ලැබේණි. රස්වීම් සංවිධානයේදී වනිතා සංවර්ධන තිබාරිනියන් මූලිකත්වය ගත් අතර, ඔවුන් දැක්වූ සහයෝගය ප්‍රශ්නයනීය විය. දේශපාලනය හා ස්ත්‍රී ජීවිත අතර ඇති සබඳතාවය, “දේශපාලනය” යන්නට නව අර්ථකතනයක්, ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය සඳහා ස්ත්‍රී නියෝජනයේ අවශ්‍යතාවය සහ ස්ත්‍රී නියෝජනය වර්ධනය සඳහා පංගු ක්‍රමයක අවශ්‍යතාවය යන තේමා සම්බන්ධ කරුණු මෙම රස්වීම්වලදී සාකච්ඡාවට බලුන් විය. 2011 පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වමේ අපේක්ෂාවන් සිටි ස්ත්‍රීන්, මෙම රස්වීම්වල මූලිකත්වය ගත් අතර, එමගින්, ඔවුන් ප්‍රජාව සමග පැවති සබඳතා වල වර්ධනය වීමක්ද සිදුවිය. තවද, එම ප්‍රජා නායිකාවන් හා කාන්තා සම්ති 238 අතර වූ සබඳතාද පක්ෂහේද හේද ප්‍රදේශ හේද තොතකා ගක්තිමත් විය. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම කාන්තා සම්ති හා නායිකාවේ “මධ්‍යම පළාත් කාන්තා එකතුව” නමින් ස්වේච්ඡාවන් ඒකාබද්ධ වුණ ස්ත්‍රීන්ට 2011 දී නාමයෝජනා ලබාගැනීම සඳහා ආණ්ඩුව හා දේශපාලන පක්ෂවලට බලපැමි කිරීමට මොවුනු පොදුවේ කටයුතු

5 කුඩා ප්‍රජා රස්වීම් සංවිධානය කරන ලද්දේ එ එ ප්‍රදේශවල වනිතා සංවර්ධන තිබාරිනියන් හා ප්‍රජා නායිකාවන් විසිනි. අදාළ ප්‍රදේශයේ විවිධ ප්‍රදේශලයන්ට විවාතව මේ සඳහා ආරාධනා කළ අතර, ස්ත්‍රීන්ගේ සහභාගිත්වය වැඩි වශයෙන් දක්නට ලැබේණි.

ශ්‍රී ලංකික පළාත් පාලන ආයතන තුළ ස්ත්‍රී නියෝජනය: අභියෝග හා අපේක්ෂා කළහ. ජාත්‍යන්තර කාන්තා දින සැමරීමේ උත්සවවලදී ඒකාබද්ධ නිවේදන නිකුත් කිරීම, මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම, මහනුවරදී උද්සේෂ්පන රුපියක් පැවැත්වීම, ජනාධිපතිතුමා හා ප්‍රධාන පක්ෂවල මහලේකම්වරුන්ට පෙන්සම හා ලිපි ඉදිරිපත් කරමින් 2011 පළාත් පාලන මැතිවරණයේදී ස්ත්‍රීන්ට වැඩියෙන් නාමයෝජනා ලබාදෙන ලෙස ඉල්ලීම, ප්‍රාදේශීය දේශපාලන නායකයින් හමුවීම, පංගු කුමයක් හඳුන්වා දෙන ලෙස ඉල්ලා ජනාධිපතිතුමාට එකම දිනයකදී තැපැල් පත් 1000 ක් යොමු කිරීම, මහනුවර තරුණ බොද්ධ සංගම් ගාලාවේදී ප්‍රසිද්ධ රස්වීමක් හා මාධ්‍ය හමුවක් පවත්වා ස්ත්‍රීන්ට 2011 දී ප්‍රමාණවත් නියෝජනයක් ලබා තොදුනහාත් මධ්‍යම පළාතේ ස්ත්‍රීන් පළාත් පාලන මැතිවරණයේදී ජන්දය දීමෙන් වැළකී සිටින බව ප්‍රකාශ කිරීම මෙම ස්ත්‍රීන් සංවිධානය කළ ක්‍රියාකාරකම්වලින් වඩාත් වැදගත් ඒවා විය. මෙම කාලය තුළදී WPGG සංවිධානය, විසින් මාධ්‍ය සාකච්ඡා 3 ක්, ගුවන් විදුලි වැඩසටහන් 4 ක්, රුපවාහිනී වැඩසටහන් 2 ක් හා ප්‍රවත්පත් ලිපි 18 ක් (සිංහල හා ද්‍රව්‍ය) මගින් ස්ත්‍රී නියෝජනයට අදාළ කරුණු පිළිබඳ ජනතාව දැනුවත් කරන ලදී.

ප්‍රජා රස්වීම් පවත්වන ලද කාලය තුළදී, තවත් ප්‍රජා නායිකාවේ 35 දෙනෙකු 2011 පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමේ කැමැත්ත ප්‍රකාශ කොට, WPGG සංවිධානයේ සහාය ඉල්ලා සිටියන. 2011 පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමේ අපේක්ෂාවෙන් WPGG ව්‍යාපෘතිය හරහා සූජුව පූහුණුව ලැබූ ස්ත්‍රීන් හා කුඩා ප්‍රජා රස්වීම්වලදී එම කණ්ඩායමට සම්බන්ධ වූ ස්ත්‍රීන් අතුරින් 79 දෙනෙක් 2011 පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා ඉදිරිපත් කළහ. එයින් 16 දෙනෙකුට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්ද (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානගත සූල් පක්ෂ), 12 දෙනෙකුට එක්සත් ජාතික පක්ෂයෙන්ද, දෙදෙනෙකුට ලංකා කමිකරු කොංග්‍රසයෙන් හා එක් ස්ත්‍රීයකට කදුරට ජනතා පෙරමුණෙන්ද නාමයෝජනා ලබාදුනි. එ අනුව ස්ත්‍රීන් 31 දෙනෙකුට පක්ෂ හරහා නාමයෝජනා ලැබූණි. නාමයෝජනා 48 ක් ප්‍රතිකේත්ප කෙරුණි. එයින් එක් අපේක්ෂිකාවක් මුස්ලිම කොංග්‍රසයට එක් වී නාමයෝජනා ලබාගති. තවත් ස්ත්‍රී 31

කමලා ලියනගේ

දෙනෙක්, දිනක හෝ දින දෙකක කෙටි කාලයක් තුළදී පුරුෂයන් හා එක්ව ස්වාධීන කණ්ඩායම් ලෙස, මැතිවරණයට නාමයෝජනා ඉදිරිපත් කළහ. කුඩා රස්වීම්වලට සහභාගි වූ තරුණයින් සුළු පිරිසක් නියෝජනය කළ තරුණ සමිති 5 ක්ද මෙම ක්‍රියාකාරකම්වලට සහභාගි වීම ව්‍යාපෘතියෙන් ලද අන්තේක්ෂීත ප්‍රතිච්ලයක් විය. ඒ අතරින් 2011 පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ තරුණයන් තිදෙනෙකු ද WPGG සංවිධානයේ සහාය ලබාදෙන ලෙස ඉල්ලා සිටියහ.

මේ අනුව මධ්‍යම පළාතේ ස්ත්‍රීන් තිස් දෙදෙනෙක් ඔවුන් සම්බන්ධ වී සිටි දේශපාලන පක්ෂවලින් බැහැර වී, ඒවාට අනියෝග කොට වෙනත් කණ්ඩායම් සමග එක්ව 2011 පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා ඉදිරිපත් කිරීම ස්ත්‍රීන්ගේ යම් දේශපාලන බලගැනීම්වල ලෙස සැලකිය හැකිය. මේට පෙර මැතිවරණවලදීත් ස්ත්‍රීන්ට ඒ හා සමාන අත්දැකීම් ලැබුණත්, ඔවුහු එය නිහඹව විද දරාගත්තා විනා බොහෝ පුරුෂයින් මෙන් සම්ප්‍රදායික පක්ෂවලට අනියෝග කිරීමට පෙළඳුමෙන් තැත. නාමයෝජනා ඉදිරිපත් කරන දිනට පෙර දින රාත්‍රියේ, බොහෝ ස්ත්‍රීන්ට නාමයෝජනා තොලුබේය යන පණීවිච්‍ය ලැබීමත් සමග මුවන් හඳුසියේ එම අනියෝගය ජයගැනීමට විකල්ප සෞයාගැනීම “ලාංකික දේශපාලන කළාවේ” එක් පාඨමක්, මෙම ස්ත්‍රීන් ද උගත් සැටියක් ප්‍රකාශ කරයි.

ප්‍රධාන දේශපාලන පක්ෂයකින් මෙසේ ඉවත් වූ මධ්‍යම පළාතේ ස්ත්‍රීන් කිහිපදෙනෙකුට, පක්ෂ නායකත්වය විසින් ආයාවනාත්මක ලිපි එවා, තැවත පක්ෂයට සේවය කරන ලෙස ඉල්ලා සිටියද, ඔවුහු එයට ප්‍රතිචාර තොදැක්වීම ස්ත්‍රීන් දේශපාලන වශයෙන් යම් බලගැනීම්වල සිදුවූ බවට තවත් සාක්ෂියකි.

WPGG ව්‍යාපෘතියේ හතරවැනි ක්‍රියාකාරකම යටතේ, 2011 පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂීකාවන් 43 දෙනෙකුට සහාය දැක්වීම සඳහා WPGG සංවිධානය විසින් ගම් මට්ටමේ ප්‍රවාරක රස්වීම් සංවිධානය කරනු ලැබේණි. WPGG විසින් සකස් කරන ලද

මි ලංකික පළාත් පාලන ආයතන තුළ ස්ත්‍රී නියෝජනය: අභියෝග හා අපේක්ෂා පොදු පෝස්ටර් 6 ක් හා පත්‍රිකා 2 ක් (සිංහල-ඉවුත් බසින්) මෙම රස්වීම් වලදී බෙදා හැරිනි. අපේක්ෂිකාවන්ට පුද්ගලිකව අත්පතිකා සකස් කර ගැනීම සඳහා ද WPGG සංවිධානය සහාය ලබාදුනි. WPGG කණ්ඩායමට අයත් ස්ත්‍රීන් විවිධ පක්ෂවල සාමාජිකාවන් වුවත්, විවිධ පුද්ගලික ජේවත් වුවත් ඔවුන් පක්ෂ හේද හා පුද්ග හේද නොතකා ඒ ඒ අපේක්ෂිකාවන්ගේ රස්වීම්වලට සහාය දැක්වීම ලාංකික දේශපාලන සංස්කෘතිය තුළින් නව ප්‍රවණතාවයක් ප්‍රකාශ දීමක් ලෙස පෙන්වා දියහැකිය. නමුත් පළාත් මට්ටමේ දේශපාලන නායිකාවන්, එසේ වෙනත් පක්ෂවලට අයත් අපේක්ෂිකාවන්ට මැතිවරණ ප්‍රවාරණ කටයුත්වලදී සහය දැක්වීම නිසා, පක්ෂ නායකත්ව මට්ටමේ ප්‍රශ්න කිරීම්වලට ඔවුන් ලක්වී ගැටළ උද්ගත වූ අවස්ථාද විය. WPGG ව්‍යාපෘතිය හා එක්ව කටයුතු කළ තරුණ සම්ති සාමාජිකයින්ද සමහර අපේක්ෂිකාවන්ට සහාය දැක්වීය. මෙම රස්වීම්වලදී, ස්ත්‍රීන්ට ජන්දය ලබාදීමේ වැදගත්කම හා දේශපාලනය ස්ත්‍රීන්ගේ එදිනෙදා ජීවිතවලට සාපුෂ්ච සම්බන්ධ වී ඇති ආකාරය පිළිබඳ WPGG සම්පත්දායිකාවන් විසින් කරුණු අවධාරණය කරන ලදී. පේරාදෙණිය විශ්ව විද්‍යාල සිපුන් මෙම තේමාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ පෝස්ටර් පුද්ගලන, කෙටි නාට්‍ය හා වැදි නාට්‍ය සංදර්ජනය එම රස්වීම්වලදී ප්‍රවාරණය සඳහා භාවිත කරන ලදී. කවද, සමහර අපේක්ෂිකාවන් සමග සාකච්ඡා වට කිපයක් කළුරට එන් එම ගුවත් විදුලි නාලිකාව විසින් විකාශය කරන ලදී. ලංකාදීප, ලක්තීම, මවිතීම, දිවයින, දිණුමින, විරක්ෂී තිනකරන් හා කන්ද (ප්‍රාදේශීය පුවත්පතකි) වැනි පුවත් පත්වල ප්‍රාදේශීය මාධ්‍යකරුවන් විසින් අවස්ථා ගණනාවකදී මෙම රස්වීම්වල තොරතුරු හා පිංතුර පළකරමින් මාධ්‍ය සහාය දක්වන ලදී.

WPGG ව්‍යාපෘතියේ පස්වනී ශ්‍රීයකාරකම වූයේ ස්ත්‍රී අයිතිවාසිකම් හා දේශපාලන නියෝජනය පිළිබඳව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ, (විශේෂයෙන්ම ගාස්තු පියයේ) සිපුන් දැනුවත්

6 WPGG ව්‍යාපෘතියෙන් සහාය දැක්වූ ස්ත්‍රීන් ග්‍රී.ලං.නි.ප., එ.ජා.ප., ජනතා විමුක්ති පෙරමුණ, ලංකා කිමිකරු කොංග්‍රසය, ග්‍රී ලංකා මූස්ලිම් කොංග්‍රසය, කළුරට ජනතා පෙරමුණ හා එක්සත් ප්‍රජාතනත්ත්වයදී පක්ෂය වැනි පක්ෂ ගණනාවකට හා ස්වාධීන කණ්ඩායම්වලට අයත් වූවත් වේ.

කමලා ලියනගේ

කිරීම හා ඔවුන් හා ප්‍රජා නායිකාවන් අතර සම්පාදනාවයක් ගොඩ නැගීමයි.

2007 වසරේ සිට 2011 දක්වා කාලය තුළදී ස්වේච්ඡාවන් ඉදිරිපත් වූ සිංහල මාධ්‍ය සිසු සිසුවියන් 349 කට හා දුව්චි මාධ්‍ය සිසු සිසුවියන් 157 කට එකැදින දැනුවත් කිරීමේ වැඩුමුළ 7 ක් පවත්වන ලදී. 2007 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලිය ඉතිහාසයේ ප්‍රථම වතාවට ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවයක් පැවැත්වීමට සිසුන්ව පෙළඳ වූ අතර ඒ සඳහා අවශ්‍ය මූල්‍ය හා වෙනත් සහායන්ද ලබාදෙන ලදී. එබදු සැමරුම් උත්සව 4 ක්, ජාත්‍යන්තර මානව හිමිකම් දින සැමරීමේ උත්සව දෙකක්, විතු හා පෝස්ටර පුද්රිණයක්, සිංහල හා දුව්චි සිසුන්ගේ වේදිකා නාට්‍ය 3 ක් හා වැදි නාට්‍ය සංදර්ජනයක් සංවිධානය කිරීමටද සිසුන්ව උනන්ද කොට අවශ්‍ය සහාය ලබාදුනි. වඩාත් ආකර්ෂණීය පෝස්ටර සඳහා ත්‍යාග හා සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවයක්ද සංවිධානය කෙරීණි. මේ සියලු ක්‍රියාකාරකම්, ස්ත්‍රී අයිතිවාසිකම්, සියලුම තිරණ ගන්නා මට්ටම්වල ස්ත්‍රී නියෝජනය හා දේශපාලන නියෝජනයේ වැදගත්කම සහ පංගු ක්‍රමය යන තේමා හා සැපුව සම්බන්ධ වූ අතර, සැම ක්‍රියාකාරකමකදීම එම මාත්‍යකා මත පදනම් වූ විශේෂ දේශන හා සාකච්ඡා පැවැත්වේය. මෙම විශ්ව විද්‍යාල සිසුන්ට, ප්‍රජා නායිකාවන් සංවිධානය කළ ක්‍රියාකාරකම්වලට සහභාගි වීමේ ඉඩකඩද WPGG සංවිධානය විසින් සපයා දුනි. විශේෂයෙන්ම පලාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වුණු සමහර අපේක්ෂිකාවන්ට පෝස්ටර හා අත් පත්‍රිකා නිර්මාණය කරීමේද සමහර සිසුනු සහාය දැක්වූහ.

2011 පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වුණු මධ්‍යම පලාතේ, අපේක්ෂිකාවන් අතුරින් 10 දෙනෙක් ජය ලැබේය (සටහන: 1). ඒ අතරින් අපේක්ෂිකාවන් 7 දෙනෙකු ප්‍රථම වතාවට ප්‍රාදේශීය සහාවට තේරී පත්වුවන් විය. එම හත්දෙනාගෙන් සිව් දෙනෙක් WPGG ව්‍යාපෘතිය යටතේ සහාය ලැබේය. මේට පෙර පළාත් පාලන ආයතනවල නියෝජනය වී සිටි 2011 නැවත ජයගත් අපේක්ෂිකාවකටද WPGG

ශ්‍රී ලංකික පළාත් පාලන ආයතන තුළ ස්ත්‍රී නියෝජනය: අභියෝග හා අපේක්ෂා සංවිධානයේ සහයෝගය ලැබේණි. මැතිවරණයෙන් ජයගත් අනෙක් 5 දෙනාට සූප්‍රව සහාය දීමට WPGG සංවිධානයට තොහැකි ව්‍යවත් ප්‍රජා මට්ටමේදී කරන ලද දැනුවත් වීම හා පෙළඳවීම් ඔවුන්ට වැඩි ජන්ද ප්‍රමාණයක් දිනාගැනීමටත්, විශේෂයෙන්ම ක්‍රියාකාරීතියන්ගේ සහාය ලබා ගැනීමටත් හේතු විය. 2011 දී පුරුම වතාවට මධ්‍යම පළාතෙන් ප්‍රාදේශීය සහා සහාපතිනියක්ද 2011 දී තෝරා ගැණුනි. ඇය මැදුම්බර ප්‍රාදේශීය සහාවට තෝරී පත්වූ නියෝජ්තවරියයි. කඩුගන්නාව තගර සහාවට තෝරී පත්වූ නියෝජ්තවරිය උප සහාපති තනතුර හිමිවිය. මුස්ලිම් කොංග්‍රසයෙන් යටිනුවරට තෝරී පත්වූ නියෝජ්තවරිය, 2011 ට පෙර දිග කළක් ප්‍රධාන දේශපාලන පක්ෂයක සත්‍යාචාරීකාවක් ලෙස කටයුතු කළද, ඇයගේ නාමයෝජනා ඉල්ලුම්පත පක්ෂය විසින් ප්‍රතිකෙෂ්ප කරන ලදී. ඇය හඳුසි තීරණයක් මත මුස්ලිම් කොංග්‍රසය හා එක් වී නාමයෝජනා ඉදිරිපත් කර ජයගත් අතර, එම පක්ෂය නියෝජනය කරන පුරුම සිංහල කාන්තාව බවට ඇය පත්විය. ගලගේ දර-හතරලියදේද ප්‍රාදේශීය සහාවට තෝරී පත්වූ නියෝජ්තවරිය අවුරුදු 35 ට අඩු තරුණ කොට්ඨාව යටතේ ඉදිරිපත් වූ අපේක්ෂිකාවක් විය. WPGG සහාය දැක්වූ අපේක්ෂිකාවන් බහුතරය මැතිවරණයෙන් පරාපෙය පත්වුවද, පරාජීතයින්ගෙන් වැඩි දෙනෙක් ජන්ද 300-400 අතර ප්‍රමාණයන් දිනාගෙන තිබීම විශේෂත්වයක් විය. මෙම ප්‍රාදේශීය සහා නියෝජ්තවරියන්ගෙන් 7 දෙනෙකු සිංහල, 2 දුව්ච හා එක් අයෙක් මුස්ලිම් යන ජනවර්ගවලට අයත් වේ. එසේම තුවරජිලියේ ස්වාධීන කණ්ඩායමකින් ඉදිරිපත් වූ අපේක්ෂිකාවන් දෙදෙනෙකුටම ජයගැනීම සඳහා තවත් ජන්ද 6 ක් හා 4 ක් පිළිවෙළින් ප්‍රමාණවත් තොවීමද විශේෂත්වයක් විය. තුවරජිලියෙන් ඉදිරිපත් වූ තවත් අපේක්ෂිකාවක් (ලංකා කමිකරු කොංග්‍රසය) මැතිවරණයෙන් ජයගත් බැවි පළමුව ප්‍රකාශ කොට, දෙවනුව ඇයට ජන්ද 2 ක් ප්‍රමාණවත් තැකැයි දින්වා තිබූණි. 2006 පළාත් පාලන මැතිවරණයෙන් මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතනවලට තෝරී පත්ව සිටියේ ස්ත්‍රීන් 6 දෙනෙකු පමණි. මධ්‍යම පළාතේ ප්‍රාදේශීය සහාවලට 2011 දී තෝරාගත් මුළු නියෝජ්ත සංඛ්‍යාව 633 ක් වන අතර, ස්ත්‍රී නියෝජනයේ ප්‍රතිශතය 1.5% කි.

WPGG ව්‍යාපෘතියෙන්, 2008-2009 පළාත් සහා මැතිවරණ සාමුෂ්ට්‍රව ඉලක්ක කර තොගත්තද, එහි ක්‍රියාකාරකම් මගින් ප්‍රජා නායිකාවන්ට ලබාදුන් නායකත්ව පුහුණුව හා ප්‍රජාව දැනුවත් කිරීමේ ක්‍රියාකාරකම්, පළාත් සහාවල ස්ත්‍රී නියෝජනය වර්ධනය වීමටද යම් ප්‍රමාණයකින් බලපෑම් කළේය. තුවරජූලියෙන් පළාත් සහාවට ඉදිරිපත් වූ අපේක්ෂිකාවකගේ ඉල්ලුම්පත ප්‍රධාන පක්ෂයකින් ප්‍රතිකෙෂ්ප කිරීම නිසා, එම තීරණයට එරෙහිව, WPGG පුහුණුව ලැබූ ප්‍රජා නායිකාවන් කණ්ඩායමක් විසින් උද්‍යෝගීෂණ ව්‍යාපාරයක් සංවිධානය කරන ලදී. ඔවුන් වැඩමුළවලදී උගත් උපකුම හාවතා කොට තුවරජූලිය නගර මධ්‍යයේ රැලියක් සංවිධානය කිරීමෙන් හා අදාළ පක්ෂයට තර්ජනය කිරීමෙන්, පක්ෂයේ තීරණය වෙනස් කිරීමට මොවුන්ට හැකි විය. 2008/09 මධ්‍යම පළාත් සහාවට අපේක්ෂිකාවන් 6 දෙනෙක් ඉදිරිපත් වූ අතර, ඒ සියලු දෙනාටම WPGG ප්‍රජා නායිකාවන් ගෙන් බොහෝ දෙනෙක් ඒ ඒ ජන්ද බල ප්‍රදේශවලදී සහාය දැක්වූහ. කුඩා ර ස්ථීම් සංවිධානය, ගෙයින් ගෙට යාම, පෙශ්සේර හා පත්‍රිකා බේදීම, ආගමික හා වෙනත් උත්සව සංවිධානය කරදීම, ආහාර හා වෙනත් සම්පත්වලින් ආධාර ලබා දීම වැනි කටයුතුවලදී WPGG ප්‍රජා නායිකාවේ මූලිකත්වය ගත්ත. එම අපේක්ෂිකාවන් 6 දෙනාගත් 5 දෙනෙක් පළාත් සහාවට තේරී පත්වීමද WPGG ප්‍රජා නායිකාවන් ලැබූ ජයග්‍රහණයන් ලෙස සැලකිය හැකිය. 2006 දී මධ්‍යම පළාත් සහාව තුළ ස්ත්‍රී නියෝජනය තිදෙනෙකුට සීමා වී තිබේ.

WPGG ව්‍යාපෘතියෙන් අනෙක්ෂිත ප්‍රතිඵලයක්ද දිනාගත හැකිවිය. එනම්, ප්‍රජා ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වී සිටි තරුණ අපේක්ෂකයින් තිදෙනාම උඩුනුවර, හාරිස්පත්තුව හා හේවාහැට ප්‍රාදේශීය සහාවලට තේරී පත් වීමයි. එයින් නියෝජිතවරුන් දෙදෙනෙක් (සිංහල) එක්සත් ජාතික පක්ෂයෙනුත්, තවත් අයෙක් (මුස්ලිම්) ස්වාධීන කණ්ඩායමකිනුත් මැතිවරණයට ඉදිරිපත් විය. දෙදෙනෙකු දේශපාලන ආයුතිකයින් විය.

ශ්‍රී ලංකික පළාත් පාලන ආයතන තුළ ස්ත්‍රී නියෝජනය: අභියෝග හා අපේක්ෂා

මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතනවල ස්ත්‍රී නියෝජනය, WPGG ව්‍යාපෘතිය අපේක්ෂා කළ අයුරින්ම වර්ධනය කරගැනීමට සමත් නොවුවත් එයට පෙර තිබූ සංඛ්‍යාවට වඩා සුළුවෙන් හෝ (සිවිදෙනෙකුගෙන්) වර්ධනය විය. එයට අමතරව, ස්ත්‍රී නියෝජනය පිළිබඳ හා ස්ත්‍රීන් පොදු කටයුතුවලදී තායකත්වය ගැනීම පිළිබඳ යම් උනන්දුවක් ද මෙම ස්ත්‍රීන් අතර වර්ධනය විය. එයට හොඳම සාක්ෂියක් වන්නේ, WPGG ව්‍යාපෘති හා සම්බන්ධව ක්‍රියාකළ බහුතරයක් ස්ත්‍රීන් සමාජ හා දේශපාලන සංවිධාන ගණනාවක තීරණ ගන්නා මට්ටමේ තනතුරුවලට (සහාපති, උපසහාපති, ලේකම්, භාණ්ඩාගාරික) 2007-2011 අතර කාලය තුළදී තේරී පත්වීමයි (සටහන: 2).

පළාත් පාලන මැතිවරණයට (2011) මධ්‍යම පළාතෙන් ඉදිරිපත්වන පුරුෂයන්ගෙන් 546 දෙනෙක් ජයගත් අතර, ස්ත්‍රීන් අතරින් ජය ලබාගත්තේ දහ දෙනෙකු පමණි. ස්ත්‍රීන් මැතිවරණයට ඉදිරිපත් වීමෙදී මූහුණපාන යම් යම් ගැටළු ආමන්තුණය කිරීමට WPGG ව්‍යාපෘතියෙන් උත්සාහ ගත්තද, 2011 පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල වල අපේක්ෂිත ආකාරයේ වෙනසක් සිදුනොවේය. සම්පූද්‍යාධිකවම සිදුවන අයුරින් පුරුෂයන් අති බහුතරයක් ජය ලැබේය. එසේ පුරුෂයන් බහුතරයක් ජයගැනීමටත්, ස්ත්‍රීන් බහුතරයක් පරාජය වීමටත් බලපෑ හේතු පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබාගැනීම, මෙම ගැටුව්ව විසඳීමේදී වඩාත් ප්‍රයෝගනවත් වේ. එසේම 2015 දී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී මෙයට වඩා වැඩි අපේක්ෂිකාවන් සංඛ්‍යාවකට ප්‍රධාන දේශපාලන පක්ෂ විළින් නාමයෝජනා ලබාගැනීමට හා මැතිවරණය ජයගැනීමට අනුගමනය කළයුතු උපකුම මොනවාද? යන්න පිළිබඳව සෞයා බැලීමත් ස්ත්‍රී නියෝජනය වර්ධනය සඳහා වඩාත් වැදගත්වේ. ඒ සම්බන්ධයෙන් කරන ලද ගුණාත්මක අධ්‍යයන සම්ක්ෂණයක තොරතුරු විස්මේල්ජනය කිරීමක් රේලය පරිවිශේදයෙන් සිදුකෙරේ.

සටහන: 1

2011 පළත් පාලන ආයතනවලට තේරු පත්‍ර ස්ක්‍රීන් (මධ්‍යම පළත්)

| දිස්ත්‍රික්කය | පත්ද බල ප්‍රොටෝක්සය | පත්ත පාලන ආයතනය | පත්තය | නියෝගීකවරයෙන් කළ | ජනුම් වාර්ය | ජනුම් වාර්ය විරෝධය |
|------------------|---------------------|---------------------------------|----------------------|---------------------|-------------|--------------------|
| මහනුවර | පාලදේශීය සභාව | මුස්ලිම් කොළඹය | පුද්ගල කොඩිවැන්තු | පුද්ගල කොඩිවැන්තු | පලමු | සිංහල |
| යට්තුවර | පාලදේශීය සභාව | එක්ස්පෑත් ජනතා නිදහස් සංඛ්‍යාතය | අමරා කුමාර සිරෝරුදන | අමරා කුමාර සිරෝරුදන | පලමු | සිංහල |
| කඩුගත්ත්‍යාව | නාමර සභාව | එක්ස්පෑත් ජාතික පත්තය | එම්. ගෘයිනා | එම්. ගෘයිනා | එම්. ගෘයිනා | මහිලාවීම් |
| භාරිස්පෑත්ත්‍යාව | පාලදේශීය සභාව | එක්ස්පෑත් ජාතික පත්තය | පදමා විශේෂීය | පදමා විශේෂීය | පලමු | සිංහල |
| ගලුණදර | පාලදේශීය සභාව | එක්ස්පෑත් ජනතා නිදහස් සංඛ්‍යාතය | යොමා ජේතේනෑම | යොමා ජේතේනෑම | පලමු | සිංහල |
| මදදුමලර | පාලදේශීය සභාව | එක්ස්පෑත් ජනතා නිදහස් සංඛ්‍යාතය | සුනෙන්තා ජයරත්න | සුනෙන්තා ජයරත්න | දේවැනි | සිංහල |
| ලේඛපාලක | පාලදේශීය සභාව | එක්ස්පෑත් ජනතා නිදහස් සංඛ්‍යාතය | ජාතියී ඒකත්තායක | ජාතියී ඒකත්තායක | පලමු | සිංහල |
| මාතලේ | අභින්ද කෙස්බලේ | එක්ස්පෑත් ජනතා නිදහස් සංඛ්‍යාතය | ප්‍ර. ජ්. බාලමෙශීලක් | එම්. ගෘයිනා | එම්. ගෘයිනා | සිංහල |
| නුවරඑළුය | නුවරඑළුය | පාලදේශීය සභාව | කඩුර ජනතා පෙරමුණ | ආර්. ලේඛපාලුවර | පලමු | ද්‍රව්‍ය |
| නැවත් | පාලදේශීය සභාව | ලංකා කම්කරු මැතිව්‍ය | අරාල්නායකී මැතිව්‍ය | පලමු | ද්‍රව්‍ය | |

සටහන: 2

| නිල තනතුරු හෝ තනතුරු දරන සම්බන්ධ | ස්ක්‍රීන් සංඛ්‍යාව |
|------------------------------------|--------------------|
| සමූහකාර අධ්‍යක්ෂක මණ්ඩල (සාමාජික) | 03 |
| සාම්දාන විනිශ්චයකාර | 08 |
| ග්‍රාම සංවර්ධන කමිටු නිලධාරී | 32 |
| සිවිල් ආරක්ෂක කමිටු - පෙරහැර කමිටු | 23 |
| මරණාධාර සම්ති | 51 |
| කුලගත සම්ති | 57 |
| සමථ මණ්ඩල සාමාජික | 12 |
| පෙරහැර ආරක්ෂක කමිටු | 06 |
| ග්‍රාමීය සුභසාධන සම්ති | 24 |
| සර්වව්දය සම්ති | 23 |
| චේංග මරුදාන කමිටු | 52 |
| සමෘද්ධී සම්ති | 46 |
| පාසැල් සංවර්ධන සම්ති | 27 |
| කාන්තා සම්ති | 61 |

2011 පළාත් පාලන මැතිවරණය, (මධ්‍යම පළාත්) : ස්ත්‍රී-පුරුෂ නියෝජනයට බලපෑ හේතු පිළිබඳ විශ්ලේෂණාත්මක අධ්‍යයනයක්

2011 පළාත් පාලන මැතිවරණයේදී මධ්‍යම පළාතේ ස්ත්‍රී-පුරුෂ නියෝජනය සම්බන්ධයෙන් බලපෑ සාක්ෂාත්මක හා ධනාත්මක සාධක විශ්ලේෂණාත්මකව අධ්‍යයනය කිරීම සඳහා 2011 මැයි මාසසේ සිට 2012 ජූලි මාසය දක්වා අදාළ දත්ත එකතු කරන ලදී. එම අධ්‍යයනයේ මුළුක අරමුණු 2 ක් විය.

- i. 2011 මැතිවරණයේදී ජයගත් හා පරාජය වූ ස්ත්‍රී-පුරුෂ අභේක්ෂක දෙපක්ෂයට හාවිත කළ උපක්‍රම විශ්ලේෂණය කිරීම.
- ii. 2015 පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී ජය ගැනීමට අභේක්ෂා කරන ස්ත්‍රීන්ට ඒ සඳහා අනාගත උපක්‍රම සැලසුම් කරගැනීමට මෙම විශ්ලේෂණය ඇසුරෙන් තොරතුරු සැපයීම

අධ්‍යයන ක්‍රමවේදය ආකාර 3 ක් විය.⁷

- i. සම්මුඛ සාකච්ඡා -
සහභාගිවන්නන් 91 (ස්ත්‍රීන් 44 හා පුරුෂයන් 47) (වගුව: 5)
- ii. ඉලක්ක කණ්ඩායම් සාකච්ඡා -
පාදේශීය සහා බලපුදේශ 18 - සහභාගිවුවන් සංඛ්‍යාව - 362 (ස්ත්‍රීන් 214 හා පුරුෂයන් 148) (වගුව: 6)

7 සම්මුඛ සාකච්ඡා, සිද්ධි අධ්‍යයන හා කණ්ඩායම් සාකච්ඡා සංවිධානය කිරීමේදී පේරුණු ක්‍රීකාවරය ගෙෂනා රාජෝත්තුන් හා 2011 වසර ස්ත්‍රී-පුරුෂ සමාජ භාවය හා දේශපාලනය යන විෂය හැදුරු ජේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිපුන් අති විශාල දායකත්වයක් ඇක්වූහ.

ශ්‍රී ලංකික පළාත් පාලන ආයතන තුළ ස්ත්‍රී නියෝජනය: අභියෝග හා අපේක්ෂා

iii. සිද්ධ අධ්‍යයන -

සිද්ධ අධ්‍යයන 13 - 2011 මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් (ඡයගත් 8, පරාජය වූ 5) අතරින් තොරා ගන්නා ලදී.

සම්මුඛ සාකච්ඡා සඳහා පළාත් සහා නියෝජිතයින්, 2011 පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින්, වෙනත් දේශපාලනයින්, දේශපාලනය පිළිබඳ උනන්දුවක් දක්වන සමාජ ක්‍රියාකාරීන් හා අදාළ පරිපාලන නිලධාරීන් තොරා ගැණුනි. ඉලක්ක කණ්ඩායම් සාකච්ඡා සඳහා ආගමික නායකයින්, ප්‍රජා සංවිධාන නායකයින්, ප්‍රාදේශීය සහා සහාපතිවරු, නියෝජිතයින්, ප්‍රාදේශීයබඳ පරිපාලන නිලධාරීන්, පක්ෂ ක්‍රියාකාරීන්, තරුණයින්, WPGG ව්‍යාපෘතිය හා එකත් කටයුතු කළ දේශපාලන නායිකාවන් හා ජනන්දායකයින් සහභාගි කර ගැණුනි. මෙම සාකච්ඡා වතිනා සංවර්ධන නිලධාරීන්, WPGG ප්‍රජා නායිකාවන්, සම්හර ප්‍රාදේශීය සහා සහාපතිවරුන් හා නියෝජිතයින්ගේ මූලිකත්වයෙන් සංවිධානය කෙරිණි. වතිනා සංවර්ධන නිලධාරීන්ගේ ද උපදෙස් මත ස්ත්‍රී නියෝජනය පිළිබඳව උනන්දුවක් දක්වන පුද්ගලයින් එම සාකච්ඡාවලට කැඳවන ලදී. සම්මුඛ සාකච්ඡා හා ඉලක්ක කණ්ඩායම් සාකච්ඡා මූලික ප්‍රශ්න 5 ක් මත පදනම් කර ගැණුනි. (ප්‍රශ්නාවලිය සඳහා ඇමුණුම්: 1 බලන්න).

(i) දේශපාලන නියෝජිත ආයතන තුළ ස්ත්‍රී නියෝජනයේ අවශ්‍යතාවය

සම්මුඛ සාකච්ඡාවලට හා ඉලක්ක කණ්ඩායම් සාකච්ඡාවලට සහභාගිවන්ගෙන් 91.4% ක්, ස්ත්‍රී නියෝජනයේ අවශ්‍යතාවය දැඩිව අවධාරණය කළහ. සම්මුඛ සාකච්ඡාවලට මුහුණ දුන් පුරුෂයන්ගෙන් තිදෙනෙක් හැර අනෙක් සියලු දෙනාම ස්ත්‍රී නියෝජනය වර්ධනය කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවත්, ස්ත්‍රී නියෝජනය අවම වීම සමාජ ගැටළුවක් හෝ දේශපාලන ගැටළුවක් බවත් පෙන්වා දුන්හ. ස්ත්‍රී නියෝජනයක් අවශ්‍ය වන්නේ මත්ද යන පැණෙයට, ස්ත්‍රී-පුරුෂ

කමලා ලියනගේ

දෙපක්ෂයේම ප්‍රතිචාරකයින් විසින් ඉදිරිපත් කරන ලද අදහස් පහත සඳහන් අපුරින් මූලික කරුණු කිපයකට දළ වශයෙන් ගොනුකළ හැකිය.

- ස්ත්‍රී-පුරුෂ දෙපක්ෂයම සමාන මානව ජීවීන් වන නිසාත්, ජනගහනයෙන් අඩක් නියෝජනය කරන නිසාත්, ඔවුන්ට සමාන අයිතිචාලිකම් හිමිවන නිසාත්, දෙපක්ෂයටම තම ව්‍යවමනාවන් නියෝජනය කිරීමට ඉඩප්‍රස්ථා තිබිය යුතුය යන මතය එම අදහස් අතරින් ප්‍රමුඛ විය.

ප්‍රතිචාරකයින් බහුතරයක් විසින් මේ සම්බන්ධයෙන් සමාන අදහස් ඉදිරිපත් කරන ලදී. එක් ප්‍රාදේශීය සහා සහාපතිවරයෙක් අවධාරණය කළේ “විසිනුන් දෙනෙක් වන අප ප්‍රාදේශීය සහාවේ නියෝජකයින් අතරින්, ස්ත්‍රීන් සිටින්නේ” එක් අයෙකි. ඇය මෙම ප්‍රදේශයේ ස්ත්‍රීන් මූහුණු දෙන ගැටළු, විශේෂයෙන්ම ජල හිතය, කසල කළමනාකරණයේ අඩුපාඩු, අනවසර ඉදිකිරීම්, ප්‍රසිද්ධ වැසිකිලි පිරිසිදු නොකිරීම්, ප්‍රදරු සුරෙකුම් මධ්‍යස්ථානවල අඩුපාඩු, සුරාසැල් නිසා මතුවී ඇති ප්‍රශ්න හා ගෘහ ප්‍රවෘත්තික්වය ආදි දැ ගැන සාකච්ඡා කොට සහාව හරහා විසඳුම් සෙවීමට විශාල උත්සාහයක් දරයි. ඇය සහාවට තේරී පත්වීමට පෙර, අප මෙම ගැටළු ගැන වැඩි අවධානයක් යොමු කළේ “නැති” යනුවෙති.

- ලාංකික ස්ත්‍රීන් විවිධ අංශවලින් ජයග්‍රහණ හිමිකරගෙන තිබේ. එහෙයින් ඇය සියලුම තීරණ ගන්නා මට්ටම්වලදී නියෝජනය වියයුතුය. ඇය ජ්වලිදායාත්මකව හා සමාජ විදායාත්මකව පුරුෂයන්ට වඩා වෙනස්ය. එහෙයින් ඒ වෙනසද තීරණ ගන්නා මට්ටම්වල දී නියෝජනය වියයුතුය.

තවත් ප්‍රාදේශීය සහා සහාපතිවරයෙක් පවසා සිටියේ “වත්මන් ස්ත්‍රීන් අධ්‍යාපනය සහ රැකියා ඇතුළු විවිධ සෙෂ්තවලින් ඉදිරියට පැමිණ සිටී. එහෙයින් දේශපාලන සෙෂ්තයේ තීරණ ගන්නා

ශ්‍රී ලංකික පළාත් පාලන ආයතන තුළ ස්ත්‍රී නියෝජනය: අභියෝග හා අපේක්ෂා මට්ටම්වලටත් ස්ත්‍රීන් සහභාගි කරවා ගැනීම කාලීන අවශ්‍යතාවයකි” යනුවෙනි.

මෙම අදහස ප්‍රතිචාරකයින් බහුතරයකගෙන් ප්‍රකාශ වූ අතර, මධ්‍යම පළාත් සහාවේ ඇමතිවරියක් ප්‍රකාශ කළේ “ස්ත්‍රීන්ට පුරුෂයන්ට වඩා වෙනස් වූ ජ්‍යව්‍යිද්‍යාත්මක හා සමාර්ථ හුම්කා පැවරී තිබේ. එහෙයින් ඔවුන් ස්ත්‍රීන් හා දරුවන් පිළිබඳ කරුණුවලදී වැඩි සංවේදිතාවයකින් ක්‍රියාකරයි. දේශපාලන නියෝජනය ස්ත්‍රීන්ගේ අයිතියක් පමණක් නොවේ. ස්ත්‍රීන්ගේ අවශ්‍යතා නියෝජනය ඔවුන්ගේ යුතුකමක්ද වේ ස්ත්‍රීන් හා දරුවන්ගේ ජ්‍යවන තත්ත්වය වර්ධනය කිරීම සඳහා නියෝජිත ආයතන තුළ අනිවාර්යෙන්ම ස්ත්‍රීන් නියෝජනය වියයුතුය” යනුවෙනි.

- ලාංකික දේශපාලනයේ පවතින දූෂිත, තරගකාරී හා ප්‍රව්‍යේඛකාරී ස්වරුපය වෙනස් කිරීමට ස්ත්‍රී නියෝජනයක් අවශ්‍යය. ප්‍රජාතනත්ත්වාදය, යහපාලනය හා තිරසාර සංවර්ධනය දිනාගැනීමටද ස්ත්‍රීන් තීරණ ගන්නා මට්ටම්වල නියෝජනය වියයුතුය.

අධ්‍යයනයට බඳුන් වූ ප්‍රතිචාරකයින් බහුතරයක් දැක්වූ තවත් අදහසක් නම් ස්ත්‍රීන්ගේ නියෝජනය තුළින් පළාත් පාලන දේශපාලනයේ සාණාත්මක ස්වභාවය වෙනස් කළ හැකි බවයි. ප්‍රාදේශීය සහා සහාපතිවරයෙක් දැක්වූ අදහසක් මෙහිදී ඉදිරිපත් කිරීම වැදගත් වේ. “ප්‍රාදේශීය සහාවක එක් ස්ත්‍රීයක් හෝ සිටින විට, පුරුෂයන් හැසිරෙන්නේ වෙනදාට වඩා වෙනස් අයුරිනි. ඔවුන් ස්ත්‍රීන් ඉදිරියේ විනයානුකූලව කටයුතු කිරීමට උත්සාහ කරයි..... ලංකාවේ තීරණ ගන්නා මට්ටමේ ඉන්නා බොහෝ ස්ත්‍රීන්, පුරුෂයන්ට සාපේක්ෂව බැලුවහොත් දුෂ්‍රණය හා ප්‍රව්‍යේඛත්ත්වය හාවිත කරන්නේ අඩුවෙනි. ඔවුන් වැඩි ප්‍රජාතනත්ත්වාදී බවකින් හා විනිවිද පෙණෙන ස්වරුපයකින් කටයුතු කරයි”.

කමලා ලියනගේ

තවත් ප්‍රාදේශීය සභා නියෝජ්තවරුන් කිහිපදෙනෙක්, නියෝජ්තවරියන් දෙදෙනෙක් හා අපේක්ෂිකාවන් 11 දෙනෙක් ප්‍රකාශ කළේ වත්මන් පාර්ලිමේන්තුව තුළ සමහර පුරුෂයන් හැසිරෙන ආකාරය ඉතාම පිළිකුල් සහගත බවත්, බහුතර ස්ථීන් ඔවුන්ට වඩා විනයානුකූලව හැසිරෙන බවත්ය. එනිසා දේශපාලන ආයතන දෙස සමාජය බලන ආකාරය වෙනස් කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව අවධාරණය කළහ. එය කළ හැක්කේ එම ආයතනවල නියෝජ්තයින්ගේ මතා හැසිරීම තුළිනි. වැඩි ස්ථීන් නියෝජනයක් මගින් එම වෙනස කළහැකි බව ඔවුනු පෙන්වා දුන්හ. බොහෝ ස්ථීන් ගම් මට්ටමේදී විවිධ ප්‍රජා කටයුතුවල ස්ථීයව නිරතවන නිසා ඔවුන්ට සමාජය පිළිබඳ අත්දැකීම් බහුල බවත්, ඔවුන්ගේ දායකත්වය ප්‍රාදේශීය සභාවල කටයුතු සඳහා ලබා ගැනීමෙන් ප්‍රදේශයේ සංවර්ධනය සමතුලිත සංවර්ධනයක් කරගත හැකි බවත් ඔවුනු පෙන්වා දුන්හ.

- ප්‍රාදේශීය සභාවලට පැවරී ඇති කාර්යයන්ගෙන් බහුතරය ස්ථීන් හා දරුවන්ගේ ජීවිතවලට සම්බන්ධය. එහෙයින් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ප්‍රමාණවත් ස්ථීන් සංඛ්‍යාවක් සහභාගි වීම අත්‍යවශ්‍යය.

මෙම කරුණද, බහුතර සහභාගිවන්නන් විසින් අවධාරණය කරනු ලැබූ අතර, එක් ප්‍රාදේශීය සභා සභාපතිවරයෙක් ප්‍රකාශ කළේ “ප්‍රාදේශීය සභා පණතට අනුව එහි කාර්යන් වැඩි හරියක් ස්ථීන් හා දරුවන්ගේ ජීවිතවලට සූදුව සම්බන්ධ වේ. එම කාර්යන්හි වැදගත්කම හා ඔවුන් මූහුණදෙන ගැටුණ හා ඒවා විසඳා ගතයුතු ආකාරය පිළිබඳව පිරිමින්ට වඩා ගැහැණුන්ට ඇති අවබෝධයත්, අත්දැකීමුත් වැඩිය. එහෙයින් තීරණ ගැනීමේදී ගැහැණුන්ගේ සහභාගිවය අතිවාරය වියයුතුයි” යනුවෙති.

- ස්ථීන් දේශපාලන ආයතන වල නියෝජනය වීමෙන්, තරුණ පරපුරේ ස්ථීන් තුළ ඒ සඳහා උනන්දුවක් හෝ පෙළඳවීමක් ඇතිවේ. දිගුකළක් තිස්සේ “ස්ථීන්ට නුසුදුසුයැයි හෝ

ශ්‍රී ලංකික පාලන ආයතන තුළ ස්ත්‍රී නියෝජනය: අභියෝග හා අපේක්ෂා නොගැලැලේ” යැයි සැලකු පොදු කටයුතු වලට සහභාගි වීම සඳහා තරුණ ස්ත්‍රීන්ට එයින් දෙරෙයක් ලැබේ.

මෙම අදහස තවක ප්‍රාදේශීය සහා මන්ත්‍රීවරියක විසින් මේ අයුරින් අවධාරණය කරන ලදී.

”මා සමාජ කටයුතුවලට පොළඹවා, ගුරුහරුකම් දේ දේශපාලනයට යොමු කරනු ලැබුවේ පළාත් සහා මන්ත්‍රීත්‍යක් විසින්. දේශපාලන ප්‍රහුණු වැඩිමුළු සඳහා, ඇය මාව යොමුකළ අතර, දේශපාලන රස්වීම්වලටද කැඳවා ගෙන ගියා. එම අවස්ථාවලදී දේශපාලන නායකයින් හඳුනා ගන්නටත්, විවිධ අත්දැකීම් ලබා ගන්නටත් මට හැකිවනා. 2011 මැතිවරණයේදී, මගේ පක්ෂය මට නාමයෝජනා ලබාදුන්නේ නැහැ. නමුත් විකල්ප මාරුග මගින් මැතිවරණයට ඉදිරිපත් වීමට ඇය මට සහාය දුන්නා. අපිට ස්ත්‍රීන් විධියට, එබදු ජේෂ්ඨය නායිකාවන්ගේ සහාය අත්‍යවශ්‍යයි. අපි අද ඉදිරියට ආමෙවාත් අපේෂියෙන්වරුන්ට එය ආදර්ශයක් වේවි..... මගේ බල ප්‍රදේශයෙන් අඩු වශයෙන් තවත් කාන්තාවන් 4 දෙනෙක්වත්, ඉදිරි මැතිවරණයට තල්ල කිරීමට මම බලාපොරොත්තු වෙනවා”.

ස්ත්‍රී දේශපාලන නියෝජනයේ අවශ්‍යතාවය සාධාරණීකරණය කිරීම සඳහා මෙම මූලික කරුණු වලට අමතරව තවත් කරුණු රාජියක්ද ප්‍රතිචාරකයින් විසින් ඉදිරිපත් කරන ලදී. ස්ත්‍රීන් සමාජගත කිරීම වෙනස් අයුරින් සිදුවන නිසා ඔවුන් වඩාත් කැපවීමෙන් හා අරපරිස්සමෙන් කටයුතු කරන බැවින් එබදු වරිත දේශපාලන නියෝජනයට අද වඩාත් අවශ්‍යව ඇති බැවිද මෙහිදී ප්‍රකාශ කෙරීමේ. තවද, ස්ත්‍රීන් පවුලේ, සමාජයේ හා ජාතියේ පැවැත්ම හා ආරක්ෂාවට විශාල දායකත්වයක් දක්වන නිසා ඇය දේශපාලන ආයතන තුළද නියෝජනය වියයුතු බැවි බොහෝමයක් සහභාගිවන්නන් විසින් අවධාරණය කරන ලදී.

(ii) 2011 පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ ස්ත්‍රීන් බහුතරයක් පරාජය වීමට හේතු

- නාමයෝජනා ලබාගැනීමේදී ස්ත්‍රීන්ට මුහුණ පැමට සිදුවූ ගැටළු

අධ්‍යායනයට සහභාගි වූවන්ගෙන් 92.4% ප්‍රකාශ කර සිටියේ පළාත් පාලන මැතිවරණයේදී ස්ත්‍රීන් පරාජය වීමක් සිදුවූවා තොව ඔවුන්ට අවම වශයෙන් නාමයෝජනාවක් ලබා තොදීම විශාල අසාධාරණයක් හා ගැටළුවක් වූ බවයි. වත්මන් දේශපාලන ක්‍රමය තුළ පුරුෂයන්ට පවා නාමයෝජනා ලබාගැනීම ඉතා දුෂ්කර බවත්, යාති, හිතවත්, සන්ධාන පාර්ශව හා පුද්ගලික යනයි සබඳතාවලට පිළිවෙළින් ප්‍රමුඛත්වය දී නාමයෝජනා ලබාදීම ලාංකික සම්ප්‍රදායක් වී ඇති බවත් මුහු ප්‍රකාශ කළහ. සැම පක්ෂයක් තුළම ස්ත්‍රී-පුරුෂ සමාජභාවය නිසා ස්ත්‍රීන් කවදුරටත් වෙනස්කම්වලට බලුන්වන බව ප්‍රතිචාරකයින්ගෙන් බහුතරය පෙන්වා දුන්හ. එම ගැටළුව පිළිබඳ අදහස් දැක්වූ එක් අපේක්ෂිකාවක් ඉතාමත් සංවේදී අයුරින් කළ ප්‍රකාශයක් පහත සඳහන් වේ.

"මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රී ලං.නි.ප.) ක්‍රියාකාරී සාමාජිකාවක් (හැන්-මස්කේලිය) ලෙස දශක 3 කට වැඩි කාලයක් කටයුතු කරමින් සිටිනවා. පක්ෂය ඉතා දුෂ්කර තත්ත්වයන්හි පවතින අවස්ථාවල මමත්, මගේ පවුලේ අයත් මැතිණිය (සිරිමාවේ බණ්ඩාරනායක) හා අනුර බණ්ඩාරනායක මහතාට විවිධ අයුරින් උදවු කළා. 1978, මගේ පක්ෂ ක්‍රියාකාරකම් නිසා මාව සිරගත කළා. නමුත් මම පක්ෂය අත්හැරියේ නැහැ..... මම පළාත් පාලන හා පළාත් සහා මැතිවරණවලදී, නාමයෝජනා සඳහා 6 වරක් ඉල්ලුම් කළා..... මෙවර (2011) මගේ නම නාමයෝජනා ලැයිස්තුවේ තිබුණා. මම එය අත්සන් කිරීමට අරලිය ගහ මන්දිරයටත් ගියා. නමුත් අවසාන මොහොත් මගේ ආසන සංවිධායක විසින් නම කපා දම්ලා..... මම දන්නවා ඔහු මට බයයි. මම දිර්ස කාලයක්, හැන්-

ශ්‍රී ලංකික පළාත් පාලන ආයතන තුළ ස්ත්‍රී නියෝජනය: අභියෝග හා අපේක්ෂා මස්කෙක්ලිය පුදේශයේ සමාජ, සංස්කෘතික හා දේශපාලන කටයුතු කරනවා. නමුත් ඔවුන් ඒවා කරන්නේ තැහැ..... මැතකදී ඔහු අපේ නගරයේ අරක්කු වෙළඳසැලක් විවෘත කිරීමට සැලසුම් කළා. අපි එයට විරැද්ධිව පෙළපාලි ගියා. ජනාධිපතිතුමාටත් දැන්වුවා. ඔහුට එනිසා එය කරන්නට බැරි වුනා. ඔහු දන්තවා මම තේරී පත්වුනොත් එබදු දැ කරන්න බැරි බව”.

මෙබදු ප්‍රකාශන රාජියක් අප නමුවේ තැබුන අතර, එක්සත් ජාතික පක්ෂයේ (යටිනුවර) දිර්ස කාලීන සාමාජිකාවක්ද, ඇගේ අත්දැකීම් මෙසේ විස්තර කළාය.

“මගේ සේවය එක්සත් ජාතික පක්ෂයට (ඒ.ජා.ප.), වසර 18 ක්ම දුන්නා. අපේ පුදේශයේ ලක් වනිනා සංවිධානයේ සහාපති ත් මමයි. නාමයෝජනා සඳහා මම සම්මුඛ පරික්ෂණයට ගියාම එහි සිටි නායකයින් මා කළ සේවය ගැන ප්‍රශ්නයා කරමින් කිවා “ඒ පළාත් දේශපාලනයින්ටත් වඩා මම වැඩ කරල තිබෙන බව” නමුත් අපේ ආසන සංවිධායක ඔහුගේ සෞඛ්‍යයුරාගේ බේරිදෙට හා නැගුණියට නාමයෝජනා දුන්නා. මාව කපා හැරියා. පක්ෂ නායකකුමා, නියෝජ්‍ය නායකතුමා හා මේ පුදේශයේ සිටින පක්ෂ නායිකාවක් මට නාමයෝජනා ලබා ගැනීමට විවිධ අයුරින් බලපෑම් කළත්, ආසන සංවිධායක පක්ෂයෙන් ඉල්ලා අස්වන බවට තර්ජනය කරමින් ඔහුගේ තීරණය කියාත්මක කළා”.

මේ හා සමාන ගැටුවකට මූහුණ පැ ශ්‍රී.ලං.නි.ප. (ලංච්ඡලාත-ගම්පල) සාමාජිකාවන් දෙදෙනෙක් විසින් ඔවුන්ගේ අත්දැකීම් මේ අයුරින් අප සමග බෙදා ගන්නා ලදී. “උමා කාලයේ සිට, අපි දෙදෙනාම, පවුල් වල අයත් සමග ශ්‍රී.ලං.නි.ප. යේ බර ඇද්දා. අපි පළාත් පාලන ජන්දෙට ඉල්ලන බව දැන්වුවාම, අපේ පුදේශයේ පක්ෂ නායකයාත්, ඔහුගේ බේරිදත් දෙදෙනාම අපිව උනන්දු කළා. නාමයෝජනා දෙන බව තිතර තිතර කිවා. නමුත් නාමයෝජනා අත්සන් කිරීමට අපේක්ෂකයින් කොළඹ යන්න රස්වූ බැවි ආරංඩ් වී

කමලා ලියනගේ

අපිත් නායකතුමාගේ ගෙදරට දිව්වා. අවාසනාවට ආරක්ෂකයේ අපිට ගේවීවෙන් ඇතුළට ගන්නත් බැරි බව කිවා. අපිට රීට පෙර එහෙම තහංචි තිබුණේ නැහැ. අද විතරක් ඇයි කියලා අපි කඩාගෙන ගෙදරට ගියාම දැක්කා කොළඹ යන්න අපේක්ෂකයින් රස්වී සිටින බව. අපේ නම් ලැයිස්තුවේ නැති බව දැනගත්තාම අපි සන්ඩු කළා, තර්ක කළා. නායකතුමා එතැන හිටපු අයගෙන් ඇහුවා කවිරු හරි ඉල්ලා අස්වෙලා මේ දෙන්නගෙන් එක්කෙනෙකුට හරි නාමයෝජනා දෙන්න කැමතිද කියලා. කිසිවෙක් ඒ සඳහා ඉදිරිපත් වුනේ නැහැ..... අපි පසුවදාම ස්වාධීන කණ්ඩායමක් සමග එක් වී නාමයෝජනා හාර දුන්නා. අපි දන්නවා, ස්වාධීන අපේක්ෂකයෙකුට ජය ගන්න අමාරුයි. නමුත් අපිට ඕනෑ වුනා පක්ෂය හා අපේ නායකයාගෙන් අපට සිදුවූන අසාධාරණයට එරෙහිව අහියෝග කරන්න”.

ශ්‍රී.ලං.නි. පක්ෂයට 17 වසරක් සේවය කළ, මාතලේ අපේක්ෂිකාවකද නාමයෝජනා ලබාගැනීමේදී ඇය මූහුණ පැ ගැට්ල් පිළිබඳ මේ අයුරින් විස්තර කළාය. “මම ජන්ද කොට්ඨගේ කාන්තා බල මණ්ඩලයේ ලේකම්, ජනාධිපති, පාර්ලිමේන්තු හා පළාත් සහා යන කියලුම මැතිවරණවලදී මම විශේෂ ත්‍රියාකලාපයක් රගඟූවා. මේ පුදේශයේ කාන්තා සම්ති සිය ගණනක් පිහිටුවලා විශේෂයෙන්ම කාන්තාවන්ගේ ජන්ද පක්ෂයට ලබාගන්ට කටයුතු කළා. නමුත් මම 2008/09 පළාත් සහා මැතිවරණයේදී නාමයෝජනා ඉල්ලුවාම අපේ සංවිධායක කිවා ඔහුගේ සොයුරා ජපානයේ සිට එනවා. ඔහුට නාමයෝජනා මෙවර දැයුයුතුයි. මට පළාත් පාලන මැතිවරණයට සූදානම් වන්න කියලා..... මගේ සේවය මම ඒ අයුරින්ම පක්ෂයට තොකඩා ලබා දුන්නා. 2011 නාමයෝජනා ඉල්ලුවාම ඔහු කිවේ ඔහුගේ ර්ලග සොයුරා ඉතාලියේ සිට එන බැවින් ඔහුට නාමයෝජනා දැයුයුතු බවයි. මේ අයුරින් අපිට සැමදාම ආසන සංවිධායකල ගොනාට අන්දවනවා..... ඒ තිසා මම ස්වාධීන කණ්ඩායමකට එකතු වුනා. නමුත් ඔහුගේ අනේක විධ තර්ජන, ප්‍රවණ්ඩකාරී ක්‍රියා හා අපහාස මැද කිසිම ප්‍රවාරක කටයුත්තක් කරන්න මට ඉඩ ලැබුණේ නැහැ”.

ශ්‍රී ලංකික පළාත් පාලන ආයතන තුළ ස්ත්‍රී නියෝජනය: අභියෝග හා අපේක්ෂා

විශේෂයෙන්ම ජන්ද අපේක්ෂිකාවන් බොහෝ දෙනෙක් ඔවුන් මූහුණ දුන් නාමයෝජනා ලබාගැනීමේ දුෂ්කරතා හා ආසන සංවිධාකයින්, ඔවුන්ව වංචා කළ හෝ මුලා කළ ආකාරය විස්තර කළහ. තවත් ශ්‍රී.ලං.නි.ප. සාමාජිකාවක් (ගගවට කෝරලේ) ඇගේ අත්දුකීම් මේ ඇයුරින් විස්තර කළාය.

“මම 1996 සිට පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකාවක් ලෙස කටයුතු කරනවා. ජන්ද කාලේදී, මම ගම් මට්ටමේ කාන්තා සමිනි පිහිටුවලා, කුඩා රස්වීම් කියලා, දහස් ගණන් ගෙවල් වලට ගිහින් ප්‍රචාරක කටයුතු කළා. අපේ පක්ෂයේ මැතිවරණ ජයග්‍රහණවලට එම දායකත්වයත් අනිවාර්යෙන්ම සම්මාදම් වුනා. ඒ අතර මම විවිධ සමාජ, ආර්ථික හා ආගමික කටයුතුවලදී මුළුතැන අරන් කටයුතු කළා. අපේ පක්ෂයේ සමහර ඇමතිවරු, මන්ත්‍රීවරු හා පළාත් සහා නියෝජිතයාත් නිතර මාව උනන්දු කළා, පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වෙන්න කියලා..... මම කරපු වැඩ සම්බන්ධ ලිපිගොනු 15 ක් සකස් කරලා, නාමයෝජනා සඳහා වූ සම්මුඛ පරික්ෂණයට මම අරගෙන ගියා. එහිදී පරික්ෂණ මණ්ඩලයේ සමහර සාමාජිකයින් කිවා වැඩිම ලකුණු ප්‍රමාණයක් මට ලැබේ ඇති බව. සමහරු ජන්ද ව්‍යාපාරයට මුදල් එකතු කරගන්නා ලෙසත් මට අවවාද කළා. මම හැකි තරමින් මුදල් එකතු කර ගත්තා. පෝස්ටර පවා පිළියෙළ කළා. නමුත් නාමයෝජනා අත්සන් කරන දිනට පෙර දින රාත්‍රියේ ආරංඩි වුනා මගේ නම ලැයිස්තුවට ඇතුළත් නැති බව. ඒ පිළිබඳ ආසන සංවිධායකගෙන් විමසු විට ඔහු කිවේ දැඩි තරගය නිසා මේ පාර බැහැ. රේලග පාරට දෙන්නම්. පක්ෂෙන් අයින් වෙන්න එපා කියලයි”.

නාමයෝජනා දීමේදී යුතිත්වය හා වෙනත් සඛදානාවල බලපෑම අනෙක් සියලු සුදුසුකම් අහිඛවා යන බව බොහෝ ප්‍රතිචාරකයින්ගෙන් (82.6%) මතය විය. පාතදුම්බර ප්‍රදේශයේ ප්‍රාදේශීය සහා සහාපතිවරයකු පැවසුවේ

“ආසන සංවිධායක පළමුව නාමයෝජනා දෙන්නේ හිටපු

කමලා ලියනගේ

නියෝජිතයින්ට, රට පස්සේ ඔහුගේ ඇළින්ට, මිතුරන්ට, රටත් පස්සේ පක්ෂයට අත දිගැරලා උදව් කරපු, ගක්තිමත් අයට, එයින් පස්සේ සන්ධාන හවුල්කරුවන්ට, තරුණයින්ට..... මේ විධියට ගියාම ස්ත්‍රීන්ට ඉතින් ඉඩක් ඉතිරි වෙන්නේ නැහැ” යනුවෙති.

මස්කේලිය- විදුලිපුර පක්ෂ ක්‍රියාකාරීතියක් පැවසු අදහස්වලින්ද මෙම සාධකය වැඩිදුරටත් තහවුරු වේ.

”අපේ ආසන සංවිධායක අන් අයට සවන් දෙන්නෙක් නොවෙයි. හරිම ඒකාධිකාරීය. ඔහු පුරුම සේරානය දෙන්නේ ඔහුගේ පුතාට. දේශපාලනයට තවකයෙක් වුනත්, පුතාට ප්‍රාදේශීය සභාවේ මුල් පුවුව අරන් දෙන්නයි ඔහු උත්සාහ කරන්නේ..... ඒ නිසා පුතාටත්, තවත් කිහිප දෙනෙකුටත් නාමයෝජනා දිල ඉතිරිය ඔහු “චමි” වලින් පිරෝවිවා..... නැතිනම් ජන්ද බෙදිල යන නිසා ඔහු ගැහැණු අපිට නාමයෝජනා දෙන්න බයයි. අපි මේ පුදේශයට වැඩිකරන හින්දා”.

අමිගමුව ප්‍රාදේශීය සභා සභාපතිවරයා ප්‍රකාශ කළේ ස්ත්‍රීන්ට පමණක් නොව පුරුෂයන්ටද පවතින ක්‍රමය යටතේ නාමයෝජනා ලබා ගැනීම අසිරැ බවයි. ඔහු එකොලොස් වතාවක් නාමයෝජනා ඉල්ලා නොලැබුතත්, දැකී ඉවසීමෙන් හා විශ්වාසයෙන් කටයුතු කළ නිසා 2011 නාමයෝජනා ලබා ගෙන එම බල පුදේශයේ වැඩිම මනාප හිමිකරගත් බව ප්‍රකාශ කළේය.

පාතදුම්බර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා මෙම කරුණ පිළිබඳ තරමක වෙනස් අදහසක් දරන බැවි මෙම ප්‍රකාශනයෙන් පැහැදිලි වේ. ”මේ රටේ පිරිම් හැම අයිතිවාසිකමක්ම භ්‍රක්ති විදිනවා. නමුත් සමහර අයිතිවාසිකම් ස්ත්‍රීන් භ්‍රක්ති විදිනවා දකින්න මවුන් කැමති නැහැ. ඒ නිසයි පක්ෂ නායකයින් ස්ත්‍රීන්ට නාමයෝජනා නොදෙන්නේ..... අද ගම්වල කාන්තාවේ කාන්තා, මරණාධාර, සුහසාධන, සමාද්ධි හා ග්‍රාම සංවර්ධන යනාදී විවිධ සම්මිතවල

ශ්‍රී ලංකික පළාත් පාලන ආයතන තුළ ස්ත්‍රී නියෝජනය: අභියෝග හා අපේක්ෂා නායකත්වය අරන් කටයුතු කරනවා. ඔවුන්ගේ සහයෝගය නැතිව පක්ෂවලට දිනන්න බැහැ. නමුත් ඔවුන්ට නාමයෝජනා දුන්නොත් පිරිමි අභිබවා ගිහින් ඔවුන් දිනයි කියලා මේ පිරිමි බයයි. අනික ර්රේෂ්‍යයි”.

- ස්ත්‍රීන්ට දේශපාලනය සම්බන්ධයෙන් අභි අඩ්දකීම්, අඩු පිළිගැනීම, අඩු ජනප්‍රිය බව සහ අඩු ඉඩප්‍රස්ථානයි

අධ්‍යයනයට යොමු කළ ප්‍රතිචාරකයින්ගෙන් 86.3% ක් දැරු මතයක් වූයේ පුරුෂයන්ට සාපේක්ෂව, ස්ත්‍රීන්ට දේශපාලන අත්දැකීම්, පිළිගැනීම, නායකත්වය හා ජනප්‍රිය බව අඩුවීමද ඔවුන්ගේ දේශපාලන නියෝජනයට බාධාවක් වන බවයි. අධ්‍යයනයට හාජනය වූ පළාත් පාලන නියෝජිතයින්ගෙන් 82% ක්ම වසර 15-20 පමණ දිගු කාලයක් දේශපාලන කටයුතුවල නිරතවූවන් විය. ඔවුන් බහුතරය ප්‍රකාශ කළේ “ස්ත්‍රීන් කඩ්මුඩියේ පළාත් පාලන ආයතනවලට නාමයෝජනා ඉල්ලනවා. පක්ෂවලින් එහෙම නාමයෝජනා දෙන්නේ නැහැ. එකට ඉතින් දිගුකළක් දරදිය අදින්න ඕනෑ. අනික හතු පිපෙනවා වගේ එමුද අඩු අයට එහෙම නාමයෝජනා ලැබුණත් දිනන්න බැහැ” යනුවෙනි.

මෙහිදී අදහස් දැක්වූ අඩිගමුව ප්‍රාදේශීය සභාවේ නියෝජිතවරයෙක් පැවසුවේ “අද ස්ත්‍රීන් ඩුගාක් සමාජ සුහසාධන වැඩවලදී නායකත්වය ගන්නවා. එය දේශපාලනයට එමට හොඳ ප්‍රවේශයක්. නමුත් එක විතරක් මදි. සමාජ සේවා කරන එකයි ලංකාවේ දේශපාලන පොර්පිටයට තරග කරන එකයි සමාන නැහැ..... සමාජ කටයුතුත් එක්කම ගම් මට්ටමේ ඉඳල පක්ෂයට බැඳිලා, කැපවීමෙන් වැඩකරන්න ඕනෑ” යනුවෙනි.

එම අදහස සනාථ කරන ප්‍රකාශ 2011 නාමයෝජනා ප්‍රතිකෙෂ්ප වූ අපේක්ෂිකාවන් ගණනාවක් විසින් ද ඉදිරිපත් කරන ලදී. එයින් එක් අයෙකු පැවසුවේ

කමලා ලියනගේ

“මම වසර 12 ක කාලයක් තිස්සේ අපේ පුදේශයේ සමාජ සූභසාධන කටයුතු කරනවා. නාමයෝජනා සඳහා වූ සම්මුඛ පරික්ෂණයේදීත් මට වැඩි ලකුණු ලැබුණා. ඒත් නාමයෝජනා ලැබුණේ තැහැ..... අපේ ආසනයේ පක්ෂ සංවිධායක මම කරන සේවා ගැන දන්නේ තැහැ. ඇත්තෙන්ම පක්ෂ මට්ටම්න් අපේ සඛනාචයක් තැහැ..... ඒ නිසා ඔහු කියා තිබුණා මෙයාට අපි දන්නේ තැහැ කියලා..... ඒක ගැහැණු අපි කරන වැරද්දක්” යනුවෙනි.

මෙයට සමාන අදහසක් දැක්වූ ප්‍රාදේශීය සහා නියෝජිතයෙක් (හැටන්) ප්‍රකාශ කළේ

“සාමාන්‍යයෙන් දේශපාලනය ගැන උනන්දුව දක්වන පිරිම් මැතිවරණ ඇතත්, තැතත් දේශපාලනයැයින්ට කිවුවෙන් ඇසුරු කරනවා. උත්සව, මැතිවරණ වැඩි, ගම් ඉමදාන අයියේදී දේශපාලනයැයින් එක්ක එකට වැඩිකරල දේශපාලන නායකයින් හා ප්‍රජාව දැන හැඳින ගන්නවා, අත්දැකීම් ලබාගෙන නායකත්වය ගොඩනගා ගන්නවා, ජනප්‍රිය වරිත වෙනවා. එපමණක් නොවයි නායකයින්ගෙන් සම්පත් ඉල්ලාගෙන ගම්වල විවිධ සූභසාධන වැඩත් කරනවා..... පළාත් පාලන ජන්දෙට නාමයෝජනා ගන්ට මෙය හොඳ සුදුසුකමක් බලන්න මේ ඉත්ත බොහෝ අපේක්ෂකයේ දේශපාලන නායකයින්ගේ සම්බන්ධිකරණ තිබාරී, මාධ්‍ය ප්‍රකාශක, ආරක්ෂක, රියුදුරු තැනිනම් සම්පතමයෙක්නේ නේද? ගැහැණු උද්වියට ඒ වාසිය අවුයි..... ඒ අය උත්සව අයියට සහභාගි උනත් අපේ සංස්කෘතියේ විධියට, ඒතරම දේශපාලයැයින්ට ලං වෙන්නේ තැහැ”.

දේශපාලන අත්දැකීම් අඩු බව නිසා ස්ථින් මැතිවරණවලට ඉදිරිපත් වීමට හෝ එවායින් ජය ගැනීමට දක්වන බෙරේය, කැපවීම හා උනන්දුව ප්‍රමාණවත් නොවන බවටද වෝදනා එල්ල විය. ප්‍රතිචාරක පුරුෂයින්ගෙන් 75.4% ක්ම ප්‍රකාශ කළේ මෙබදු අදහසකි.

ම්‍රි ලංකික පළාත් පාලන ආයතන තුළ ස්ත්‍රී තියෙශනය: අභියෝග හා අපේක්ෂා

“පුරුෂ මූලික සංස්කෘතිය වෙනස් කරලා ස්ත්‍රීන්ට දේශපාලනයට ඇදුගෙන එන්න කාටවත් බැහැ. ඔවුන්ම දෙධරයෙන් හා කැපවීමෙන් මේ තියෙන ප්‍රත්නවලට අභියෝග කරලා ඉදිරියට ආ යුතුයි”.

බොහෝ දෙනෙක් ප්‍රකාශ කළ ආකාරයට ස්ත්‍රීන්ට දේශපාලකයින් සමග සම්පූර්ණ පුරුෂයන්ට සාපේක්ෂව අඩුය. උත්සව හෝ විශේෂ අවස්ථාවලදී සාමාන්‍යයෙන් බොහෝ පුරුෂයන් ඉදිරි අසුන්වල වාචි වීම, ආරාධනා තොලැබ හෝ පොල්තෙන්ල් පහන දැඳ්‍රේමට සහභාගි වීම හා දේශපාලනයින් සමග තේ පානයට සහභාගි වීම වැනි දැට මොමු වේ. නමුත් ස්ත්‍රීන් තවමත් ලංකික සංස්කෘතිය තුළ එබඳ දැකිරීමට පෙළෙහින්තේ ඉතා අඩුවෙනි. එහෙත් එබඳ අහියෝග අහිබවා දේශපාලනයින් සමග සම්පූර්ණ පුරුෂයක් අත්වී තොමැති බැවි මෙම අධ්‍යයනයේදී ප්‍රකාශ විය. නාමයෝජනා ප්‍රතිකෙෂ්ප වූ ස්ත්‍රීන්ගේ න් අවධෙනෙක් ප්‍රකාශ කළේ ඔවුන් අදාළ බල ප්‍රදේශයේ ජාතික දේශපාලන නායකයකු සමග එක්වී දිරිස කාලයක් පක්ෂයට සේවය කළත්, ආසන සංවිධායක වෙනත් අයෙකු වීම නිසා, මහු එම ස්ත්‍රීන්ට නාමයෝජනා ලබාදීම ප්‍රතිකෙෂ්ප කළ බවයි. මෙම නායක දෙපල අතර ඇති පුද්ගලික විරසකයන් නිසා එම අපේක්ෂිකාවන් පළිගැනීමට ලක්වූ බව ඔවුහු ප්‍රකාශ කළහ.

දේශපාලන අත්දැකීම් ලබාගැනීමට හෝ ජේජ්‍යයින් ගෙන් එබඳ ගරුහරුකම් ලබාගැනීමට ස්ත්‍රීන්ට ඇති ඉඩකඩ ද අඩු බව ස්ත්‍රීහු බහුතරයක් ප්‍රකාශ කළහ. ප්‍රතිවාරකයින්ගෙන් 81.2% ප්‍රකාශ කළේ “පුරුෂයන්, තම කණීජ්‍යයින්ට දේශපාලනයේදී ඉදිරියට තල්පු කළත්, පේෂ්ඨය ස්ත්‍රීන් අතින් එය සිදුවන්නේ කළාතුරකින් බවයි”. 2011 මැතිවරණයට ඉදිරිපත් වුනු (අධ්‍යයනයට බඳුන් වූ) අපේක්ෂිකාවන්ගේ න් 5 දෙනෙක් හැර අනෙක් සියලුදෙනාම එම අදහස තහවුරු කළහ. එක් පක්ෂ කියාකාරිතියක් (රත්තොට) ප්‍රකාශ කළේ “පාරලිමේන්තුවේ

කමලා ලියනගේ

ඉන්න කාන්තාවන්ගෙන් ඇත්තෙන්ම මේ ප්‍රශ්නය ගැන පැහැදිලි අවබෝධයක් තිබෙන්නේ හා ඒ ගැන කථා කරන්නේ එක්කෙනයි. දෙන්නයි. අතිත් අය වෙනත් ස්ථීර්තිවල නියෝජනය සඳහා බිජ ලබා දෙන්න උනන්දුවක් දක්වන්නේ නැහැ. ඒ අයගේ ප්‍රභූ වරප්‍රසාද රැකගත්ත අපේ ගැඹුන්ගේ ජන්ද වික ගන්න විතරයි ඔය නායිකාවේ එන්නේ..... නමුත් මේ රටේ පුගාක් දේශපාලයුයේ මේ සේෂ්තුයට ආවේ ජේෂ්ඨයින් නිසා. අපේ ජේෂ්ඨය නායිකාවන් එහෙම තල්පු කරල ඉදිරියට ගෙනාවේ එක කාන්තාවක්වත් ඉන්නවාද?..... අඩු වශයෙන් මැතිණිය, වනදීකා, අපේ වනිතා කටයුතු ඇමවරියන්, අතික් ඇමතිවරියන්..... මේ අය එක ගැණීයෙකුට ජන්දෙට එන්න උදව් කරලා තියෙනවාද? නමුත් මේ නායිකාවන් ඒ අයගේ පවුල්වල පිරිමින්ට දේශපාලන තනතුරු හා නාමයෝජනා ලබාදෙන්න පුගාක් මහන්සි වෙනවා. පක්ෂ නායකයින් එකක් රණ්ඩු කරල හරි, ගිවිසුම් ගහගෙන හරි පවුල්වල අයට මේ අය සාධාරණය ඉටුකරනවා. ස්ථීර නියෝජනයේදී කථා කරන්න මේ අයට ගක්තියක් නැහැ..... ඔය ප්‍රභූ වරප්‍රසාද ඒ පංතියට විතරක් තියාගන්න දේශපාලකයින්ටත් වඩා උත්සාහ කරන්නේ සමහර තියෝජිතවරියන්..... මේකත් ලොකු ගැටළුවක්”.

ජේෂ්ඨය දේශපාලයුයින් සමග ඇති කරගත්තා අවිධිමත් සබඳතා, ඔවුන්ගෙන් උපදෙස් සහ විවිධ අයුරින් සහයෝගය ලබාගැනීම බොහෝ පුරුෂයින්ට ජන්දය දිනාගැනීමේදී වාසි සහගතව බලපාන බැවි ඉලක්ක කණ්ඩායම්වලට සහභාගි වූ බහුතරයක් විසින්ද අවධාරණය කරන ලදී. පැරණි වමේ පක්ෂයක නායකයෙක් එම සාකච්ඡාවේදී කළ ප්‍රකාශයකින් එම අදහස වඩාත් තහවුරු වේ.

“ලංකාවේ දේශපාලන නායිකාවන් අතරින් සාර්ථක වරිත ලෙස අනන්තතාවයක් ගොඩනගා ගෙන තියෙන්නේ එක්කෙනෙක්, දෙන්නෙක් විතරයි. එකට හේතුව ඔවුන් හැසියේ පවුලේ සාමාජිකයෙකුගේ අභාවය නිසා දේශපාලන සේෂ්තුයට පිවිසීමත්, දේශපාලන ඉතිහාසයේ විශේෂ වාර්තාවක් තැබීමට අසමත් වීමත්

ශ්‍රී ලංකික පළාත් පාලන ආයතන තුළ ස්ත්‍රී නියෝජනය: අභියෝග හා අපේක්ෂා නිසයි. ඇත්තෙන්ම ඔවුන් ලංකික දේශපාලන ස්ත්‍රීන්ගේ ප්‍රතිරූපය ගොඩනැගීමට දනාත්මක අයුරින් දායක වී තැහැ. දේශපාලනයට පිවිසීමට වෙනත් ස්ත්‍රීන්ව උනන්දු කරලත් තැහැ”.

මෙම කරුණ සමස්ත දේශපාලන නායිකාවන්ටම පොදු නොවුවත්, ජාතික මට්ටමේ කටයුතු කළ/කරන නායිකාවන් වැඩිදෙනා ස්ත්‍රී නියෝජනය වර්ධනය සඳහා ප්‍රමාණවත් දායකත්වයක් ලබා දී තැති බව අධ්‍යයනයට සහභාගිවුවන්ගෙන් බහුතරය විසින් අවධාරණය කරන ලදී.

අධ්‍යයනයට බඳුන් කළ අපේක්ෂිකාවන්ගෙන් තිදෙනෙක් හැර, අනෙක් සියලුම අපේක්ෂිකාවන් පාහේ මුහුණදුන් තවත් බාධකයක් වූයේ මැතිවරණ කටයුතු සඳහා සම්පත් හිගකමයි. ලංකික දේශපාලන කුමය තුළ පුරුෂයන් වසර ගණනක් තිස්සේ මැතිවරණ සඳහා මුදල් එක්කරයි. හිත මිතුදින්, ව්‍යාපාරිකයින් හා පැරණි පාසැල් හෝ විශ්ව විද්‍යාල සහයින්ගෙන් මේ සඳහා අනුග්‍රහ ලබා ගනී. එසේම සමහර දේශපාලනයින් සිය දේපල විකුණා එම මුදල් මැතිවරණ ප්‍රවාරක කටයුතු වලට යේදීමද අද බොහෝ තැන්හිදී සිදුවේ. තමුන් මේ පිටුපස ඇති බහුතර පුරුෂයන්ගේ අපේක්ෂාව වන්නේ මැතිවරණයෙන් තෝරි පත්වූ පසුව වියදම් කළ මුදල් මෙන් දෙනුන් ගුණයක් ආදායම ඒ හරහා උපද්‍රව ගැනීමයි. එසේම අනුග්‍රහ දක්වන්නන්ගේ අපේක්ෂාව වන්නේද අදාළ නියෝජනය මගින් වෙන්වර ලබා ගැනීම, වැළි, ගල් හා දැව විකිණීමට අවසරය ලබාගැනීම හා මත්පැන් හල් සඳහා අවසරපත් ලබාගැනීම ඇදි දි හරහා තම ආර්ථිකය ගක්තිමත් කර ගැනීමයි. මෙම තත්වය තුළ නිරතුවම ස්ත්‍රීන් අවාසි සහගත තත්වයකට පත්වේ. සම්ප්‍රදායිකව ස්ත්‍රීන් “හොඳ ආදායම උපද්‍රවන්නන්” ලෙස සලකනු ලබන්නේ නැත. බොහෝමයක් ස්ත්‍රීන්, අනුග්‍රාහකයින්ට එබදු පොරොන්දු දී අරමුදල් එකතු කිරීමට පෙළඳීන්නේද කළාතුරකිනි. එහෙයින් මැතිවරණ තරගය සඳහා විශාල සම්පත් කන්දරාවක් වැයකරන පුරුෂයන් අතරෙහි, සම්පත් අහිමි ස්ත්‍රීන් පසෙකට තල්ල වී යාම නිරන්තරයෙන් සිදුවේ. මේ ගැටළුව සම්බන්ධයෙන් ඉතා සංවේදී

සිද්ධි ගණනාවක් අපේක්ෂිකාවන් රසක් විසින් පර්යේෂකයින් හමුවේ තබන ලදී. එයින් එක් අපේක්ෂිකාවක් (උච්චලාත) පැවසුවේ

“පලාත් පාලන ජන්දෙට මා ලග තිබූණ රු. 5000 ක් වියදම් කරලා අත් පත්‍රිකා රිකක් බෙදා ගත්තා. ඒවා මමත් මගේ අයියාත් කකුල් රිදෙනකම් ඇවිදලා ගෙයක් ගානෙ ගිහින් බෙදුවා. අයියගේ තී විලරයේ එක් එක් ගමට ගිහින් එය තැනක නවතලයි අපි ඇවිදදේ. කුඩා රසවීම් තියන්න හා පෝස්ටර රිකක් ගහන්න අපිට පුහුණුව දුන්නු අයත් උදව් කළා..... නමුත් සල්ලි නැතිව මේ වැඩි කරන්න බැහැ. හස්බන්චිගෙන් ඉල්ලන්නත් බැහැ. ඒ නිසා මගේ රත්තරන් බඩු වික බැංකුවේ උකසට තියලා රු. 65,000 ක් ගත්ත..... නමුත් මේ පුදේශයේ බොහෝම බලවත් ඇමතිවරුන්ගේ “ගෝලයෝ” අපේක්ෂකයින් විධියට රු.ලක්ෂ 25-30 ජන්දෙට වියදම් කළේ. ඉතින් ගහැණු අපට ඒ අය සමග තරග කරන්න පුළුවන්ද.....” යනුවෙති.

- ස්ත්‍රීන් දේශපාලන වශයෙන් “උපතුමයිල්” නොවීම

ඡන්දදායකයින් අතර විවිධ ආකාරයේ සම්පත් බෙදා දීම, ලාංකික දේශපාලනය තුළ ජාතික මෙන්ම පලාත් පාලන මැතිවරණ දිනාගැනීමටත් බොහෝ අපේක්ෂකයින් හාවිතා කරන ආකර්ෂණීය උපතුමයක් වී තිබේ. විශේෂයෙන්ම, ආහාරපාන දීම, උත්සව හෝ සාද පැවැත්වීම, ගාහ හාණ්ඩි, කෘෂිකාර්මික හාණ්ඩි, පාසැල් උපකරණ, ඇස් කණ්ණාධි, ඇශ්‍රුම (ටී ඡර්ටි) හා මුදල් පවා බෙදා දීම මැතිවරණ නීති හා සඳාවාරයට එකත තොටු, එහෙත් ජනප්‍රිය වූ මැතිවරණ උපතුමයක් වී තිබේ. අධ්‍යයනයට බඳුන් වූ සමහර අපේක්ෂකයින් රු. ලක්ෂ 15-20 මේ සඳහා වියදම් කළ අවස්ථා ප්‍රකාශ විය. නමුත් අපේක්ෂිකාවන් පස් දෙනෙක් හැර අන් අපේක්ෂිකාවන් පැවසුවේ ඒ අයුරින් ඡන්දදායකයින් අතර සම්පත් බෙදාදීම සඳහා ඔවුන්ට හැකියාවක් තොතිබූ බවයි. අධ්‍යයනයට සහභාගිවුවන්ගෙන් 81% ක් ප්‍රකාශ කළේ “පුරුෂයන් විවිධ සම්පත් බෙදා දීම, පොදු කටයුතුවලට

හි ලංකික පළාත් පාලන ආයතන තුළ ස්ත්‍රී නියෝජනය: අභියෝග හා අපේක්ෂා සහභාගි වීම (අවමංගල, මංගල උත්සව, දාන, පිරින් පිංකම්), පොරොන්දු දීම, ජන්දදායකයින්ගේ නිවෙස්වලට ගොස් ආහාර පාන, මත්පැන් ගැනීම හා ජන්දදායකයින් රට්ටීම වැනි උපක්‍රම නිතර පාවිච්ච කරනවා. නමුත් ජන්ද අපේක්ෂිකාවන් එබදු උපක්‍රම හාවිත කරනවා අඩුයි. තිබෙන සම්පත් වුනත් ස්ත්‍රීන් පාවිච්ච කරන්නේ හරිම අරපිරිමැස්මෙන්. එනිසා අද ලංකාවේ තිබෙන දේශපාලන සංස්කෘතිය තුළ ඔවුන් ජන්දදායකයින් අතර ආකර්ෂණීය වෙන්නේ නැහැ..... ජන්දේ දිනන්න නම් අඩුගානේ ඒලාස්ටික් පුවු රිකක්වත් බෙදාල දෙන්න ඕනෑ.....". මැතිවරණ පොරොන්දු දීමේ උපක්‍රමය ලංකාවේ දේශපාලනය තුළ එලදායී උපක්‍රමයක් වී තිබේ. ස්ත්‍රීන්ට සාපේක්ෂව පුරුෂයන් මෙම උපක්‍රමයද බෙහෙවින් හාවිත කරන බැවි ප්‍රතිචරකයින් බහුතරයකගේ අදහස විය. එක් පක්ෂ ස්තූයාකාරකයෙක් පැවසුවේ "අපේ තරග සහා නියෝජිතයා හැමදාම ප්‍රජා ගාලාවලට මුල්ගල තියනවා ජන්දය ලං වෙදි.... ඒ පොරොන්දුව තවත් අවුරුදු 4-5 ක් ඇදගෙන යනවා. රෝග ජන්දේදි ප්‍රජා ගාලාව ලගට ගල්ටිකක් ගෙනක් දමලා ආයෝ පොරොන්දු වෙනවා. "ප්‍රජා ගාලා පොරොන්දුව" ජන්ද කිපෙකටම ඔහු පාවිච්ච කරල අපේ ජන්ද වික කඩා ගන්නවා. නමුත් ගැහැණුන්ට මය පෙළ්ඳාව කරන්න විකක් අමාරුයි".

2011 පළාත් පාලන මැතිවරණයේදී බොහෝ අපේක්ෂකයින් සිය කායික බලය හා පිරිස් බලය පෙන්වීමද, ජන්දයෙන් ජයගැනීමට හොඳ උපක්‍රමයක් ලෙස හාවිත කර තිබුණි. ස්ත්‍රීයට වඩා පුරුෂයා කායිකවත්, සමාජය හා ආර්ථික වශයෙනුත් බලවත්ය යන සම්පූදායික මතය තවමත් ශ්‍රී ලංකාව තුළ මුල්බැසගෙන තිබේ. බොහෝ පුරුෂයන් මැතිවරණ ව්‍යාපාරයේදී ඒ මතය ඔවුන්ට වාසි වන අයුරින් යොදා ගැනීමට තරම් උපක්‍රමයිලි වූ බැවි 2011 දී ද පහැදිලි විය. ඔවුන්ගෙන් වැඩිදෙනා නාමයෝජනා ලබාදෙන දිනයේදීත්, ගෙයින් ගෙට යාමේදීත්, මිනිස් බලය හා වාහන බලය පෙන්වූ බවත්, එය ස්ත්‍රීන්ට අවාසියක් වූ බවත් ප්‍රතිචරකයින් බහුතරයක් පෙන්වා දුන්හ. ප්‍රාදේශීය සහා නියෝජනයින් රෙසකගේ ප්‍රකාශනවලින් එම අදහස සනාථ විය. එක් නියෝජනයේක් පැවසුවේ: "මගේ නාමයෝජනා දිනයේදී වාහන 75 ක

කමලා ලියනගේ

පමණ රැලියක් සූදානම් කරලා, බලය පෙන්නුවා..... එතකොට තමයි අපේ වටා ඉත්ත පිරිස දැකළ මිනිසුන් ජන්දය දෙන්නේ”. තවත් නියෝජිතයෙක් ප්‍රකාශ කළේ:

“මම ගෙයින් ගෙට යදි අඩුම වශයෙන් ආධාරකරුවන් 20-25 ක්වත් මා වටා රස්කරගෙන ගියා. එහෙම නැතිව අපේ බලය පෙන්වන්න බැහැ” යනුවෙනි. නමුත් මෙම උපකුමය භාවිත කිරීමට තරම් අපේක්ෂිකාවන් බොහෝ දෙනෙකුට හැකියාවක් නොතිබූණ බැවි ඔවුන්ගේ ප්‍රකාශනවලින් පැහැදිලි විය. එහෙත් ජයගත් අපේක්ෂිකාවන් සියලු දෙනාම පාහේ පුරුෂයන් තරමටම නොවුවත්, යම් මට්ටමකින් මෙම පිරිස් බලය පෙන්වීමේ උපකුමය භාවිත කර තිබේ.

• ප්‍රව්‍ය්චිත්වය හා වරිත සාහන

අධ්‍යයනයට යොමුකරන ලද්දන්ගෙන් 76% ක් ප්‍රකාශ කළේ ප්‍රව්‍ය්චිත්වය, තරජනය හා වරිත සාතන ස්ත්‍රීන්ගේ මැතිවරණ කටයුතුවලදී විශාල බාධාවක් වූ බවයි. ඉලක්ක කණ්ඩායම් සාකච්ඡාවලට සහභාගි වූ වනිතා කටයුතු අමාත්‍යාංශයේ සේවය කළ ස්ථීර ලේකම්වරියක් එම කරුණ සනාථ කරමින් පහත සඳහන් අයුරින් අදහස් දැක්වූවාය.

“ලංකාවේ ප්‍රව්‍ය්චිත දේශපාලන සංස්කෘතිය ස්ත්‍රී නියෝජනයට බලපාන අති විශාලම බාධකයක්. ප්‍රව්‍ය්චිත්වය, තරජන, වරිත සාතන හා නාමයෝජනා දීමට ආසන සංවිධායකවරුන් දක්වන අකැමැත්ත මෙයට බලපාන සාණාත්මක සාධකයි”.

අධ්‍යයනයට බඳුන් වූ බොහෝමයක් අපේක්ෂිකාවන් ද මේ පිළිබඳ කරුණු දැක්වූ අතර එක් අපේක්ෂිකාව පැවසුවේ

“අපේ ප්‍රදේශයේ බොහෝම බලවත් ඇමතිවරයෙක් මටත්, තවත් අපේ ස්වාධීන කණ්ඩායමෙන් ජන්දය ඉල්ලපු කාන්තාවකටත්,

ශ්‍රී ලංකික පළාත් පාලන ආයතන තුළ ස්ත්‍රී තියෙශනය: අභියෝග හා අපේක්ෂා අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වෙන්නැයි කියා පණිවිඩ එව්වා. අපි එසේ කළේ නැහැ. නමුත් අපේ පොස්ටර සියල්ල ඉරා දැමීමා. මම හදාගත්ත එකම කටවුම් එක ගමට හැරෙන තැන රේ 12 ට ගැහුවා. පාන්දර 4 වෙදි ඒකට ගිනි තියලා. සැලසුම් කරගෙන තිබුනු රසවීම් තියන්න එහා කියලා තර්ජනය කළා. ඒ තිසා එක කුඩා රසවීමයි මට සංවිධානය කරන්න පූජ්‍යත්ව වුතේ. අපිට පූජ්‍යාත්මක දුන්න මැඩම්ලාටත් ඒකට ආරාධනා කළ තිසා පොලිසියට කියලා, පොලිස් තිලධාරින් කීපදෙනෙකුත් ගෙන්නා ගෙන තමා ඒ රසවීමත් තිබිබේ..... අපි ගෙදරින් එලියට යදි මෝටර සයිකල්වලින් තරුණ පිරිම් පසුපස හඳු එනවා..... කොහොද යන්නේ මොනවද කරන්නේ කියලා බලන්න..... ඉතින් මැතිවරණ කටයුතු කරන්න තබා ජීවත් වෙන්නටත් ඒ දිනවල අපිට නිදසක් තිබුනේ නැහැ” යනුවෙනි.

වරිත සාතනය හා තර්ජන ස්ත්‍රීන් පසුපසට තල්ල කිරීමට යොදා ගන්නා හොඳ ආයුධයක් බැවි ප්‍රාදේශීය සහා මන්ත්‍රීවරයෙක් විසින් ඔහුගේ සහාවේ සහාපති ඇතුළු තියෙශ්තයින් බහුතරයක් ඉදිරියේ ප්‍රකාශ කරන ලැබුවේ මේ අයුරිනි. “ගැණු ජන්දෙට කරග කරන්න අවශ්‍ය නැහැ. මුවන් එන එක වළක්වන්න හොඳම උපක්‍රමය තමා කා එක්ක හරි බුදියැවා කියලා කථාවක් පතුරුවන එක. මුවන් එහෙම තොකළත් අපිට පූජ්‍යත්ව ගැණු බුදි කරවල ඒ කථාව ගම වටේ යවන්න”.

• සමාජ හා සංස්කාතික බාධක

ශ්‍රී ලංකික සංස්කාතිය තුළ, ස්ත්‍රීන් සමාජගත කරන ආකාරය අනුව ස්ත්‍රී-පුරුෂ දෙපක්ෂයේම බොහෝ දෙනොක් ස්ත්‍රීය දැකින්නේ සියලුමැලි, පොදු කටයුතුවලදී තායකත්වය ගැනීමට අකැමැති, ඒ සඳහා අවශ්‍ය කාලය හා ගක්තිය තොමැති, දැඩි තීරණවලට එළඹීමට අසිරි තැනැත්තියක් ලෙසයි. ඉලක්ක කණ්ඩායම් සාකච්ඡාවකැදි එක් මාධ්‍යවේදීයෙක් පැවසුවේ “ලංකාවේ පවුල, පාසැල, මාධ්‍ය, ආගමික ආයතන හා වෙනත් බොහෝ සමාජ ආයතනවලින් ස්ත්‍රීයකගේ

ප්‍රතිරුපය නිර්මාණය කරන්නේ ලප්පාදිලී, ආමක, පුරුෂයෙකුගේ ආධිපත්‍යය යටතේ කටයුතු කළයුතු අයෙක් ලෙසයි. මේ නිසා සමාජයටත්, ඇයවත් තමා නායකයෙක් කියල සලකන්නේ නැහැ. මෙය ස්ත්‍රීන්ගේ දේශපාලන නායකත්වයට දැඩිව බලපාන කරුණක්..... මේ නිසා එක පැත්තකින් සමාජය ඇයට ජන්දය දැලා නායකත්වය පවරන්න කැමති නැහැ. අනික් පැත්තෙන් ස්ත්‍රීයටත් සමාජයෙන් එන බාධකවලට අහියෝග කරල ඉදිරියට එන්න තිබෙන ආත්ම විශ්වාසය අඩුයි”.

මේ නිසාම ස්ත්‍රීන්ට වංචා කිරීම දේශපාලන සේෂ්වයේදී බෙහෙවින් සිදුවේ. අපේක්ෂකත්වය ප්‍රතිසේෂ්ප වූ බහුතර ස්ත්‍රීන්ට පක්ෂ ආසන සංවිධායකවරුන් විසින් රටවා තිබුණි. “අවුරුදු 35 ට අඩු නම් පමණයි ස්ත්‍රීන්ට නාමයෝජනා දෙන්න පුළුවන්. වැඩි වයස අයට නාමයෝජනා වලට ඉල්ලන්න බැහැ” යනුවෙන් බොහෝ ආසන සංවිධායකයින් ඔවුනට පවසා තිබුණි. මෙම ප්‍රකාශයෙන් වික්ෂීත වූ බොහෝ අපේක්ෂිකාවන් අපගෙන් අසා සිටියේ එබදු තීතියක් පවතින බැවි සමහර ආසන සංවිධායකවරුන් පැවසු බවත්, එය සත්‍යදැයි යන්නත්ය.

තවත් සමහර අපේක්ෂිකාවන් මෙන්ම ක්‍රියාකාරීතුන් පවසා සිටියේ “සමහර ආසන සංවිධායකවරු ඉතාම දුෂ්චිතයි. ස්ත්‍රීන්ට හැමදේවම නම්මා ගන්න උත්සාහ කරනවා. එහෙම කැමති අයට නාමයෝජනා ගන්න පහසුයි. එවාට විරැද්ධ වූ අයගේ නාමයෝජනා ප්‍රතිසේෂ්ප කරනවා යනුවෙනි”. එක් අපේක්ෂිකාවක් විසින් ඉදිරිපත් කරනු ලැබූ මෙම ප්‍රකාශයෙන් එම කරුණ වඩාත් ගම්‍ය වේ.

“අපේ ආසන සංවිධායක දුෂ්චිත, ගැහැණුන් පසුපස යන කෙනෙක්. අපි වෙනත් නියෝජිතවරයෙක් එක්ක වැඩ කළා. මහු එක්ක වැඩිකරන්න බයයිනේ. ඔහුගේ වැඩ ගැන පක්ෂ නායකයින්ටත් අපි ලිවිවා, කිවිවා..... මට නාමයෝජනා ලබාදෙන්න පක්ෂයේ නායකතුමා, මහලේකම් හා ජේජාය මන්ත්‍රීවරු දෙන්නෙක් පවා ඔහුට

හි ලාංකික පළාත් පාලන ආයතන තුළ ස්ත්‍රී නියෝජනය: අභියෝග හා අපේක්ෂා බලපැමි කළා. නමුත් ඔහු නැමිනේ නැහැ. මොකද ඔහුගේ වුවමනාව මම පිරිමහපු නැති නිසා”.

මෙම කරුණට සම්බන්ධ වෙනත් සිදුවීමක්, තුවරජ්ලිය දිස්ත්‍රික්කයේ අපේක්ෂාකත්වය ප්‍රතිකෙෂ්ප වූ අපේක්ෂාවක රිසින්ද ඉදිරිපත් කරන ලදී. ඇය පැවසුවේ

“මගේ නාමයෝජනාව ප්‍රතිකෙෂ්ප වුනා, නමුත් අපේ සංවිධායක අවුරුදු ගණනාවක් ලැගින් තියාගෙන ඉන්න (කාන්තා නමක්) ට නාමයෝජනා දුන්නා. එතුනත් එයාව මේවායා කරගෙන. එයා ලවා රස්වීම් සංවිධානය කරවල, ඒවාට ගිහින් ඔහුගේ පුතාට මනාප ඉල්ලුවා..... අන්තිමට පුතා දිනුවා. අර ගැනී අනේ පරාජය වුනා”.

මේ අයුරින් ස්ත්‍රීන් හා පුරුෂයන්ට සමාජය විසින් දී තිබෙන තත්ත්වය නිසා පමණක් නොව, ස්ත්‍රීන්ගේ ලිංගිකත්වය නිසාද ඔවුන් දේශපාලන ක්‍රියාකාරකම්වලදී අවාසිසහගත තත්ත්වයට පත්වන ආකාරය ප්‍රතිචාරකයින් ගණනාවක් විසින් පෙන්වා දෙන ලදී.

ලාංකික සංස්කෘතිය තුළ ස්ත්‍රීන්ට පැවරෙන ගෘහාග්‍රිත වගකීම්, ඔවුන්ට ඇති අඩු තිදහස හා අනාරක්ෂිත බව, ඔවුන්ගේ මැතිවරණ කටයුතුවලදී අවාසිසහගතව බලපාන බවද ප්‍රතිචාරකයින් ගණනාවක් පෙන්වා දුනි. එක් තරුණ නියෝජිතවරයෙක් පැවසුවේ “මම රැකියාව කරල සටස ගෙදර ඇවිත්, යාලුවා 20-25 ක් විතර එක්ක ගෙයක් ගානේ ගියා. රස්වීම් සංවිධානය, පෙශ්ටර් හා කටවුට දැමීම, අත්පත්‍රිකා බෙදීම බොහෝ විට අපි කළේ රාත්‍රියේ. රේ 2-3 වෙනතුරු අපි වැඩිකළා. නමුත් කාන්තාවකට එහෙම කාලයක් නැහැ. රාත්‍රියට යන්න එන්න ඉඩකුත් නැහැ. ආරක්ෂාවත් මදිනේ.....”

මේ හා සමාන තවත් සංස්කෘතික සාධකයක්, එනම් ඔවුන්ට පවුලෙන් ලැබෙන අඩු සහයෝගය පිළිබඳ අධ්‍යයනයට සහභාගි වූ

කමලා ලියනගේ

අපේක්ෂිකාවන් කිපදෙනෙක්ම කරුණු ඉදිරිපත් කළහ. ඔවුන්ගෙන් බහුතරය පැවසුවේ මැතිවරණය ජයගත් ස්ථී-පුරුෂ දෙපක්ෂයේම වැඩි දෙනෙකුට සැමියා/විරිදු හා අනෙක් පවුලේ සාමාජිකයින්ගේ සහයෝගය විශාල වගයෙන් හේතු වූ බවයි. නමුත් පරාජීත අපේක්ෂිකාවන් පැවසුවේ ඔවුන්ට එබඳ සහායක් තොලැබීම පරාජයට හේතුවක් වූ බවයි. එක් අපේක්ෂිකාවකගේ ස්වාමි පුරුෂයෙක් කළ මෙම ප්‍රකාශනයෙන් එම තත්වය මැනවින් පැහැදිලි වේ. “අපි ආදරය කරලා බැන්දේ. දරුවේ තුන්දෙනෙක් ඉන්තවා. බොහෝම සතුවින් හිටියා. නමුත්..... දේශපාලනයට බැස්සට පස්සේ ගෙදර එන්නේ ය වෙලා. කන්ත උයන්න වෙන්නෙන් මට..... වෙනදා මට කැම වික එයා බෙදලා දෙනවා. එයා එදිදි ලමයි සේදලා නැහැ. කාලා නැහැ. ඉස්කේත්ලේ වැඩි කරලා නැහැ..... දින ගණනකින් නියපොතු කපලා නැහැ..... මමයි ප්‍රමාදිනුයි කියන්නේ අම්මා ඡන්දන් දිනුවාත් අපි පරාදයි කියලයි”.

මෙම අපේක්ෂිකාව 2006 දී ප්‍රථම වරට ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් වී ජයගත් තැනැත්තියකි. එම අවස්ථාවේදී ඇගේ පවුලේ සහයෝගය ඇයට ලැබුණි. නමුත් 2011 දී (දෙවැනි වාරය) පවුලේ සම්පූද්‍යයික වගකීම් හා අපේක්ෂා පෙරදී මෙන් ඇගෙන් ඉටු නොවීම නිසා අනෙක් සාමාජිකයින්ගෙන් විශේෂයෙන්ම ස්වාමි පුරුෂයාගෙන් දැඩි විරෝධතා එල්ල විය. එහෙයින් පවුලේ අභ්‍යන්තර ගැටුම්වලට මැදිවීමට මෙන්ම සමාජ අපවාදවලට ලක්වීමට ද ඇයට සිදුවිය. එම සමාජ හා මානසික පීඩනය 2011 දී ඇගේ පරාජයට බලපෑ විශාලම හේතුව බැවි ඇගේ අදහසයි. ප්‍රජා නායිකාවන්ට දේශපාලන පුහුණුව ලබාදුන් සම්පත් දායිකාවකට පවා මෙම අදාළ පුරුෂයා බලපෑම කොට, එම අපේක්ෂිකාව දිනවීමට සහාය නොදෙන ලෙස ඉල්ලා සිටි අවස්ථාද විය.

මෙම අයුරින් 2011 පළාත් පාලන මැතිවරණයේදී, මධ්‍යම පළාතේ ස්ථීන්ගේ පරාජයට දේශපාලන, ආර්ථික පමණක් නොව විවිධ සංස්කෘතික සාධකද බලපෑ බැවි මෙම අධ්‍යයනයෙන් සනාථ විය.

ශ්‍රී ලංකික පළාත් පාලන ආයතන තුළ ස්ත්‍රී නියෝජනය: අභියෝග හා අපේක්ෂා

(ii) මැතිවරණ ජයග්‍රහණය සඳහා ස්ත්‍රී-පුරුෂ දෙපක්ෂයම හාවත කළ උපක්‍රම

අධ්‍යායනයට බඳුන් වූ, 2011 මැතිවරණයෙන් ජයගත් නියෝජිතයින්ගේ මෙන්ම නියෝජිතවරියන්ගෙන්ද බහුතරයක් ප්‍රකාශ කළේදීරස කාලයක් සිය ආසනයේ ප්‍රජාව සමග සුහදව විවිධ සුහසාධන කටයුතු කිරීම, විවිධ අරමුදල් සොයාගෙන ප්‍රදේශයේ දියුණුවට එම, පාරවල්, ප්‍රජා ගාලා, පුස්තකාල, ලදරු සුරුයුම් මධ්‍යස්ථාන හා පෙර පාසැල් ආදිය ඉදි කිරීම හා දිලිඹු පවුල්වලට මුදලින් හා වෙනත් ද්‍රව්‍යවලින් ආධාර කිරීම ඔවුන්ගේ මැතිවරණ ජයග්‍රහණයට සාපුරුවම ධනාත්මක බලපෑමක් කළ බවයි. මෙම පොදු කටයුතු නිසා එම අපේක්ෂක, අපේක්ෂිකාවන්ට නායකයන්ය යන හැඟීමෙන් ප්‍රජාව විසින් පිළිගනු ලැබූ බවත්, දෙපක්ෂය අතර අනෙකාතා විශ්වාසයක් ගොඩනැගුන බවත් ජයගත් ස්ත්‍රී-පුරුෂ දෙපක්ෂයේම බහුතරය විසින් පෙන්වා දෙන ලදී.

පුරුෂ පාර්ශවය මෙහිදී විශේෂයෙන්ම අවධාරණය කළේ, තරුණයින්, දිලිඹු පවුල්, සමඟ්ධී පවුල්, තී වීලර් රියැයුරන් හා පදිංචි වෙළෙන්දන් වැනි කණ්ඩායමවල ආකර්ෂණය දිනාගැනීමට මෙම උපක්‍රමය ඔවුන් වැඩි වශයෙන් හාවතා කළ අතර එය ඉතාමත් සාර්ථක වූ බවයි.

එය සනාථ කරමින් වත්තේගම ප්‍රදේශයේ නියෝජිතවරයෙක් ප්‍රකාශ කළේ “හත් වතාවක් මගේ නාමයෝජනා ප්‍රතිසේෂ්ප උනා. නමුත් මම විවිධ ක්‍රමවලින් මුදල් සොයාගෙන මේ ප්‍රදේශයේ එම, පාසැල්, පුස්තකාල හා ප්‍රජා ගාලා ආදිය හැඳුවා. පාසැල් පොත්, මහන මැෂින්, කෘෂි-උපකරණ ආදිය බෙදා දුන්නා. මැතකදී රාජ්‍ය තොවන සංවිධානයකින් රු.ලක්ෂ 3 ක් ලබාගෙන ගමට එන පාර හැඳුවා. ඒ කටයුතු නිසා ජනතාව අතර විශ්වාසයක් ගොඩ නැගුනා. ආසන සංවිධානයකත් මම වැඩිකරන කෙනෙක් බව හඳුනා ගත්තා. 2011 දීමට නාමයෝජනා ලැබුනා. මතාපවලින් අපේ පක්ෂයේ දෙවැනි තැනට මම ආවා”.

කමලා ලියනගේ

එම උපතුමය තවත් ආකාරයකට හාවිත කළ ප්‍රාදේශීය සහාසනාපතිවරයෙක් (මහනුවර දිස්ත්‍රික්කය) පැවසුවේ

“මම පොදු වැඩකටයුතු රාජියක් කරලා තිබෙනවා. පක්ෂහේද නොතකා සැම පොදු උත්සවයකටම, මංගල, අවමංගල කටයුත්තකටම සහනාගි වෙනවා. මම පොඩි උදව්වක් හරි කරලා දුන්න කෙනාගේ නම හා ලිඛිනය ලියාගෙන සැම වසරේම අවුරුදු සුහපැනුමක් යවනවා. අපි සංවිධානය කරන කටයුතුවලට ඒ අයට ආරාධනාත් කරනවා. ඒ අයගේ පවුල්වලින් මට සැහෙන ප්‍රමාණයක් ජන්ද ලැබෙනවා” යනුවෙනි.

උච්පලාත නියෝජිතවරයෙකු ද ඒ හා සමාන ප්‍රකාශයක් කළේය. “ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුත්ත දෙප්තු නිලධාරීන් 50 පමණ ඉන්නවා. ඒ අය ස්වයං රැකියා, සුළු/අත් කරමාන්ත, කෘෂිකාර්මික කටයුතු, කාන්තා හා ලමා සංවර්ධනය ආදියට උදව් හා පුහුණුව දෙනවා. මම ඒ අය සම්බන්ධ කරගෙන ගමට විශාල වැඩ කොටසක් කරනවා. මැතකදී හතු වැළීමේ පුහුණුවක් හා සුළු කැම වර්ග හඳුන පුහුණුවක් කාන්තාවන්ට දුන්නා. කොටවා මැසිමට පුළින් සපයලා, කොටවා මිලට ගන්න අයෙක් හඳුන්වා දුන්නා. ඒවාගේ ස්වයං රැකියාවකින් කාන්තාවේ ගෙදර ඉදත් රු. 500 ක් විතර දිනකට උපයා ගන්නවා. එබදු පවුල්වල අය මට ජන්දය දුන්නු බව විශ්වාසයි”.

සාකච්ඡාවට බඳුන් කළ පළාත් පාලන නියෝජිතවරියන් ගෙන් 6 දෙනෙක්ම ඒ හා සමාන අත්දැකීම් විස්තර කළහ. යටිනුවර නියෝජිතවරියක් පැවසුවේ

“මම ගුම ගක්ති සංවිධානය පිහිටුවා, එමගින් ගැමි කාන්තාවන්ට විවිධ කැම හඳුන්න පුහුණුවක් දුන්නා. පළාත් සහා මන්ත්‍රීතුමියක් මේ සඳහා අපට ඩුගාක් උදව් කළා. සම්පත් සොයාගෙන ක්ස්සියේ උපකරණ, පැළ වර්ග, පොහොර අදි දේවලුත් බෙඳා

ශ්‍රී ලංකික පළාත් පාලන ආයතන තුළ ස්ථි නියෝජනය: අභියෝග හා අපේක්ෂා දුන්නා. දිලිඩූ, වයස්ගත ස්ථින් 400 කට පමණ විශ්‍රාමික දීමනාවක් දෙන්න ආරම්භ කළා..... ඒ වගේම ගමේ පොදු වැඩ සැමකකටම පාහේ සහභාගි උතා..... නාමයෝජනා ප්‍රශ්නයක් නිසා අවසාන මෙහොතේ මට පක්ෂය වෙනස් කරන්න සිදුවුනත් ජන්දෙන් ජයගත්තේ ජනතාවගේ හදවත් මම දිනාගෙන සිටි නිසයි” යනුවෙති.

මහනුවර දිසාවේ උප තගරයිපතිනියක විසින්ද එම අදහස සනාථ කරන ලදී. “මම නායකත්වය ගොඩනගා ගත්තේ දිරිසකාලීනව කරන ලද සමාජ පුහසාධන සේවා නිසයි. කුඩා ඇගල්ම් කරමාන්තයක් මම කරනවා. එහි ගැහැණු ලමුන් 10 ට පමණ රැකියා දිලා ඒ පවුල්වල අයටත් මම උදව් කරනවා. විශේෂයෙන්ම ලමුන් අතර පාසැල් උපකරණ බෙදා දෙනවා. නිතරම මම පොදු ප්‍රශ්න ගැන සොයා බලනවා. උදාහරණ විදියට අපේ කුඩා තගරයේ කසල ප්‍රශ්නය ගැන තිසිවෙක් සැලකිලිමත් වුනේ නැහැ. නමුත් මම කිවුවෙන් ඇසුරු කරන අය හා එක්වේ ගුමදාන මගින් කණු දමන කැන් පිරිසිදු කළා..... අද එතිනා ත්‍රිවිලර නැවතුම් ස්ථානයක්. එබදු කටයුතු හරහා ජනතාවගේ ආකර්ෂණය දිනාගෙන තිබෙනවා”.

- **ජාතික හා ප්‍රාදේශීය මට්ටමේ පක්ෂ නායකයින් සමග සම්පාදනය පැවත්වීම**

ප්‍රතිචාරකයින් බහුතරයකට අනුව ජයග්‍රාහී අපේක්ෂක අපේක්ෂිකාවන්ගෙන් 99% කටම බලපෑ ප්‍රධාන හේතුවක් වූයේ පක්ෂ නායකයින් සමග සම්පාදනය පැවත්වීමයි. නවක නියෝජිතවරයෙක් (මහනුවර) පැවසුවේ “පක්ෂයේ ජාතික මට්ටමේ නායකයන්ට වඩා ආසන සංවිධායක වැදගත්, බොහෝම බලවත්, හදවතට එකඟ තැතිව හෝ මහුව පක්ෂපාතිත්වය පෙන්විය යුතුයි. තැතිනම් මහුව පුළුවනි නායකයින්ට විවිධ තොරතුරු (බොරු) දිලා අපිව කපා දමන්න..... අපේ සංවිධායක මුලදී මට කැමති නැහැ. කරන්න බැරි වැඩ පවරලා මහු මාව අසමත් අයෙක් ලෙස පෙන්වන්න උත්සාහ කළා. උදාහරණයක් විදියට අපේ පක්ෂයේ නායකතුමෙක්ගේ

කමලා ලියනගේ

අනුස්මරණ උත්සවයකට හික්ෂුන් වහන්සේලා 100 නමකට සාංසික දානයක් සංවිධානය කිරීමේ කාර්ය ඔහු මට පැවරුවා. තමුන් කිසීම ආධාරයක් දුන්නේ නැහැ. එහෙන් ප්‍රදේශයේ ජනතාවගේ උද්විච්චන් මම ඒ කාර්ය ඉතා ඉහළින් කළා. විවිධ උපක්‍රම මගින් ඔහුගේ හිත දිනාගත්තා..... කා සමග වැඩ කළත් අර්ථයක් නැහැ, ආසන සංවිධායකව භාඳින් තියාගන්නේ නැතිව” යනුවෙනි.

මෙම උපක්‍රමය පුරුෂයින්ට ඉතා වාසිසහගතව බලපාන එබදු සබඳතා ගොඩනගා ගැනීමට සමහර පුරුෂයන් සඳාවාර විරෝධී කියාවලට පවතා පෙළුණින බවත් පහත සඳහන් ප්‍රකාශනයෙන් පැහැදිලි විය. ප්‍රධාන පක්ෂයක ආධාරකරුවකු ඉලක්ක කණ්ඩායම් සාකච්ඡාවලදී පැවසුවේ “මෙහේ ප්‍රාදේශීය සභාවට ප්‍රධාන පක්ෂයකින් තරග කරලා දෙවැනි තැන ගත්ත තරුණයාට දේශපාලන පසුබිමක් නැහැ. තමුන් ඔහු කාලයක් ඇමතිවරයෙකුව සිටි දේශපාලනයෙකුගේ පුතාලා (පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්‍රී) සමග ඉතාම කිටුවෙන් සබඳතා පවත්වනවා. ගියපාර පළාත් සභා මැතිවරණයෙදී මේ පුතාලා විරුද්ධ පක්ෂයේ කණ්ඩායමකට පහර දීලා ලොකු ප්‍රශ්නයක් වුනා. ඒ වෙළාවේ මේ පුතාලා වෙනුවෙන් පෙරෙටුවට අර තරුණයා සහ ඔහුගේ සොයුරන් උසාවිය ඉදිරියේ පෙනී සිටියා. එයින් පොලීසිය හා අධිකරණය නොමග යවලා අර පුතාලා බෙරුනා. මේ තරුණයාට පළාත් පාලන ජන්දේදී විකවී එක ලැබුණා. ඒ අයගේ ආයිරවාදයෙන් හා සහයෝගයෙන් විශාල ජන්ද ගණනාක් ඔහු දිනා ගත්තා” යනුවෙනි.

ප්‍රාදේශීය සභාවට තේරුණු ආයුතික නියෝජිතවරයෙක්ද එයට සමාන තත්ත්වයක් විස්තර කළේය. “මම අපේ ආසන සංවිධායකට වසර 11 ක් නොකළවා උද්වි කරනවා. ඔහුට පළාත් සභා හා පාර්ලිමේන්තු මැතිවරණවලින් දිනන්න විශාල සහයෝගයක් විවිධ අයුරින් දුන්නා. ඇත්තෙන්ම ඔහුගේ රියදුරු, ආරක්ෂකයා, සම්බන්ධිකරණ නිලධාරී, සංවිධායක, මාධ්‍ය ප්‍රවාරක විධියට විතරක් නොවෙයි වන්දීහටියා විධියටත් ” සේවය කළා. ඔහුව දිනාගැනීම අමාරු මෙන්ම ඉවසීමෙන් කළයුතු වැඩක්”. 2011දී මධ්‍යම පළාතේන් පළාත් පාලන ආයතනවලට

මි ලංකික පළාත් පාලන ආයතන තුළ ස්ත්‍රී නියෝජනය: අභියෝග හා අපේක්ෂා තේරී පත්වුනු එක් අපේක්ෂිකාවක් හැර අනෙක් නවදෙනාටම ආසන සංවිධායක හා පක්ෂයේ ඉහළ නායකත්වයේ සහාය ලැබේ තිබුණි. අපේක්ෂිකාවන් තියෙනෙකුගේ පවුල්වල යුති හෝ හිතවත් සබඳතා නිසා පක්ෂ නායකත්වයෙන් විශාල සහයෝගයක් ලැබුණි. තවත් පස්දෙනෙක ඔවුන්ගේ ප්‍රජා කටයුතු හරහා පක්ෂ නායකත්වය සමග සම්පාදනය ගොඩනගා ගෙන තිබුණි. අනෙක් අපේක්ෂිකාව, ඇගේ කණ්ඩායමේ සමහර පුරුෂයන්ගේ අසාධාරණයට ලක්වූ අවස්ථාවේ පක්ෂයේ ඉහළ මට්ටමේ නායකත්වය උදව් ලබාදුනි. ආසන සංවිධායකගේ විරැදුෂ්ත්වය නිසා නාමයෝජනා තොලැබුන අපේක්ෂිකාව, වෙනත් පක්ෂයක් හරහා නාමයෝජනා ලබා ගත්තද, ඇය කළින් සබඳතා පැවැත්වූ පක්ෂයේ සමහර නායකයින්ගේ උදව් ඇයට ලැබුණි. එසේම ඇය වටා නොදු ජන්ද පදනමක් ඇතැයි අවබෝධ කරගෙන නාමයෝජනා දුන් පක්ෂයේ ජාතික මට්ටමේ නායකත්වය පවා ඇගේ ප්‍රවාරක රස්වීම්වලට සහභාගි වී ඇයට සහයෝගය ලබා දුනි.

මේ අයුරින් ජයග්‍රාහී නියෝජිතයින්ට ස්ත්‍රී-පුරුෂ තේරුදයකින් තොරව, ආසන සංවිධායක හා පක්ෂයේ ඉහළ නායකත්වයේ සහයෝගය, කැමැත්ත හා ආයිරවාදය ලැබීම මැතිවරණ දිනාගැනීමට බෙහෙවින් බලපා තිබුණි. නාමයෝජනා ප්‍රතිකෙස්ප වූ බහුතර ස්ත්‍රීන් හා පුරුෂයන්ට මෙන්ම පරාජේතයින්ටද ආසන සංවිධායකගේ බලපැමි හෝ අකැමැත්ත සාපුෂ්චර්ජා බලපා තිබුණි.

- මැතිවරණ ප්‍රවාරණය විධිමත්ව සැලසුම් කිරීම හා උපත්‍රමණීල් ත්‍රියාත්මක කිරීම

ඡන්දෙන් ජයගත් සියලුම (ස්ත්‍රී-පුරුෂ) ප්‍රතිවාරකයින් පැවසුවේ ප්‍රවාරක කටයුතු විධිමත්ව හා උපත්‍රමණීල්ව සැලසුම් කිරීම මැතිවරණයක් දිනාගැනීමට අත්‍යවශ්‍ය බවයි. අධ්‍යයනයට බඳුන් වූ අපේක්ෂකයින් සැමකෙනෙක්ම පාහේ දිගුකළක් තිස්සේ අරමුදල් එක් කිරීම, පෝස්ටර හා පත්‍රිකා නිර්මාණය හා මහජන සම්බන්ධතා

කමලා ලියනගේ

ගක්තීමත් කරගැනීම ආදිය හරහා මැතිවරණයට පුරුව සූදානමකින් සිටි බැවි ප්‍රකාශ විය. සමහරු මැතිවරණයට පෙර අවිධීමත් අධ්‍යයන මගින් ප්‍රදේශයේ ප්‍රශ්න හඳුනාගෙන, ඒවා විසඳීමට මූලිකත්වය දී අත් පත්‍රිකා හෝ ප්‍රතිපත්ති ප්‍රකාශන සකසා ගෙන තිබේ. තවත් නියෝජිතවරුන් ඔවුන්ගේ ආසනයේ, ඔවුන්ට පක්ෂපාති යයි සිතන ප්‍රදේශ හඳුනාගෙන ප්‍රවාරක කටයුතු සඳහා, සම්ප මිතුරන් අතර ඒවා බෙදා දීමට සැලසුම් නිරමාණය කරගෙන තිබේ. ජයගත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු මෙන්ම මන්ත්‍රීවරියන්ද විවිධ අයුරින් විධීමත් සැලසුම්වලට අනුව ප්‍රවාරක කටයුතු කර තිබේ.

එක් විපක්ෂ නායකවරයෙක් පැවසුවේ “මම මාස ගණනකට කළින් මගේ ආසන් සිතියමක් ඇදලා, මට පක්ෂ/විපක්ෂ පවුල් හඳුනා ගත්තා. රස්වීම් පැවැත්විය යුතු ස්ථාන හා ඒවායේ වගකීම හාර දියුතු අය හඳුනා ගත්තා. ඒ ප්‍රදේශයේ ඇති දැවෙන ප්‍රශ්න ජනතාවගෙන්ම අසා දැනගෙන ඒවාට විසඳුම් දෙන ආකාරය ලියා අත් පත්‍රිකාවක් හැඳවා. ගෙයින් ගෙට ගොස්, ඒ ගෙන ජන්දායකයින්ට ඉතා සරලව, හොඳින් විස්තර කළා. ඒ නිසා මට ඔවුන්ගේ විශ්වාසය වැඩිපුර දිනාගන්න හැකිවනා” යනුවෙති.

මෙම අධ්‍යයනයට බඳුන්වූ, මැතිවරණය (2011) ජයගත් සියලුම ස්ථ්‍රීඛද විධීමත් ප්‍රවාරණයේ ඇති වැදගත්කම අවධාරණය කළහ. උප නගරාධිපතිනියක් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ කළේ මේ අයුරිනි.

“අද ලංකාවේ තත්වයට අනුව, ජන්දය ජයගත්න නම් ආකර්ෂණීය ප්‍රවාරක කටයුතු ඉතාම වැදගත්, මම බොහෝම ආකර්ෂණීය වවන යොදලා අත් පත්‍රිකාවක් හැඳවා. පෝස්ටර් හා කටයුවිවලටත් වාම්, ලස්සණ පිංතුර තොරා ගත්තා. ජන්ද වැඩිට අවංක, සමාජ පිළිගත් අයවසි යොදවා ගත්තේ. ගෙදරකට ගියත් විනිතව හැසිරෙන්න ඒ අයට උපදෙස් දුන්නා. උදව් කළ අයට හොඳින් කෑම බීම දුන්නා. ඒ සඳහා මම අවුරුදු ගණනක් තිස්සේ මගේ ආදායමෙන් මුදල ඉතිරි කර ගත්තා”.

හි ලංකික පළාත් පාලන ආයතන තුළ ස්ථී නියෝජනය: අභියෝග හා අපේක්ෂා

ප්‍රවාරක කටයුතුවලදී සමහර පිරිමි නියෝජිතවරුන්, ස්ථීන් හාවිත නොකළ උපක්‍රමය යොදාගෙන තිබුණි. මූස්ලිම් නියෝජිතවරු තිදෙනෙක් පැවසුවේ ඔවුන් එක ආසනයේ අපේක්ෂකයින් තිදෙනෙක් එක්වී, ප්‍රවාරක කටයුතු කළ අතර තිදෙනාට මනාප 3 දෙන ලෙස ජන්දායකයාගෙන් ඉල්ලා සිටි බවයි. එනිසා ඔවුන්ට ප්‍රවාරක කටයුතු කිරීමට පහසුවක් වූ බවත්, එයින් වියදම අඩු වූ බවත් පැවසුහ. තවත් මූස්ලිම් නියෝජිතයින් කිහිපයෙනෙක් ප්‍රකාශ කළේ ඔවුන්ගේ ජනවාරික අනාන්තතාවය පිළිබඳ අවධාරණය කොට එම ජනවරිග යට අයත් ජන්දායකයින්ගේ ජන්ද දිනාගත් බවයි. එහිදී “අපේ ජනවරිගයේ ප්‍රශ්න දන්නේ අපියි. ඒවා නියෝජනය කරන්න අපේම කෙනෙක් තෝරා යවන්න” යයි ජන්දායකයින්ට දැනුවත් කළ බැවි ඔවුනු පැවසුහ.

අපේක්ෂිකයින් රාඩියක් සහ අපේක්ෂිකාවන් කිහිපයෙනෙක් කිසිදු ආරාධනාවක් නොමැතිව ආරංචි වූ ඕනෑම උත්සවයකට සහභාගි වීම මැතිවරණ උපක්‍රමයක් ලෙස හාවිත කළ බැවි පැවසුහ. අපේක්ෂිකයින් කිහිපයෙනෙක් විසින් ජන්දායකයාගේ අනුකම්පාව දිනාගැනීමට උපක්‍රමයිලිව කටයුතු කළ ආකාරය පිළිබඳවද විස්තර කළහ. මෙහිදී එක් නියෝජිතයෙක් පැවසුවේ “මම මගේම පෙස්ස්ටර්වල, ආධාරකරුවන් ලවා තාර ගාවා ගත්තා. ඉන්පසු මම ජන්දායකයින්ට කිවා මම සාමකාමියි. කළහකාරී වැඩ කරන්න මම යන්නේ නැහැ. ඕනෑ කෙනෙක් තාර ගාපුවාවේ කියලා. ඒ උපක්‍රමයෙන් සමහර ජන්දායකයෝ මට ඇදිල ආවා” යනුවෙති.

එම හා සමාන උපක්‍රමයක් පිළිබඳ තවත් නියෝජිතයෙක් ප්‍රකාශ කළේ මේ අයුරිනි. “මගේ ආධාරකරුවන් ලවා මා ගැන බොරු (හොඳ) ආරංචි පැතිරෙවිවා. ඒ සමගම විරැද්ධවාදී අපේක්ෂිකයින් පිළිබඳව, ඔවුන් දුෂ්චරයි, ස්ථීන් සමග අයරා සබඳතා පවත්වනවා අදි දැ කියලා බොරු ආරංචි පැතිරෙවිවා”. විශේෂයෙන්ම මෙම සඳාවාර විරෝධී උපක්‍රමය සමහර පුරුෂයන් විසින් ස්ථීන්ට පරාජය කිරීමටද හාවිත කර තිබුණි.

අධ්‍යයනයට බඳුන් වූ ජන්ද අපේක්ෂිකාවන්, පැක්ෂ ක්‍රියාකාරීන්, පරිපාලන නිලධාරීන් හා ප්‍රජා සංවිධාන තායකයින්ගෙන් බහුතරයක් මෙන්ම සමහර අපේක්ෂකයින් ද පැවසුවේ බොහෝ පුරුෂයන් තරේතනය කිරීම්, බිය වැදුදීම්, වෙනත් අපේක්ෂකයින්ගේ පෝස්ටර් හා කටවුට් විනාශ කිරීම්, දේපල හානි කිරීම්, මුදල් හා ද්‍රව්‍යමය ආධාර දීම් හා මත්පැන් ලබාදීම ආදිය වැඩි මනාප දිනාගැනීමට ඉතා තොද උපකුම ලෙස හාවිත කළ බවයි. තවද, ඔවුන් උත්සව ආදියට බලයෙන් කඩාවැදි ප්‍රසිද්ධ කරාවකට අවසර ඉල්ලාගෙන එමගින් මනාප ඉල්ලීමට පෙළඳුන බැවිද ඔවුනු පෙන්වා දුන්හ. එක් ප්‍රජා තායිකාවක් කළ ප්‍රකාශයකින් එම කරුණේ සහාය කළ හැකිය. “අපේ කාන්තා සම්ති රස්වීමකට, ප්‍රාදේශීය සහා අපේක්ෂකයින් කණ්ඩායමක් එක්ක පක්ෂ තායකයෙන් කඩා වැටුණා, කිසිම ආරාධනාවක් නැතිව. ආරාධිත අමුත්තන්ගේ මේසය ලග ඔවුනුත් වාචි උනා. බලෙන් වගේ පොල් තෙල් පහන පත්තු කළා. ඉල්ලාගෙන කරාවක් කරලා මනාප ඉල්ලවා..... අපේ වැඩසටහන ඉවර වෙන්නත් පෙර, තේ සඳහා සූදානම් කරලා තිබුණු කැමුවලින් පංගුවක් මලුවලට ද්‍රාගෙන..... මේ අය ලොක්කත් එක්ක පිටවෙලා ගියා තවත් රස්වීම් 12 කට යන්න ඔහු කියලා” මෙබඳ සඳාවාරයට එකත තොවූ උපතුමද සමහර පුරුෂයින් ජන්දය දිනාගැනීමට හාවිතා කර තිබුණි. නමුත් එබඳ උපකුම මැතිවරණය ජයගත් කිසිදු අපේක්ෂිකාවක් හාවිත කළ බවක් ප්‍රකාශ තොවුනි.

ප්‍රතිවාරකයින් බහුතරයක් ප්‍රකාශ කළ ආකාරයට අපේක්ෂකයින්ගෙන් වැඩිදෙනෙක් පලාත් පාලන මට්ටමේදී වුවද විශාල මුදල් සම්භාරයක් ප්‍රවාරක කටයුතුවලට වැයකර තිබුණි. අධ්‍යයනයට බඳුන් වූ අපේක්ෂකයින්ගෙන් සමහරු ලක්ෂ 20-22, තවත් සමහරු රු. ලක්ෂ 10, 15, 5 ආදි ප්‍රමාණවලින් වියදම් කර තිබුණි. නමුත් ජයගත් ස්ත්‍රීන් අතුරින් රු. ලක්ෂ 10 ක් වියදම් කර තිබුනේ එකම අපේක්ෂිකාවක පමණි. අනෙක් සියලු අපේක්ෂිකාවන් සුළු මුදල් ආධාර, ද්‍රව්‍යමය පරිත්‍යාග, යානින් හා හිතවතුන්ගේ වැයකිරීම් හරහා මැතිවරණ ප්‍රවාරක කටයුතු කළ බැවි ප්‍රකාශ විය.

ශ්‍රී ලංකික පළාත් පාලන ආයතන තුළ ස්ත්‍රී නියෝජනය: අභියෝග හා අපේක්ෂා

එක් නියෝජිතවරයෙක් මිහුගේ වැයකිරීම් පිළිබඳ ප්‍රකාශ කළේ මේ අයුරිනි. “මම රු. ලක්ෂ 20-22 පමණ ජන්දෙට වැය කළා. තීවිල් 2 හා තවත් වාහන 2 ක පෝස්ටර් අලවා සරසන්න ලක්ෂ 4 ක්ම ගියා. මේ ප්‍රදේශයේ ජන්දායකයින් අතර ඇස් කණ්ණාඩි, පාසැල් උපකරණ, ගෘහ භාණ්ඩ හා කාමි උපකරණ බෙදා දුන්නා. දිනපතා 50-60 කට රාත්‍රියට කෑම, බීම (මත්පැන්) දෙන්න සිදුවුනා..... මම පිටරටක වසර 4 ක් වැඩකරල සොයාගත්තු සල්ලි වලින් තමා වියදම් කළේ. සහෝදරයාත් උදව් කළා..... එහෙම නොකර ජන්ද දිනන්න බැහැ” නමුත් එක් අයෙක් හැර අනෙක් කිසිදු ජයගත් අපේක්ෂිකාවකට ඒ අයුරින් වියදම් කිරීමට හැකියාවක් නොතිබුණි. ඔවුන් යාතින් හෝ හිතවතුන්ගෙන් වාහනයක්, බත් පැකට් විකක්, තේ, බීම, කැවිලි හා සුළු මුදල් ආධාරයක් වැනි දැ පමණක් ලබාගෙන තිබුණි. අපේක්ෂිකාවන් ප්‍රදේශයේ දේශපාලන නායකයින්ගෙන් සුළු ආධාරයක් ලබාගෙන අත් පත්‍රිකා මූල්‍යය හා ගමන් වියදම් වැනි දැ පියවා ගෙන තිබුණි. ඒ හැරුණු විට සමහර පුරුෂයන් මෙන් රු. ලක්ෂ 20-25 ක වැනි මුදලක් කිසිදු අපේක්ෂිකාවක් වැයකළ බවක් ප්‍රකාශ නොවුනි.

ජන්දය දිනු අපේක්ෂකයින්ගෙන් හයදෙනෙක් පක්ෂ මාරු කිරීමද උපතුමයක් වශයෙන් හාවිතා කර තිබුණි. නමුත් ජයගත් ස්ත්‍රීන් අතරින් නාමයෝජනා නොලැබුන නිසා පක්ෂය මාරු කර තිබුනේ එක් අපේක්ෂිකාවක් පමණි. පක්ෂ මාරුකර ජන්දය දිනා ප්‍රාදේශීය සභා සභාපති උදව්වලට පත්වූ දෙදෙනෙක් ප්‍රකාශ කළේ ” දේශපාලනයෙක් පක්ෂ මාරු කළාම මිනිස්සු බණිතවා. නමුත් අපිට රෙකගන්න නම් සමහර අවස්ථාවල අපිට නිර්මිතව එය කරන්න වෙතවා. අපිට වාසි නොවන, ජනප්‍රිය නොවන, බලය පාවිච්ච කරල ගමට යමක් කරන්න බැරි පක්ෂයක ඉදලා වැඩක් නැහැ. ඒ සඳහා විකල්පයක් අප සොයා ගතයුතුයි..... ජාතික මට්ටමේ නායකයාත් කරන්නේ ඒකතේ..... අපිත් නමුහුදිලි වියයුතුයි. බලය ලබාගන්න දක්ෂ/කපටි වියයුතුයි. එහෙම නැතිව දේශපාලනය කරන්න බැහැ” යනුවෙනි.

පුරුෂයින් පමණක් හාටිත කළ තවත් මැතිවරණ උපක්‍රමයක් වූයේ නව තාක්ෂණ කුම (ජ්‍යෙෂ්ඨ දුරකථන, රීමේල්) උපයෝගී කරගෙන විශේෂයෙන් තරුණ ජන්දදායකයින්ගේ මනාප ලබාගැනීමයි. තවද, අපේක්ෂකයින්ගෙන් බහුතරයක් තම පෝස්ටර හා කටවුට ආරක්ෂා කිරීමට සහ ජන්ද මධ්‍යස්ථාන හා ගණන් කිරීමේ මධ්‍යස්ථානවල කටයුතු පරීක්ෂාවට වඩාත්ම විශ්වාසසහගත පුද්ගලයින් නම්කර තිබුණි. නමුත් බොහෝමයක් අපේක්ෂිකාවන් ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයට වුවන්ගේ නියෝජිතවරයෝක්වත් පත්කර නොතිබුණි. ඒ පිළිබඳ වූ අඩු අවබෝධය හා අඩු අත්දැකීම් එයට හේතු වූ බැවි ඔවුන් විසින්ම ප්‍රකාශ කරන ලදී. සමහර අපේක්ෂකයින් ගණන් කිරීමේ මධ්‍යස්ථානවල, විවිධ පක්ෂ නියෝජනය කරන්නාන් හා ගිවිසුම්ගත වී, පොලිස් නිලධාරීන්ගේ සහාය ලබාගැනීමට පෙර සූදානම් ඇතිව, තමාට ලැබුණු ජන්ද ආරක්ෂා කර ගැනීමට විධිමත් වැඩිපිළිවෙළවල යොදාගෙන තිබුණි. නමුත් ජන්දයට ඉදිරිපත් වුනු බොහෝ අපේක්ෂිකාවන් ඒ පිළිබඳ නිසි අවධානයක් යොමු කර නොතිබුණි. එහෙත් ජයග්‍රහණය කළ අපේක්ෂිකාවන් බහුතරයකගේ පවුල්වල සාමාජික පුරුෂයින් හා ආධාරකරුවන් එම කාර්යවලදී ඔවුන්ට සහාය ලබා දී තිබුණි. මැතිවරණයේදී අනියෝග රසකට මුහුණ දුන් එක් ජයග්‍රාහී අපේක්ෂිකාවක් ඇගේ එබදු උපක්‍රමයක් පිළිබඳ ප්‍රකාශ කළේ මේ අයුරිනි. “මගේ ස්වාමී පුරුෂයා සමග පාසැල් තිය, දැනට පොලිසියේ සේවය කරන නිලධාරී මහත්මයකුට මම කළින් ඉදළ මේ තත්වය ගැන කියල මගේ ජන්ද වික ආරක්ෂා කරල දෙන්න කියල ඉල්ලා සිටියා..... මට ජන්ද වැඩිය ලැබෙනවා කියල හිතපු මධ්‍යස්ථානවල මගේ සහෙළදරයින් හා ආධාරකරුවන්ව නවතල තිබා”.

මේ අයුරින් 2011 ජන්දය දිනාගත් ස්ත්‍රී-පුරුෂ දෙපක්ෂයම සමාන උපක්‍රම රාජියක් හාටිත කර තිබේ. ඔවුන්ගේ උපක්‍රම අතර වන වෙනස්කම්වලට සංස්කෘතික සාධක යම්තරමකට බලපා ඇත. ලංකාවේ සංස්කෘතිය තුළ පුරුෂයන්ට සාපේක්ෂව ස්ත්‍රීන් ප්‍රවෘතිත්වය හා මත්පැන් හාටිතය වැනි දී වලට පෙළඹීන්නේ අඩුවෙනි. එම

මි ලංකික පළාත් පාලන ආයතන කුල ස්ත්‍රී නියෝජනය: අනියෝග හා අපේක්ෂා ලක්ෂණය දේශපාලන උපක්‍රමවල වෙනස කුලද දක්නට ලැබේ. මැතිවරණයෙන් ජයලැබූ ස්ත්‍රීන්ගෙන් එක් තරුණ අපේක්ෂිකාවක හැර අන් සියලු දෙනාම පාහේ දිගුකළක් සමාජ සේවා කටයුතුවල නිරත වී ඒ හරහා පක්ෂ දේශපාලනයට පිවිසියෝ වෙති. ඔවුන්ද සුහසාධන හා වෙනත් පොදු කටයුතු හරහා ජනතා විශ්වාසය දිනාගෙන තිබුණි. තරුණ අපේක්ෂිකාව (උපාධිඛාරීනියක්) එම වාසිය පවුලේ පියා (ප්‍රධාන පක්ෂයක ආධාරකරුවෙක්), සෞයුරා හා සෞයුරියගේ (සමෘද්ධි නිලධාරී හා ගාම නිලධාරී) සමාජ කටයුතු ඇසුරින් ලැබේ තිබුණි. ජයග්‍රහණය කළ සියලුම ස්ත්‍රීන්ට පවුල්වල සහයෝගයද නොමැත්ව ලැබුණි. ආදුනික නියෝජනවරියක් මේ සම්බන්ධයෙන් ඉතා සංවේදීව කළ ප්‍රකාශයකින් එය මනාව පැහැදිලි වේ. “මගේ සමාජ කටයුතුවලටත් මැතිවරණ ව්‍යාපාරයටත්, සහෝදරයා, ඔහුගේ බිරිදී, දරුවන් හා යුතින් සුවිශාල සහයෝගයක් දුන්නා. එය අගය කරන්න බැරි තරම්. සැම රස්වීමකටම ඔවුන්ගේ ගෙදරයි මම පාව්චිව කළේ. ඒවා සංවිධානය කළේත්, කැම, බීම දුන්නේත් ඔවුන්. මම පක්ෂය මාරු කළ නිසා මට තර්ජන ආවා. ඔවුන් මටත්, මගේ පෝස්ටර ආදියටත් ආරක්ෂාව දුන්නා. තරුණ වැන්දුම්වක් විධියට..... අපේ දේශපාලන විරැදුබවදීන්ගේ තර්ජන මැද මට බොහෝ ප්‍රශ්න තිබුණා. ඒ හැම අනියෝගයකටම මම මගේ ලාභාල දියණීයත් එක්ක මූහුණ දෙදැදි, මගේ පවුලේ අය මට විශාල සේවයක් කළා. ගෙර්යක් ලබා දුන්නා”.

මෙයට සමාන ප්‍රකාශයක් තවත් තරුණ නියෝජනවරියක් විසින්ද අප ඉදිරියේ තබනු ලැබේය. ඇය පැවැසුවේ “මම විශ්ව විද්‍යාලයෙන් එලියට ආව ගමන්..... මීට පෙර පස්සය දේශපාලන කටයුතුවල තියැලී සිටියේ නැහැ. නමුත් මගේ වියා ප්‍රධාන පක්ෂයක ක්‍රියාකාරී ආධාරකරුවෙක්. අයියා හා අක්කාත් පක්ෂයේ ක්‍රියාකාරීන්..... ඉතින් තරුණ කොටාව යටතේ මට නාමයෝජනා දුන්නේ මේ නිසයි. මගේ සියලු මැතිවරණ ප්‍රවාරක කටයුතු කළේ මේ කුන්දෙනා..... ඒ අයගේ දේශපාලන සබඳතා, මූලිකත්වය, උනන්දුව හා කැපවීම නැතිනම් මම ප්‍රාදේශීය සහාවට තේරෙන්නේ නැහැ” යනුවෙති.

මෙම අනුව 2011 පළාත් පාලන මැතිවරණය දිනාගත් මධ්‍යම පළාතේ ස්ත්‍රී-පුරුෂ දෙපක්ෂයම ඒ සඳහා හාටිත කළ උපක්ෂමවල විශාල වෙනසක් නොමැති බැවි මෙම අධ්‍යයනයෙන් පැහැදිලි විය.

(iv) 2015 පළාත් පාලන මැතිවරණය ජයගැනීම සඳහා ස්ත්‍රීන් අනුගමනය කළයුතු උපක්ෂම

- අධ්‍යයනයට බඳුන් වූ ප්‍රතිචාරකයින්ගෙන් 91% ක් දෙනා යෝජනා කළේ 2015 මැතිවරණයට පෙර, ස්ත්‍රීන් සඳහා ප්‍රංශවලක් ඉල්ලීමේ ව්‍යාපාරයක් ග්‍රෑමත්ව හා විධිමත්ව සංවිධානය කිරීම අත්‍යවශ්‍ය බවයි. පළාත් පාලන ආයු පණතේ සංගේධන කෙටුම්පත, පාර්ලිමේන්තුවට නැවත ඉදිරිපත් කිරීමේ හැකියාව ඇති හෙයින්, ලංකාවේ ජනාධාරී, අගමැති, විපක්ෂ නායක, වෙනත් පක්ෂ නායකයින්, අදාළ ඇමතිවරුන් හා පළාත් සභාවල මහ ඇමතිවරු හා ප්‍රධාන ඇමතිවරු මුණුගැසී පංගු ක්‍රමය පිළිබඳ ඔවුන්ව දැනුවත් කොට, එම පණතට ව්‍යවස්ථාපිත පංගු ක්‍රමයක් අන්තර්ගත කරන ලෙස බලපෑම් කළයුතු බැවිද ඔවුනු දන්වා සිටියන. මෙම කාර්යට පුරුෂයන් මෙන්ම, වෘතිය සමිති, දේශපාලන පක්ෂ, තරුණ සංවිධාන, වෘත්තීමය කණ්ඩායම් හා වෙනත් සමාජ සංවිධානද සම්බන්ධ කරගතයුතු බව ඔවුන්ගේ යෝජනාව විය. WPGG සංවිධානය හා මධ්‍යම පළාත් කාන්තා සංසදයෙන් එම කාර්යයේ මූලිකත්වය ගන්නා ලෙස සහභාගි වන්නන්ගේ බහුතරයක් ඉල්ලා සිටියන. සමහර දේශපාලන ක්‍රියාකාරීඩු එම මූලිකත්වය නොගැනීම සම්බන්ධයෙන් ස්ත්‍රී සංවිධානවලට දොස් පැවරීමට පවා පෙළුමුනන. එක් ප්‍රාදේශීය සභා සභාපතිවරයෙක් (පාතදුම්පර) පැවසුවේ “ලාංකික ස්ත්‍රීන් මෙම නියෝජන ප්‍රශ්නය පිළිබඳව තිසි අවධානයක් යොමු නොකිරීම ලොකු වැයද්දක්. ඔවුන් මේ ගැන දැනට වඩා උත්ත්දුවෙන් කළයුතු කළයුතුයි. පිරිම් ත් සමග එක් වී පංගු ක්‍රමයක් ඉල්ලා සටන් කළයුතුයි..... එක මෙත් අයිතියක්! ඒ සඳහා බලපෑම් කිරීම ආරම්භ කළයුත්තෙන් ඔබමයි”.

ශ්‍රී ලංකික පළාත් පාලන ආයතන තුළ ස්ත්‍රී නියෝජනය: අභියෝග හා අපේක්ෂා

- ප්‍රතිවාරකයින් බහුතරයක් ඉදිරිපත් කළ තවත් යෝජනාවක් වූයේ ස්ත්‍රී නියෝජනයේ වැදගත්කම හා පංගු තුම පිළිබඳ බොහෝ දේශපාලනයින්ට මෙන්ම සාමාජික ජනතාවටත් ප්‍රමාණවත් හෝ පැහැදුම් අවබෝධයක් තොමැති නිසා ඔවුන්ට දැනුවත් කළයුතු බවයි. එක් මාධ්‍යකරුවෙකු පැවසුවේ “ස්ත්‍රී නියෝජනයේ ගැටවත ගැන තිබෙන කතිකාවත තවමත් අධ්‍යයන, සම්ක්ෂණවල යෙදෙන්නන් හා ස්ත්‍රී ක්‍රියාකාරීතියන් අතරට සීමා වී තිබෙන්නක්. තමුත් සමාජයේ ඉහළ සිට පහළ දක්වා සැම කොටසක්ම මේ පිළිබඳව දැනුවත් කිරීම අත්‍යවශ්‍යයයි..... ඉන්පසු පංගුවක් ඉල්ලන්න ඒ අය පොලඩවා ගන්න පහසුයි” යනුවෙනි.

තවත් සමාජ ක්‍රියාකාරීකයෙක් පැවසුවේ “අපේ රටේ මැතිවරණවලට බොහෝ විට නාමයෝජනා ලැබෙන්නේ, කසිප්පු, මුදලාලිලාට, කුඩා කාරයින්ට, තැනිනම් රස්තියාදුකාරයින්ට..... සමාජයට හිතකර වැඩි කරන ගැහැණු මේ රටේ කොපමණ ඉන්නවාද ? උදාහරණ විධියට ගත්තොත් යුද්ධ කාලේදී ගැහැණු කොපමණ කැප කළාද ? අපේ රටේ ජනාධිපතිවත් ඒක අවබෝධ කරගෙන තැහැ. ගැහැණු, සමාජ ප්‍රය්‍රීති, ලමයින්ගේ හා ගැහැණුන්ගේ ප්‍රය්‍රීත්වලට වඩාත් සංවේදියි. වියෝජනයන්ම පළාත් පාලන ආයතනවල වැඩියෙන් නියෝජනය වියපුත්තේ ඔවුන්..... මේ පණිවිච්‍ය පක්ෂවලට ඉදිරිපත් කර ඒවා මගින් ස්ත්‍රීන්ට වැඩි නාමයෝජනා ලබාගන්න අපි විවිධ පාර්ශව එකතු කරගෙන සංවිධානය වියපුතුයි” යනුවෙනි.

මෙසේ සංවිධානය වී දේශපාලන පක්ෂ සාමාජිකයින් සමග එක්ව පක්ෂවලට බලපැංශිකිරීමෙන්ද යහපත් ප්‍රතිඵල උදාකරගතහැකි බව වැඩිදෙනෙක්ගේ අදහස විය. පක්ෂවල ක්‍රියාකාරීතියන්, සාමාජිකාවන් හා එක්වී පක්ෂ නිල තනතුරුවලින් මෙන්ම නාමයෝජනාවලිනුත් කිසියම් ප්‍රතිඵතයක් ස්ත්‍රීන් සඳහා වෙන් කිරීමට බලපැංශිකි කළයුතු බැවිද ඔවුනු යෝජනා කළහ. පක්ෂවල සාමාජිකාවන්ට, එහි අභ්‍යන්තරයේ යම් යම් ප්‍රතිපත්ති වෙනස් කරවා ගැනීමට තර්ජනය, කේවල් කිරීම හා සහාය දීම මගින් සැහෙන බලපැංශිකි බවත්, එය ස්ත්‍රීන් තවම

කමලා ලියනගේ

අවබෝධ කරගෙන නොමැති බවත්, ඒ හරහා දැන්වත් ස්ථීන් ක්‍රියාකාරී වියයුතු බවත් ප්‍රතිචාරකයින් ගෙන් බහුතරය පෙන්වා යුත්හ.

- 2011 පළාත් පාලන මැතිවරණයේදී නාමයෝජනා ප්‍රතිසේෂ්ප වූ ස්ථීන්ගේ විකතුවක් සංවිධානය කොට, ඔවුහු මගින් මෙම සමාජ ප්‍රශ්නය, ප්‍රවීමයෙන් දේශපාලන පක්ෂවලටත්, ඉන්පසු රජයටත් යොමුකළ යුතු බවටද යෝජනා ඉදිරිපත් විය. ප්‍රතිචාරකයින් වැඩිදෙනෙක් ප්‍රකාශ කළේ මෙය ස්ථීන් සම්බන්ධ ප්‍රශ්නයක් පමණක් නොව සමාජ හා දේශපාලන ප්‍රශ්නයක් බැවි රටට ඒත්තු ගැන්විය යුතු බවයි. ස්ථීන් නියෝජනය හරහා පළාත් පාලන කටයුතු වචාත් සමාජ හිතකාමී තත්ත්වයකට පරිවර්තනය කළ හැකි බව හා නුතන සමාජයේ විශාල ගැටපු බවට පත් වී ඇති බහුතර දේශපාලකයින්ගේ දූෂණය, පොදු දේපළ නාස්ථිය, ප්‍රවණ්ඩත්වය හා බලය අනිසි ලෙස හාවතය වැනි දැ යම් වෙනසකට ලක් කිරීමට ස්ථීන් වැඩි ප්‍රමාණයක් නියෝජන ආයතනවලට තෝරා යැවීමටත් හැකිවේවි යන පණිවිධිය මෙබදු සංවිධාන මගින් ව්‍යාප්ත කළයුතු බැවිදා නිරදේශ විය.

මිනැම දේශපාලන පක්ෂයක සාමාජිකත්වය ස්ථී-පුරුෂ දෙපක්ෂයෙන්ම සමන්විතය. එහෙයින් එහි නිල තනතුරු හා මැතිවරණ නාමයෝජනා ස්ථීන්ට හෝ පුරුෂයන්ට පමණක් සීමා වීම ප්‍රජාතනත්ත්වයි නොවේ. එහෙයින් පක්ෂවල ප්‍රජාතනත්ත්වයි ප්‍රතිරුපය සඳහා පක්ෂ විසින්ම සිය ප්‍රතිපත්ති වෙනස් කළයුතු බවට අවධාරණය කිරීම අත්‍යවශ්‍ය කරුණක් බැවිදා මෙහිදී ප්‍රකාශ විය.

නාමයෝජනා ප්‍රතිසේෂ්ප වූ ස්ථීන්ගේ එකතුවක් ගොඩනගා ගෙන අදාළ පක්ෂවලට පොදුවේ අඩියෝග කිරීමෙන් හෝ අනාගතයේ එබදු අසමාන හා අසාධාරණ ප්‍රතිපත්තිවලට එරෙහිව ක්‍රියාකරන බවට තරේතනය කිරීමෙන් යහපත් ප්‍රතිඵල උදාකර ගත හැකි බැවි මෙම යෝජනාව ඉදිරිපත් කළ අයගේ අදහස විය. ප්‍රධාන පක්ෂයක ආධාරකරුවෙන් මේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කළේ මෙලෙසිනි.

ශ්‍රී ලංකික පළාත් පාලන ආයතන තුළ ස්ත්‍රී නියෝජනය: අභියෝග හා අපේක්ෂා

”ආසන සංවිධායකවරු බොහෝමයක් දෙනා, සමාජයේ ඉදිරියට ඇවිත් ක්‍රියාකෘතිව විවිධ සමාජ කටයුතු කරන ගැහැණුන්ට බයයි. සුනෙන්තා, මල්ලිකා වගේ කාන්තාවේ මේ ආසනෙන් තරගෙට දැමීම නම් අතිවාරයෙන්ම දිනතවා, නමුත් එවිට සංවිධායකගේ හොඳවියන් පරිදි කියලා බයයි..... මේ අසාධාරණය ගැන ඔබලා ප්‍රශ්න කළයුතුයි, මොකද පක්ෂය ඒ අයගේ පුද්ගලික බුද්‍යයක් නොවෙයිනේ. පක්ෂය අපි හැමෝගේමනේ”

- සමාජ, සංස්කෘතික කටයුතු නොක්‍රිවා කරමින් නායකත්වය වර්ධනය කරගැනීම

ප්‍රතිචාරකයින්ගෙන් 73% ක් ප්‍රකාශ කළේ දේශපාලන නායකත්වයට පා තැබීමට අපේක්ෂා කරන ස්ත්‍රීන් සමාජ කටයුතු හරහා පන්තරයක් ලැබීම අත්‍යවශ්‍ය බවයි. එමගින් සමාජය තුළ විශ්වාසය සහ හොඳ ජන්ද පදනමක් ගොඩනගා ගැනීමටත්, පොදු කටයුතු පිළිබඳ අත්දැකීම් ලබා ගැනීමටත් හැකිවන බව ප්‍රතිචාරක අදහස විය. විශේෂයෙන්ම ප්‍රාදේශීය සභා නියෝජනවරුන් පැවතුවෙන් ඔවුන් දැරුස කාලයක් සමාජ කටයුතු කිරීමෙන් වත්මන් නායකත්වය ගොඩනගා ගත් නිසා ස්ත්‍රීන් ද අධිෂ්ථාන ගක්තියෙන් ක්‍රියාකළ යුතු බවයි. වරක් නාමයෝජනා ප්‍රතිකෙෂ්ප කළවිට ඉවිණාහංගත්වයට පත්වී පොදු කටයුතුවලින් ඉවත් නොවී, ඉදිරියට ඒවා කරගෙන යාමෙන් වාසි රසක් අත්කරගත හැකි බවද මොවුනු පෙන්වා දුන්හ. මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභාපතිවරයෙක් අදහස් ප්‍රකාශ කළේ මේ අයුරිනි.

”සමහර ස්ත්‍රීන් හිටි ගමන් ජනන්දෙට ඉදිරිපත් වෙනවා. එහෙම දිනන්න අමාරුයි. සමාජය තුළ තමන්ගේ අනන්‍යතාවය, පිළිගැනීම හා නායකත්වය තහවුරු කරගත යුතුයි. එක එක රෙකින් කරන්න බැහැ. සැහෙන කාලයක් සමාජය එක්ක එකට ඉදිදි ඔවුන් සමාජට අවශ්‍ය පුද්ගලයෙක් වෙනවා..... එතකොට පක්ෂ නායකත්වය නාමයෝජනා දෙන්න ඔවුන් සොයාගෙන එයි. ඔබ ඒ අය පස්සෙන් යන්න ඕනෑ නැහැ.....”

- පක්ෂ දේශපාලන නායකත්වය සමඟ ස්ත්‍රීන් දැනට වධා සම්පූර්ණ සඛුදාතා වර්ධනය කර ගැනීම

අධ්‍යායනයට බලුන් වූවන්ගෙන් 74% ක් පැවසුවේ ස්ත්‍රීන් විවිධ මට්ටමේ සිටින දේශපාලන නායකයින් හා සම්පූර්ණ සඛුදාතා පැවැත්වීම, මගින් ඔවුන්ගේ විශ්වාසය හා සහයෝගය දිනාගත යුතු බවත් එය ඔවුන්ගේ මැතිවරණ ජයග්‍රහණවලට සුපුරු බලපාන බවත්ය. දේශපාලන නායකයින් පැමිණෙන උත්සවවලට සහභාගි වේම, ස්ත්‍රීන් සංවිධානය කරන ක්‍රියාකාරකම්වලට දේශපාලන නායකයින්ට ආරාධනා කිරීම, ලිපි හා දුරකථන මගින් නිතර ඔවුන් හා තොරතුරු ඩුවමාරු කර ගැනීම සහ ඔවුන්ගේ උපදෙස් පැතීම අදි දැ මගින් ස්ත්‍රීන්ටද වාසි ලබාගත හැකි බව මෙම ප්‍රතිච්චයෙක් පෙන්වා දුන්හ. දේශපාලනයින් දැන හඳුනා ගැනීම, තමන්ගේ නායකත්වය හා හැකියාවන් නායකයින්ට ඒන්තු ගැනීමේ මෙන්ම, නායකත්වය සමඟ ඇති සඛුදාතා ජනතාවට පෙන්වීමෙන් ඔවුන්ගේ ආකර්ෂණය දිනාගැනීමටද හැකිවන බැවි මැතිවරණය ජයගත් බොහෝ අපේක්ෂක, අපේක්ෂිකාවන්ගේ අදහස විය. විශේෂයෙන්ම, පක්ෂවල ජ්‍යෙෂ්ඨ නායිකාවන් සමඟ සඛුදාතා තර කර ගැනීමෙන්, ඔවුන්ගෙන් ගුරුණරුකම ලබාගැනීමට හා අත්දැකීම් බෙදා හදාගැනීමට ඉඩකඩ ලැබෙන බවත් මෙම සහභාගිවන්නොශ්‍රේ පෙන්වා දුන්හ.

පක්ෂ දේශපාලනය යනු ස්ත්‍රීන්ට තොගැලපෙන “පිළිකළු සහගත” ක්‍රියාකාරකමක් ලෙස වැඩිපුරම සලකනු ලබන්නේ ස්ත්‍රීන් විසිනි. නමුත් එම මානසිකත්වයෙන් මේදී, යහපත් දේශපාලනයක් සඳහා නම් ස්ත්‍රී-පුරුෂ දෙපක්ෂයම සහභාගි වියපුතුය යන ආකල්පය ස්ත්‍රීන් තුළම ස්ථාපිත කළ යුතු බවද ඔවුනු තරයේ ප්‍රකාශ කළහ. ප්‍රාදේශීය සභාවල විශේෂ රස්වීම්වලට සහභාගි වීමෙන් එම කටයුතු පිළිබඳ ඔවුන් ලබා ගන්නා දැනුමද, ස්ත්‍රීන්ගේ දේශපාලන සාර්ථකත්වයට බලපාන බැවි, විශේෂයෙන්ම මැතිවරණය දිනු පුරුෂයේ පෙන්වා දුන්හ.

ශ්‍රී ලංකික පළාත් පාලන ආයතන තුළ ස්ත්‍රී තියෙශනය: අභියෝග හා අපේක්ෂා

ප්‍රතිචාරකයින් මේ සම්බන්ධයෙන් දැක්වූ තවත් අදහසක් වූයේ පක්ෂ නායකත්වය සමග ස්ත්‍රීන් දැනට වඩා අධික්ෂණයිලිව හා ගක්තිමත්ව කේවල් කළයුතු බවයි. ස්ත්‍රීන්ට නාමයෝජනා ලබා තොදුන්නොත් පක්ෂයෙන් ඉවත් වන බව හා වෙනත් පක්ෂයකට ආධාර කරන බව, පවසමින් බලවත් කටහඩක් තැගීමෙන් ඔවුන්ගේ අයිතිය දිනාගත හැකි බව ඔවුනු අවධාරණය කළහ. මෙම කරුණ සනාථ කරමින් තුවර්ථිය පුදේශයේ ක්‍රියාකාරිතියක් පැවසුවේ.

“අපේ සංවිධානය හැම මැතිවරණයක්දීම ප්‍රධාන පක්ෂයකට ආධාර කළා. අපේ නායිකාවක් ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළා. ඇය දිනුවා. ඇයට සමාජට හොඳින් වැඩකරලා ඉදිරියට යන්න පුළුවන් බව අපිට තේරුණා. ගිය පළාත් සභා මැතිවරණට ඇයට ඉදිරිපත් කරන්න අපි තිරණය කළත් නාමයෝජනා තොලැබෙන බැවි ආරංචිලනා..... WPGG සංවිධානේ නායකත්ව පුහුණු වැඩමුළුවලදී, තිරණ ගන්නන්ට බලපැමි කරන ක්‍රම හා ඉන්දියාව වැනි රටවල ස්ත්‍රීන් ඒවා මගින් ඉල්ලීම් දිනා ගන්නා ආකාරය ගැන අපි දැනුවත් වී සිටියා..... ඉතින් අපි තුවර්ථියේ නගර මධ්‍යයේ විශාල පෙළපාලියක් ගියා. අපේ නායිකාවට නාමයෝජනා තොදුන්නොත් භුමිතෙල් ඇගට හළාගෙන ගිනි තියා ගන්න බවට තර්ජනය කරමින්, තෙල් කැන් එකකුත් අරන් ගියා..... මේ ආරංචිය කොළඹට ගියාම..... නායකයින්ගේ තිරණය වෙනස් උනා. අපේ නායිකාවට විකවි එක ලැබුණා. ජන්දෙනුත් දිනුවා” යනුවෙති. විවිධ අයුරින් පක්ෂ නායකයින්ට බලපැමි කිරීම මගින් ස්ත්‍රීන්ට නාමයෝජනා මෙන්ම පංගු ක්‍රමය දිනාගැනීමටත් හැකිවන බව ප්‍රතිචාරකයින්ගෙන් බහුතරය මේ ආකාරයෙන් අවධාරණය කළහ.

- පෙර සැලසුම් සභාතව හා විධිමත්ව මැතිවරණ ප්‍රවාරක කටයුතු කැපවීමෙන් ක්‍රියාත්මක කිරීම

ප්‍රතිචාරකයින්ගෙන් 74% ක් ස්ත්‍රීන්ගේ ජයග්‍රහණය සඳහා යෝජනා කළ නිරදේශයක් වූයේ සැලසුම් සහගතව, විධිමත්ව හා

කමලා ලියනගේ

ආකර්ෂණීය පුදුරින් මැතිවරණ ප්‍රවාරක කටයුතු කිරීමයි. බොහෝ පුරුෂයින් මෙන්ම ස්ත්‍රීන්ද මෙම අදහස පිළිගත්හ. වත්මන් ලාංකික දේශපාලන ක්‍රමය තුළ ජන්ද අභේක්ෂකයාගේ නායකත්වය, ගතිගුණ හා හැකියාවන් ආදියට වඩා ආකර්ෂණීය ප්‍රවාරණය මගින් ජන්දයකයා ඇදබැඳ ගැනීමට ඇති හැකියාව පිළිබඳවද ඔවුහු කරුණු දැක්වූහ. එමගින් වඩාත් භෞදම නියෝජිතයා තෝරා ගැනීම සිදුනොවුනත්, එය ලංකාවේ පවතින දේශපාලන ප්‍රවාරණක් වී ඇති බැවිද ඔවුහු අවධාරණය කළහ. මෙහිදී ප්‍රකාශ වූ අදහස්වල සාරාංශයක් වූයේ “පුරුෂයන්ට සාපේක්ෂව ස්ත්‍රීන්ගේ ප්‍රවාරක කටයුතු ආකර්ෂණීය මදි. මාස ගණනාකට පෙර ඉඳල, ආසනයේ ග්‍රාම නිලධාරී වසම් බෙදාගෙන, ඒවා විශ්වාසවන්ත ආධාරකරුවන් අතර බෙදලා, ජනතාවට ආමන්තුණය කළ යුතුයි..... කුඩා රස්වීම් පැවැත්වීම හා ගෙයින් ගෙට යාම භෞදම උපතුමයයි. පෙස්ස්ටර් ප්‍රවාලස්සණ පිංතුරයක් දමල, ආකර්ෂණීය පද යොදලා සූදානම් කරගන්න ඕනෑ. ජනතාවගේ අවශ්‍යතා හඳුනාගෙන, ඒ අනුව අත් පත්‍රිකාවක් හඳන්න ඕනෑ. තරුණ ජන්ද හා පාවත්‍ය ජන්ද වැඩියෙන් දිනාගන්න පුළුවන් වෙන්නේ ප්‍රවාරණයෙන් තමයි”. ස්ත්‍රීන් කණ්ඩායමක් ලෙස ගෙයින් ගෙට යාමේදී, පුරුෂයින්ට වඩා හිතවන්ව ජන්දයකයාට කතා කිරීමට හැකියාවක් ඇති බවත්, අද දේශපාලනයේ පවතින නරක තත්වයන් ස්ත්‍රීයකට ජන්දය දීමෙන් වෙනස් කර ගැනීමට යම් තරමකට හෝ මග පාදාගත හැකි බවත්, අවධාරණය කිරීම ඉතා භෞද උපතුමයක් බැවි ප්‍රතිචාරකයින් බොහෝ දෙනා පෙන්වා දුන්හ.

• මැතිවරණ ප්‍රවාරක කටයුතු සඳහා අරමුදල් සපයා ගැනීම

අධ්‍යායනයට සහභාගි වුවන්ගෙන් ඉතා රික දෙනෙකු හැර, අන් සියලුදෙනාම අරමුදල් එකතු කිරීමේ අවශ්‍යතාවය හා වත්මන් මැතිවරණ ක්‍රමය යටතේ මුදල් සම්භාරයක් නොමැතිව මැතිවරණයකට තරග කිරීමට ඇති අපහසුතාවය පිළිබඳ අවධාරණය කළහ. පුරුෂයන්ට සමානව විවිධ සමාජ සඛෙනා හාවිත කොට, ස්ත්‍රීන්ද අවම වශයෙන් වසර ගණනාවක සිට අරමුදල් එක්කිරීම අත්‍යවශ්‍ය බැවි මෙහිදී

මි ලංකික පළාත් පාලන ආයතන තුළ ස්ත්‍රී නියෝජනය: අභියෝග හා අපේක්ෂා නිර්දේශ කෙරීමේ. මූදල් පමණක් නොව, ද්‍රව්‍යමය ආධාර හා සේවා වැනි දැ ලබාගැනීමත් මැතිවරණ ප්‍රවාරණයේදී බෙහෙවින් එලදායී වන බැවි මොවුනු පෙන්වා දුන්හ.

අරමුදල් සම්පාදනයේදී, අනුග්‍රහ-අනුග්‍රහක සඛ්‍යතාවය මගින් පුරුෂයන්ට වැඩි වාසි අත්වන නිසා ස්ත්‍රීන්ට ආධාර කිරීම සඳහා විශේෂීත රාජ්‍ය නොවන සංවිධාන පිහිටුවීම හා දේශපාලන පක්ෂ මගින් ආයුතික අපේක්ෂිකාවන්ට යම් ප්‍රතිපාදන ප්‍රමාණයක් ලබා දීම වැනි දැ ද එලදායී උපක්‍රම ලෙස සමහරු ඩුවා දැක්වුහ.

- ස්ත්‍රීයකට ජන්දය දීමේ වැදගත්කම පිළිබඳ ජන්දුයකය දැනුවත් කිරීම

ලාංකික දේශපාලන පරිසරය තුළ බහුතර දේශපාලනයින් හෝ ප්‍රජාව, ස්ත්‍රී නියෝජනයේ වැදගත්කම පිළිබඳ තවමත් ප්‍රමාණවත්ව අවබෝධ කරගෙන නොමැත. බොහෝ ප්‍රතිචාරකයින් අවධාරණය කළේ, ප්‍රජා නායිකාවන් සැමදෙනාටම, ඔවුන් ගම් මට්ටමේදී කරන පොදු වැඩ කටයුතුවලදී, මෙම කරුණ පිළිබඳ අවධාරණය කළ හැකි බවයි. දේශපාලනය යනු පාර්ලිමේන්තුව තුළ හෝ පළාත් පාලන ආයතන තුළ පවතින්නක් පමණක් නොව, අපගේ ජීවිතවලට සාපුව සම්බන්ධ වන ක්‍රියාකාරකමක් බවත්, එනිසා ස්ත්‍රීන්ද එයට ක්‍රියාකාරීව සහභාගි වියයුතු බවත්, ස්ත්‍රී නියෝජනයින් මගින් සියලුම ස්ත්‍රීන්ගේ ජීවන තත්ත්වයේ වර්ධනයක් සඳහා යම් යම් නීති හා ප්‍රතිපත්ති සම්පාදනය කළහැකි බවත්, ඒ සඳහා අවශ්‍ය සම්පත් ලබාගත හැකි බවත්, ජනතාවට ජීත්තු ගැන්විය යුතු බැවි යෝජනා විය. මෙම දැනුවත් කිරීම් සිවිල් සංවිධාන, පක්ෂ, මාධ්‍ය, අධ්‍යාපන හා ආගමික ආයතන මෙන්ම රජයේ සංවිධාන මගිනුත් කළහැකි හා කළයුතු ජීවා බැවි ද අවධාරණය කෙරීමේ.

- **ස්ත්‍රීන්ගේ දේශපාලන නියෝජනය වර්ධනය කිරීම සඳහා කටයුතු කළහැකි විශේෂීත ආයතන පිහිටුවීම**

අධ්‍යයනයට යොමු කරන ලද ප්‍රතිචාරකයින්ගෙන් 83% ක්ම ප්‍රකාශ කළේ ස්ත්‍රීන් හා පුරුෂයන් වෙනස් ආකාරයකින් සමාජගත කිරීම නිසා දෙපක්ෂයේම හැකියා, උනන්දුව, ආගාවන් හා අපේක්ෂා ආදියේ වෙනස් වීමද ස්ත්‍රීන්ගේ දේශපාලන කටයුතු සාර්ථක නොවීමට බලපාන බවයි. සමාන මිනිස් ජ්‍යෙන් වුවද, උපතේ සිට අසමාන ලෙස සමාජගත කිරීම නිසා, ස්ත්‍රීන් විසින්මත් ගෑහාදුත කටයුතු තමන්ට හිමි යැයි, පුමුබකා පෙළ ගස්වාගෙන කටයුතු කිරීමක් දක්නට ලැබෙන බවයි. පුරුෂයන් ඇතුළු සමස්ත සමාජයම එම ප්‍රවේශයෙන් ස්ත්‍රීන් දෙස බැලීම නිසා, බොහෝ පක්ෂ නායකයින් ස්ත්‍රීන්ට දේශපාලන නායකත්වය දීම සඳහා තවම අකමැත්තක් පවතින බැවි ඉලක්ක කණ්ඩායම් සාකච්ඡා හා සම්මුඛ සාකච්ඡාවලදී ප්‍රකාශ විය. මෙම තත්ත්වය වෙනස් කිරීමට නම්, නිතිමය වෙනසක් මගින් ස්ත්‍රීන් සඳහා පංගුවක් වෙන් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බැවි බොහෝ දෙනාගේ අදහස විය. ස්ත්‍රීන් තුළ නායකත්වයට අවශ්‍ය හැකියා හා ගුණාංග වර්ධනය කරගැනීමට ආධාර කළහැකි විශේෂ ආයතන පිහිටුවීම මගින් කෙටිකාලීන වශයෙන් හොඳ ප්‍රතිඵල උදාකරගත හැකිවේවි යන මතය එහිදී ප්‍රකාශ විය.

ස්ත්‍රී-පුරුෂ දෙපක්ෂයේම දරුවන් තුළ නායකත්වය හා නිර්මාණයිල බව වර්ධනය කිරීම සඳහා සමස්ත ස්ත්‍රී-පුරුෂ සමාජානුයෝජන ක්‍රියාවලියේම වෙනසක් වියයුතු බවද, එම ක්‍රියාදාමයේ ප්‍රධාන කාරකයන් වන පවුල, අධ්‍යාපන ආයතන, ආගමික ආයතන, මාධ්‍ය, රාජ්‍ය, වෙනත් දේශපාලන ආයතන, රාජ්‍ය නොවන සංවිධාන අදිය ඒ සඳහා දායක වියයුතු බවද බොහෝ දෙනා පෙන්වා දුනි. නමුත්, එහි ප්‍රතිඵල දිනාගැනීමට දිගුකළක් ගතවන බැවින් විශේෂයෙන්ම දේශපාලනයට උනන්දුව දක්වන තරුණීයන් හා ප්‍රජා නායිකාවන්ට දේශපාලන දැනුම හා නායකත්ව පුහුණුව ලබාදීම මෙබදු විධිමත් විශේෂ ආයතන මගින් කළහැකි බැවි බොහෝ දෙනා පෙන්වා දුන්හා.

ශ්‍රී ලංකික පළාත් පාලන ආයතන තුළ ස්ථීර නියෝජනය: අභියෝග හා අපේක්ෂා

තවද, පක්ෂ දේශපාලනය කෙරේ උනන්දුව දක්වන ස්ථීර්තියෙන්ගේ නමුලැයිස්තු සකසා, ඒවා අදාළ පක්ෂවලට යොමු කිරීම, අවම වශයෙන් ආධුනික ස්ථීර්තියෙන් හෝ මැතිවරණ කටයුතුවලදී ආධාර දීම, ජන්දයෙන් ජයගත් පසු නියෝජන ආයතනවල කටයුතු සාර්ථකව කිරීම සඳහා ඔවුන්ට උපදෙස් දීම, සැලසුම් හා ප්‍රතිපත්ති ආදිය සැකසීමට සහාය දීම සහ ස්ථීර්තියෙන්ගේ තත්ත්වය නාගා සිටුවීමට අදාළ කටයුතු එම නියෝජනවරියන් ලබා ඉටුකරවා ගැනීමට ඔවුන්ව මෙහෙයුම් වැනි කාර්යන්ද මෙබදු ආයතන මගින් ඉටුකළහාත්, ස්ථීර නියෝජනය ගුණාත්මක වශයෙන්ද වර්ධනය කරගත හැකිවා, එම අදහස ඉරිරිපත් කළ අයගේ මතය විය. තවද, පංගු ක්‍රමයක් දිනා ගැනීම හා දැනට ලංකාවේ ක්‍රියාත්මක වන 40% තරුණ කේට්වාවෙන් අඩක් තරුණීයන්ට වෙන්කරවා ගැනීම වැනි දැ සඳහා ආණ්ඩුව හා පක්ෂවලට බලපෑම් කිරීමට මූලිකත්වය ගැනීමටත් මෙබදු ආයතනයකට හැකි බැවි ඔවුනු පෙන්වා දුන්හ. විශ්ව විද්‍යාල, ප්‍රජා සංවිධාන හා පක්ෂ තුළ ක්‍රියාකාරී වූ කටයුතු කරන තරුණීයන් හඳුනාගෙන ඔවුන්ව දේශපාලනයට පෙළඳුවීමේ ඉලක්කය මත විධිමත් දේශපාලන නායකත්ව පුහුණු පායමාලාවක් (න්‍යායන් හා ප්‍රායෝගික පුහුණුව) ආරම්භ කිරීම කෙටිකාලීන අවශ්‍යතාවයක් බැවිද අවධාරණය විය. වයස අවුරුදු 35 ට අඩු ස්ථීර්තියෙන්ට එම පුහුණුව ලබාදීමෙන්, තරුණ කේට්වා යටතේ යම් ප්‍රමාණයකට නියෝජනය ලබාගැනීමට ස්ථීර්තියෙන්ට හැකිවන බැවිද සමහරු පෙන්වා දුන්හ. පරිභාණීයට පත්වෙමින් යන ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය යම්තරමකට හෝ රක්ෂානීමට මෙය පිටුවහැකි බැවිද සමහරුන්ගේ මතය විය.

මෙබදු විශේෂිත ආයතන මගින් ස්ථීර නියෝජනය සහිත පළාත් පාලන ආයතන කිපයක් ආදර්ශ ආකෘති ලෙස තෝරාගෙන විවිධ ආධාර හා උපදෙස් සපයා දී, අනෙක් ආයතනවලට වඩා හොඳ තත්ත්වයකට ගෙන ඒමෙන්, ස්ථීර නියෝජනයේ වර්ධනයට වකුව යම් බලපෑමක් සිදුවන බැවි තවත් අය පෙන්වා දුන්හ.

තිගමනය

මෙම අධ්‍යයනයෙන් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකික ස්ත්‍රීන්ට දේශපාලන නියෝජනය සඳහා ඉඩප්‍රස්ථා ලබාදීමේදී, විශේෂයෙන්ම නාමයෝජනා ලබාදීමේදී, පුරුෂයන්ට සමානව හෝ සමාන පුරවැසියන් ලෙස සලකා නොමැති බවයි. මධ්‍යම පළාතේ අත්දැකීම් ඇසුරින් පෙනී ගියේ පළාත් පාලන මැතිවරණය දිනාගැනීමට පුරුෂයන්ට වඩා වැඩි දුෂ්කරතාවලට ස්ත්‍රීන්ට මූහුණ පැමැට සිදුවූ බවයි. 2011 පළාත් පාලන මැතිවරණය ජයගත් බොහෝ පුරුෂයන් හාවිත කළ සමහර උපකුම හාවිතා කිරීමට ස්ත්‍රීන් බහුතරයකට හැකියාවක් ලැබේ නැත. නමුත් සමහර උපායන් හාවිත කළ ස්ත්‍රීන් සුළු සංඛ්‍යාවක් ජය හිමිකරගන ඇත. බහුතරයක් ස්ත්‍රීන්ට පුරුෂයන්ට මෙන් උපායකීලි වීමට නොහැකි වූයේත්, සමාන ඉඩප්‍රස්ථා නොලැබුනේත් පුද්ගලික, සමාජ සංස්කෘතික හා ව්‍යුහාත්මක/ආයතනාත්මක සාධකවල සාණාත්මක බලපෑම නිසයි. WPGG ව්‍යාපෘතිය යටතේ නායකත්ව පුහුණුව ලැබූ ප්‍රජා නායිකාවන් යම් මට්ටමකින් දේශපාලන වශයෙන් බලගැන්වුන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ස්ත්‍රීන් ගණනාවක්ම සම්ප්‍රදායික පක්ෂ නායකත්වයට අභියෝග කළහ. එයට නොදම උදාහරණයක් නම් නාමයෝජනා ප්‍රතිකෙෂ්ප කරනු ලැබූ ස්ත්‍රීන් රසක් ප්‍රධාන පක්ෂවලට අභියෝග කොට සුළු පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම්වලට එක් වී නාමයෝජනා ලබා ගැනීමයි. නමුත් එම අපේක්ෂිකාවන්ගෙන් එක් අයෙකු හැර අනෙක් සියලු දෙනාම මැතිවරණයේදී පරාජය වීමෙන් පෙනෙන්නේ, ස්ථාපිත පක්ෂවලට අභියෝග කොට, කෙටි කාලයක් තුළදී, ජන්දදායක මතය වෙනස් කර ගැනීමට ප්‍රමාණවත් ගක්තියක් මෙන්ම කාලයද ඔවුන්ට නොමැති බවයි. එහෙත් මෙම පරාජත ස්ත්‍රීන්, 2011 ට පෙර මැතිවරණවලදී අපේක්ෂිකාවන් පොදුවේ ලබාගෙන තිබූ ජන්ද ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණවලින් ජන්ද ලබාගෙන තිබේ, ජන්දදායක ආකල්පවල යම් වෙනසක් ප්‍රකාශ කරයි.

මෙම අධ්‍යයනයෙන් පැහැදිලි වන්නේ 2011 පළාත් පාලන මැතිවරණය දිනාගත් ස්ත්‍රීන් 10 දෙනාගෙන් නවදෙනෙක්ම දිරස

ශ්‍රී ලංකික පළාත් පාලන ආයතන තුළ ස්ත්‍රී නියෝජනය: අභියෝග හා අපේක්ෂා කාලයක් ගම් මට්ටමේ සමාජ, ආර්ථික හා සංස්කෘතික කටයුතුවලදී නායකත්වය ගත්, ඒ හරහා ජනතා ප්‍රසාදය හා විශ්වාසය දිනාගත්, පක්ෂ නායකත්වය සමග සබඳතා ගොඩනගාගත්, මැතිවරණයට ඉදිරිපත් වීමේ අපේක්ෂාවන් සැහෙන කාලයක් තිස්සේ එයට පෙර සූදානමකින් සැලසුම් කළ, ඒ සඳහා පවුලේ සාමාජිකයින්, යුතින් හා අසල්වැසි ප්‍රජාවගේ සහයෝගය ද ලැබූ අය බවයි. ඔවුන් පුරුෂයන්ට සමාන අයුරින් බොහෝ උපායන් හාවිත කොට, ජන්දය දිනාගත් බවද අධ්‍යයනයෙන් පැහැදිලි විය. ජයග්‍රහණය කළ ස්ත්‍රීන්ට සමාන නායකත්වය, අත්දැකීම් හා ගුණාංග ඇති ස්ත්‍රීන් රාජියක් පරාජයට පත්වීම හෝ කිහිපදෙනෙක් ජන්ද 2-4 වැනි සුළු සංඛ්‍යාවකින් පසුබැමට මූලික හේතු ලෙස බලපා ඇත්තේ ඔවුන් පක්ෂ සමග අඩු සබඳතා පැවැත්වීම හා පක්ෂවලින් අවසාන මොජාතේ නාමයෝජනා ප්‍රතිකේෂ්ප කිරීමයි. ඒ හා සමාන තත්ත්වයන්ට මූහුණු පැපුරුෂයන්ට අත්වූ ප්‍රතිඵලයද එයම විය. එහෙයින්, මෙම අධ්‍යයනයෙන් පැහැදිලි වන්නේ 2011 පළාත් පාලන මැතිවරණයේදී එය ලැබේමට හෝ පරාජය වීමට ස්ත්‍රී-පුරුෂ දෙපක්ෂයටම බොහෝ සමාන සාධක බලපා ඇතත්, පුද්ගලික, සමාජ, සංස්කෘතික හා ආයතනාත්මක සාධක නිසා පුරුෂයන්ට සාමේශ්වර ස්ත්‍රීන්ට අඩු ඉඩප්‍රස්ථා ලැබූන බවත්, ඔවුන් වැඩි අවාසිසහගත තත්ත්වයකට පත්වූ බවත්ය. පුහුණුව ලැබූ ප්‍රජා නායිකාවන්ගෙන් බහුතරයකට පක්ෂ විසින් නාමයෝජනා ලබාදුන්නේ නම්, මැතිවරණ ප්‍රතිඵල මෙයට වඩා වෙනස් වීමට ඉඩ තිබුණි. එනිසා මෙම අධ්‍යයනයෙන් නිගමනය කළ හැකිවන්නේ, ස්ත්‍රීන්ට දේශපාලන නායකත්ව පුහුණුව හා වෙනත් සහායන් ලබා දීමෙන්, ස්ත්‍රී නියෝජනයේ වර්ධනයට බලපාන බාධකවලින් යම් ප්‍රමාණයක් මැඩිගත හැකි වුවත්, අපේක්ෂිත අරමුණු ඒ අයුරින්ම ඉවුකරගැනීම අසිරි බවයි. එයට හේතුව නාමයෝජනා ලබාගැනීමේ බාධකය WPGG ව්‍යාපෘතිය හරහා ක්‍රියාත්මක කළ උපායන් මගින් දිනාගැනීමට අසිරි වූ අතර, එය තවදුරටත් එසේම ඉතිරිව පැවැතිමයි. එසේම, මෙබදු පුහුණු කිරීම් හා ප්‍රජාව දැනුවත් කිරීම් ආදිය මගින් කෙටි කාලයක් තුළදී ඉක්මන් දනාත්මක ප්‍රතිඵල ලබාගැනීමද දුෂ්කර බැවි අධ්‍යයනයෙන් හෙළි විය. එහෙයින් දිගුකළක් මුල්බැසගෙන ඇති

කමලා ලියනගේ

සමාජ ප්‍රශ්නයක් ලෙස මෙම ගැටළුව සලකා, ස්ත්‍රීන් සඳහා පංගුවක් නියම කිරීමෙන් පමණක් එයට බලපාන මූලික බාධකය විසදා ගැනීම අත්‍යවශ්‍ය බැවි නිගමනය කළ හැකිය. එයට සමාජීව අනෙකුත් අදාළ දැනුවත් කිරීම්, නායකත්ව පුහුණුව ලබාදීම් හා මැතිවරණ අපේක්ෂිකාවන්ට සහයෝගය දැක්වීම් ආදියත් අනිවාරයෙන්ම ඉටුවිය යුතුය. එම අංශ දෙක්ම ගැටුවලට ආමන්තුණය කිරීම සමාන්තරව සිදුවිය යුතුවේ. ලොව විවිධ අත්දැකීම්වලින් පෙනීයන්නේ නාමයෝජනා වලින් පංගුවක් නියම කිරීම එතරම් සාරථක ක්‍රමයක් නොවන බවයි. ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතනවල නියෝජනයේ පවතින ස්ත්‍රී-පුරුෂ පරතරය පියවීමට නම්, වඩාත් හොඳම ක්‍රමය වන්නේ ස්ත්‍රීන් සඳහා ව්‍යවස්ථාපිත ආසන වෙන්කිරීමේ ක්‍රමයයි. වන්මත් ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පළාත් පාලන ආයා පණතේ සංශෝධන කෙටුම්පතට මෙවැනි පංග ක්‍රම විධිවිධානයක් අන්තරාගත කිරීම වඩාත් කාලෝචිත විය. එහෙත් ඒ සඳහා ආණ්ඩුව විසින් කිසිදු අවධානයක් යොමු තොකරන ලදී. එබදු තත්ත්වයකදී මෙම ගැටළුව පිළිබඳ උනන්දුවක් දක්වන සියලුම පුද්ගලයන් හා සංවිධානවල එකතුවෙන් දැනට වඩා වැඩි බලපෑමක් දේශපාලන යට හා ආණ්ඩුවට එල්ල කිරීම අත්‍යවශ්‍ය වේ.

ශ්‍රී ලංකික පළාත් පාලන ආයතන තියෙන්පතනය 1947-2010

වගුව: 1

ශ්‍රී ලංකාවේ පැවත්වෙන්නා තුළ ස්ථ්‍රී නියෝග්‍රහණය 1947-2010

| වර්ෂය | මුළු මන්ත්‍රිත්‍ය සංඛ්‍යාව | මුළු මන්ත්‍රිවරයෝන | මන්ත්‍රිවරයෝනේ ප්‍රතිශතය |
|--------------|----------------------------|--------------------|--------------------------|
| 1947 | 101 | 3 | 3.0% |
| 1952 | 101 | 2 | 2.0% |
| 1956 | 101 | 4 | 4.0% |
| 1960 (මාරුව) | 157 | 3 | 1.9% |
| 1960 (සුරි) | 157 | 3 | 1.9% |
| 1965 | 157 | 6 | 3.8% |
| 1970 | 157 | 6 | 3.8% |
| 1977 | 168 | 11 | 6.5% |
| 1989 | 225 | 13 | 5.8% |
| 1994 | 225 | 12 | 5.3% |
| 2000 | 225 | 9 | 4.0% |
| 2001 | 225 | 10 | 4.4% |
| 2004 | 225 | 13 | 5.8% |
| 2010 | 225 | 13 | 5.8% |

ඉලෙග: මෙම වර්ෂවල මැතිවරණ ප්‍රතිපළ ලේඛන, කොළඹ: මැතිවරණ දෙපාර්තමේන්තුව

වගුව: 2

ක්‍රි ලංකාවේ පළත් සහ තුළ ස්ථී කියෙක්දනය: 1993-2008/09

| පළත | 1993 | | | 1999 | | | 2004 | | | 2008/09 | | |
|------------|------------|-----------|------------|------------|-----------|------------|------------|-----------|------------|------------|-----------|------------|
| | මුළු | ස්ථීන් | % |
| බස්සනාහිර | 104 | 7 | 6.7 | 104 | 2 | 1.9 | 104 | 6 | 5.7 | 104 | 6 | 5.7 |
| ලංඡර මධ්‍ය | 33 | 4 | 12.1 | 33 | 1 | 3.0 | 34 | 1 | 2.9 | 33 | 1 | 3.0 |
| වයඹ | 52 | 3 | 5.8 | 52 | 3 | 5.8 | 52 | 4 | 7.7 | 52 | 3 | 5.8 |
| ලංඡල | 34 | 0 | 0.0 | 34 | 1 | 2.9 | 34 | 1 | 2.9 | 34 | 1 | 2.9 |
| මධ්‍යම | 58 | 1 | 1.7 | 58 | 3 | 5.1 | 58 | 3 | 5.2 | 58 | 5 | 8.6 |
| දකුණු | 55 | 2 | 3.6 | 55 | 1 | 1.8 | 55 | 1 | 1.8 | 55 | 2 | 3.6 |
| සබරගලුව | 44 | 1 | 2.3 | 44 | 1 | 2.3 | 44 | 1 | 2.3 | 44 | 1 | 2.3 |
| ලංඡර | - | - | - | - | - | - | - | - | - | - | - | - |
| නැමෙනියිර | - | - | - | - | - | - | - | - | - | 37 | 1 | 2.7 |
| විකත්ව | 380 | 18 | 4.7 | 380 | 12 | 3.2 | 380 | 17 | 4.5 | 417 | 20 | 4.8 |

මැලු: මෙම වර්ෂවල මැතිවරණ ආත්මල ලේඛන, කොළඹ: මැතිවරණ මධ්‍යපාරානමෙන්තුව

ශ්‍රී ලංකාව පළාත් පාලන ආයතන තුළ සේවී නියෝගීතනය: අභියෝග හා අපේක්ෂා

වගුව: 3

ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන තුළ සේවී නියෝගීතනය: 1999-2011

| පෙන් භාගීන ආයතනය | 1991 | | | 1997 | | | 2006 | | | 2011* | | |
|------------------------|-----------------|-------------|----------------|-----------------|-------------|------------|-----------------|-------------|------------|-----------------|-------------|-----|
| | මුළු මන්ඩින් | සේවීන් % | මන්ඩින් 2.9 | මුළු මන්ඩින් | සේවීන් % | මන්ඩින් | මුළු මන්ඩින් | සේවීන් % | මන්ඩින් | මුළු මන්ඩින් | සේවීන් % | |
| මහ නගර සභා | 201 | 6 | 2.9 | 252 | 9 | 3.4 | 330 | 10 | 3.0 | | | |
| නගර සභා | 235 | 6 | 2.4 | 331 | 9 | 2.6 | 379 | 13 | 3.4 | | | |
| ප්‍රාදේශීය සභා | 2632 | 42 | 1.6 | 3137 | 55 | 1.7 | 3243 | 51 | 1.6 | 4465 | 85 | 1.9 |
| එකතුව | 3068 | 54 | 1.8 | 3720 | 73 | 1.9 | 3952 | 74 | 1.8 | | | |

ඩොශු: 1991, 1997 හා 2006 මැයිලරුණ එකිනෙක මැයිලරුණ උග්‍රහ රුපුරුත්වා ඇතුළත් යුතුව.

Kodikara, 22th June, 2012. “Changing Minds: Nominations and Votes for Women” Paper Presented at the Programme on Changing Minds: Nominations and Votes for Women, organized by the Women and Media Collective, Colombo: Cinnamon Grand.

* 2011 මැයිලරුණ ප්‍රතිපල අනුව මහනගර සභා නගර සභා වලට තෙස් පත්‍රියානු නියෝගීන සංඛ්‍යාව ලබාගැනීම දූෂ්කර විය.

වගුව: 4

2011 පළත් පාලන ආයතනවල ස්ථී නියෝජනය දැක්වූ අනුව)

| දිස්ත්‍රික්කය | මුළු පළත් පාලන නියෝජනයේන් | මුළු නියෝජනවරයෙන් සංඛ්‍යාව | ස්ථී ප්‍රතිශතය % |
|---------------|---------------------------|----------------------------|------------------|
| කොළඹ | 295 | 14 | 4.74 |
| ගම්පහ | 354 | 11 | 3.10 |
| කොළඹ | 235 | 4 | 1.70 |
| මහත්ත්‍රවර | 338 | 7 | 2.10 |
| මාතලේ | 155 | 1 | 0.64 |
| නුවරඑළිය | 140 | 2 | 1.42 |
| ගාලුල | 244 | 2 | 0.81 |
| මාතර | 200 | 3 | 1.50 |
| හමබන්තොට | 141 | 1 | 0.70 |
| කුරණෑගල | 340 | 3 | 0.88 |
| පුත්තලම | 161 | 3 | 1.86 |
| අනුරාධපුර | 203 | 3 | 1.47 |

ශ්‍රී ලංකික පළාත් පාලන ආයතන තුළ ස්ථි නියෝගීතයයා අභියෝග හා අපේක්ෂා

| දිස්ත්‍රික්කය | මුළු පළාත් පාලන නියෝගීතයෙන් | මුළු නියෝගීතවරයෙන් සැක්‍රී ප්‍රතිනිශ්චය |
|-----------------|-----------------------------|---|
| පොලොන්නරුව | 91 | 1 |
| රත්නපුර | 229 | 4 |
| කොරෝල | 195 | 1 |
| බද්ධල | 215 | 5 |
| මොනරාගල | 104 | 0 |
| මධ්‍යකලුපුව | 128 | 4 |
| අමපාර | 201 | 4 |
| විශ්වනාමලය | 118 | 4 |
| යාපනය | 224 | 8 |
| කිලෙනාවලි | 38 | 0 |
| මන්නාරම | 46 | 0 |
| වටුනියා | 52 | 1 |
| මුලතිව | 18 | 0 |
| මුළු ගණන | 4465 | 86 |
| | | 1.93 |

මූලික පළාත් පාලන ප්‍රමුණ මධ්‍යස්ථානය, තමයාලතැන්ත, කුටුෂේනොට දත්ත එකතුව ඇසුරින් සකසා ලදී.

වගුව: 5

සම්මුඛ සාකච්ඡා වලට බදුන වූ ප්‍රතිචාරකයින්

| නෙතුරු/තක්වය | ස්ථී | පුරුෂ | මුළු සංඛ්‍යාව |
|-------------------------|------|-------|---------------|
| පලොන් සහා ඇමති | 1 | 0 | 1 |
| පලොන් සහා මන්ත්‍රී | 3 | 0 | 3 |
| නගරයිපති | 0 | 1 | 1 |
| ලප නගරයිපති | 1 | 0 | 1 |
| ප්‍රාදේශීය සභා සභාපති | 0 | 9 | 9 |
| ප්‍රාදේශීය සභා නීතෝත්ත | 8 | 18 | 26 |
| පරාපත අපේක්ෂක | 14 | 8 | 22 |
| නාමයෝජනා ප්‍රතිකෙළුව වූ | 9 | 2 | 11 |
| පරිපාලන නිලධාරීන් | 2 | 4 | 6 |
| ප්‍රජා සංවිධායකයින් | 6 | 5 | 11 |
| මුළු ප්‍රතිචාරකයින් | 44 | 47 | 91 |

ශ්‍රී ලංකා ප්‍රජාත්‍යා ප්‍රජාත්‍යා ආයතන තුළ සහ බලපෑමේ නා ඒවාට සහනයි වූ ප්‍රවරාකයින්

වගුව: 6

ඉලක්ක කත්ත්‍යායෙහි සාකච්ඡා පැවත්ති මාලෝක්‍රි මාලදැක්සු සහ බලපෑමේ නා ඒවාට සහනයි වූ ප්‍රවරාකයින්

| | ප්‍රාදේශීය සභා බලපෑමේ ගණනය | සහනයි වූ ස්ථීරීන් | සහනයි වූ පුරුෂයන් | මුළු සහනයි ඕවන් |
|-------------|----------------------------|-------------------|-------------------|-----------------|
| මහනුවර | 19 | 04 | 04 | 23 |
| යට්ටුවර | 04 | 22 | 22 | 26 |
| ගයවට කොරලේ | 17 | 02 | 02 | 19 |
| ලංච්ඡලාත | 11 | 07 | 07 | 18 |
| ඡ්‍යුජපිටිය | 12 | 08 | 08 | 20 |
| කුණ්ඩසාලේ | 13 | 03 | 03 | 16 |
| පානදුම්බර | 06 | 14 | 14 | 20 |
| මාතලේ | 16 | 05 | 05 | 21 |

കമ്മലാ ലിഡറുകൾ

| | | | | |
|--------------------|--------------------|-----|-----|-----|
| | ഒള്ളപ്പെട്ടിക്കൾ | 12 | 07 | 19 |
| | ഗമ്പലംവല | 13 | 05 | 18 |
| | പല്ലംപേപ്പല | 12 | 06 | 18 |
| | പുക്കമേഖല | 13 | 08 | 21 |
| | രത്നതോട്ട | 13 | 11 | 24 |
| ക്രാഫ്റ്റ് പാപ്പാൾ | അഞ്ചുള്ളം | 11 | 12 | 23 |
| ക്രാഫ്റ്റ് പാപ്പാൾ | ക്രാഫ്റ്റ് പാപ്പാൾ | 11 | 09 | 20 |
| ക്രാഫ്റ്റ് പാപ്പാൾ | ക്രാഫ്റ്റ് പാപ്പാൾ | 10 | 08 | 18 |
| ക്രാഫ്റ്റ് പാപ്പാൾ | ക്രാഫ്റ്റ് പാപ്പാൾ | 10 | 08 | 18 |
| ക്രാഫ്റ്റ് പാപ്പാൾ | ക്രാഫ്റ്റ് പാപ്പാൾ | 11 | 09 | 20 |
| ക്രാഫ്റ്റ് പാപ്പാൾ | ക്രാഫ്റ്റ് പാപ്പാൾ | 214 | 148 | 362 |

ආක්‍රිත ග්‍රන්ථ

- Benn, S. I. and Peters, R. S. 1965, Social Principles and the Democratic State, London: George Allen and Unwin.
- Boutilier, L. 1970, The Making of Political Women, USA: Nelson Hall.
- Burrell, B.C. 1994, A Women's Place in the House: Campaigning for Congress in the Feminist Era, Ann Arbor: University of Michigan Press.
- Carrell, M.E. 1974, Political Women, Beckenham: Croom Helm.
- Center for Women Research (CENWOR), 1994, Women's Political Empowerment and Decision Making, Study Series, No. 8, Colombo: CENWOR.
- Cranston, Maurice, 1973, What are Human Rights? London: The Bodley Head.
- Dahlerup, D. 1988, "From a Small to a Large Minority: Women in Scandinavia Politics", Scandinavian Political Studies, Vol. 11 (4), pp.275-298.
- De Alwis, Malathi, 1995, Gender, Political and the "Respective Lady" in Pradeep Jeganathan and Qadri Ismail (eds) Unmaking the Nation: The Politics of Identity and History in Modern Sri Lanka, Colombo: Social Scientists' Association, pp. 137-57.
- de Silva, Wimala, 1979, "Political Participation and Decision Making" in Status of Women: Sri Lanka, Colombo: University of Colombo.
- de Silva, Wimala, 1985, "Women and Decision Making During the UN Decade for Women" in UN Decade for Women: progress and Achievements of Women in Sri Lanka, Colombo: CENWOR.
- de Silva, Wimala, 1995, Political Participation of Women in Sri Lanka: 1985-1995, in Facts of change, Colombo: LENWOR.
- Garner, J.W. 1964, Political Science and Government, London; MacMillan.
- Johari, J. C. 1999, Principles of Modern Political Science, New Delhi: Sterling Publications.
- Kamalawathie, I.M. 1987, "Women in Parliamentary Politics", in Sirima Kiribamune and Vidyamali Samarasinghe, (eds.) Women at the Cross Roads, Sri Lanka, Kandy: International Center for Ethnic Studies, pp.

කමලා පියනගේ

Kiribamune, Sirima, (ed.) 1998, Women and Politics in Sri Lanka: A Comparative Perspective, Sri Lanka, Kandy: International Center for Ethnic Studies.

Kiribamune, Sirima, 1994, "Women in Local Government Politics in Sri Lanka", in Women Claim Their Rights in Local Politics, Bangkok: Freidrich Ebert Stiftung, pp. 81-115

Kohn, W. 1980; Women in National Legislatures, New York: Praeger.

Kodikara, Chulani, 2009, The Struggle for Equal Political Representation of Women in Sri Lanka, A Stock Taking Report for the Ministry of Child Development and Women's Empowerment and the United Nations Development Programme, Colombo: Ministry of Child Development and Women's Empowerment and UNDP.

Laski, Harold, 1951, A Grammer of Politics, London, George Allen & Unwin.

Leitan, Tressie 2000, "Women in Political Participation and Decision Making" in Post Beijing Reflections: Women in Sri Lanka - 1995-2000, Colombo: CENWOR: pp. 116-127.

Leitan, Tressie and Gunasekera, Swinitha, 1998, Women in Rural Politics: A Study on Women's Participation in Politics in Selected Rural Areas in Sri Lanka, unpublished research report, Colombo: Social Scientists' Association.

Leitan, Tressies, 1979, Local Governmnet and Decentralized Administration in Sri Lanka, Colombo: Lake House.

Liyanage, Kamala 2005, "Women in Local Self-government in Sri Lanka: Problems, Dilemmas and Challenges, in Excluding Women, (eds.) Morina Perera and Rasika Chandrasekera, Colombo: Social Scientists' Association, pp. 123-144.

Liyanage, Kamala, 1992, Women in National Politics: A Comparative Study between Japan and Sri Lanka, paper presented at the National Convention on Women's Studies, Colombo: CENWOR.

Liyanage, Kamala, 1998, *Sri Lanka Desapalanaya thula Kantha Sahabhatwaya* (Sinhala), Colombo: Fedrich Ebert Stiftung.

Liyanage, Kamala, 1999, "Women in Political Parties: Sri Lankan Experience", in Sirima Kiribamune (eds.) Women and Politics in Sri Lanka, Sri Lanka, Kandy: International Center for Ethnic Studies, pp. 101-142.

ශ්‍රී ලංකික පළාත් පාලන ආයතන කුල සේවී නියෝජනය: අභියෝග හා අපේක්ෂා

Liyanage, Kamala, 2004, Capacity Building to Improve Participation of Women in Local Governance: A Comparative Study, paper presented at the Ninth national Convention on Women's Studies, Colombo: CENWOR.

Mettananda, T. 1981, "Votes for Women 1923-1931", in Universal Franchise 1931-1981: The Sri Lankan Experience, Colombo: Department of Information.

Moser, Caroline, O.N. 1993, Gender Planning and Development: Theory Practice and Training, London: Routledge.

Norris, P. 1987, Politics of Sexual Equality: The Comparative Position of Women in Western Democracies, Colorado: Boulder.

Panandiker, Pai, V. A. 2000, Problems of Governance in South Asia, New Delhi: Konark Publishers.

Phillips, Anne, 1995, The Politics of Presence, Oxford, Clarendon Press.

Samarasinghe, Vidyamali, July 2000, Subverting Patriarchy? Leadership and Participation of Women in Politics in South Asia, Ethnic Studies Report, Vol xviii, No 2, pp. 19-36.

Sawer, Marian, 2000 (Aug 1-5), Representation of Women: Questions of Accountability, paper presented for IPSA Conference, Quebec.

Skjelsback, Inger and Smith, Don 2001, Gender, Peace and Conflict, London: Sage Publications.

Thambiah, Yesmin, (ed.) 2004, Women and Governance in South Asia: Re-imagining the State, Colombo: International Centre for Ethnic Studies.

Thiruchandran, S. 1997, The Politics of Gender and Women's Agency in Post Colonial Sri Lanka, Colombo: Women's Education and Research Center.

ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන හා නියෝජන කුමය පිළිබඳ වැඩි විස්තර සඳහා Kanesalingam, V. 1971, A Hundred years of Local Government in Ceylon 1865-1965, Colombo: Modern Plastic Works.

Young, Kate 1993, Planning Development with Women: Making a World of Difference, London: Macmillan.

පළමා සංවර්ධන හා කාන්තා අභිවෘද්ධී අමාත්‍යාංශය සහ එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහන, (දිනය සඳහන් නොමෙවි), කාන්තාවන් පිළිබඳ ජාතික යාන්ත්‍රණය සඳහා බහුවාර්ෂික සැලැස්මක්, කොළඹ.

